



(හත්වැනි පාර්ලිමේන්තුව — පළමුවැනි සභාවාරය)

අංක 14]

පාර්ලිමේන්තුවේ

න්‍යාය පුස්තකය

2015 මැයි මස 19 වැනි අභහරුවාදා ඇතුළුව එදින සිට
නිකුත් කළේ 2015 අප්‍රේල් මස 30 වැනි බ්‍රහස්පතින්දා

2015 මැයි මස 19 වැනි අභහරුවාදා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

4824/'14

1.

ගරු බුද්ධික පතිරණ මහතා, — ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

(අ) (i) ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කුලී පදනම මත ලබා ගත්, වායු සමනය කළ, සුබෝපහෝගී වාහන යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා යොදා ගන්නා බවත්;

(ii) එම වාහන සඳහා ඉන්ධන රජයෙන් ලබා ගන්නා බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) කුලී පදනම මත ලබා ගත්, සුබෝපහෝගී වාහන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ එකඟතාවය ලබා දී තිබේද;

(ii) නොඑසේ නම්, එම වාහන පරිහරණය පිළිබඳව පරීක්ෂණයක් සිදු කර තිබේද;

(iii) එසේ නම්, එම පරීක්ෂණයේ ප්‍රතිඵල කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

5580/'14

2.

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, — සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

(අ) (i) ආයුර්වේද වෛද්‍යවරු සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන සේවා ව්‍යවස්ථාව සකසන ලද වර්ෂය කවරේද;

(ii) එම සේවා ව්‍යවස්ථාව අවසන් වරට සංශෝධනය කළ වර්ෂය කවරේද;

(iii) එය සංශෝධනය නොකළේ නම්, ඊට හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

3.

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රික පාලනය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්ගේ අංක 06/2011 චක්‍රලේඛය අනුව ජනාධිපති, අගමැති, කථානායක, කැබිනට් අමාත්‍ය, විපක්ෂ නායක, නියෝජ්‍ය අමාත්‍ය, නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති, ව්‍යාපෘති අමාත්‍ය, දිස්ත්‍රික් හා රාජ්‍ය අමාත්‍ය, කැබිනට් අමාත්‍යාංශ ලේකම්, පළාත් සභාවක ප්‍රධාන ලේකම්, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් යනාදී තනතුරුධාරීන්ගේ ලේකම්වරුන්ට විශ්‍රාම වැටුප් හිමිකම ඇති බව එතුමා දන්වන්නේද?

(ආ) (i) එකී විශ්‍රාම වැටුප් හිමිකම ලබාදීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශයට හා මේ වන විට එකී විශ්‍රාම වැටුප් සම්බන්ධව වලංගු පවතින සියලු චක්‍රලේඛ හා උපදෙස්වල තොරතුරු ඇතුළත් ගොනුවක් ලබා දීමට කටයුතු කරන්නේද;

(ii) මේ වන විට ඉහත සඳහන් විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබා ගන්නා පිරිස කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

4.

ගරු විජිත හේරත් මහතා,— සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) හෝමියෝපති පනත අනුව වර්ෂ 2006 - 2011 දක්වා කාල සීමාව සඳහා පත්කර තිබූ හෝමියෝපති වෛද්‍ය සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 සහ 14 වගන්තිවලට පටහැනිව 2009.10. 29 දින විසුරුවා හැර ඇති බවත්;

(ii) ඒ හේතුවෙන් 2006 වර්ෂයේ පත්වූ එකී වෛද්‍ය සභාවේ සාමාජිකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත්;

(iii) විසුරුවන ලද වෛද්‍ය සභාව වෙනුවට එවකට විෂයභාර අමාත්‍යවරයා විසින් නීත්‍යානුකූල නොවන අතුරු කමිටුවක් පත් කළ බවත්;

එතුමා දන්වන්නේද?

(ආ) (i) ඉහත (අ) (iii) හි සඳහන් පත් කිරීම අනුමත කරන්නේද;

(ii) එම අතුරු කමිටුව විසින් සිදු කළ අංක 184 සිට 275 දක්වා වෛද්‍යවරුන් ලියාපදිංචිය තුළින් හෝමියෝපති පනත උල්ලංඝනය වී තිබේද;

(iii) එසේ නම්, එම පත්වීම් අවලංගු කරන්නේද;

(iv) අවලංගු කරන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?

(ඇ) (i) හෝමියෝපති පනතේ 20 වැනි වගන්තිය යටතේ ලේඛකාධිකාරීවරයෙකු පත්කිරීමට වෛද්‍ය සභාවකට පමණක් ඇති බලය අහිමිව එවකට පැවති දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එම්. ඒ. පෙරේරා මහතාට ලේඛකාධිකාරී ලෙස පත්කිරීම නීත්‍යානුකූල වන්නේද;

(ii) නොඑසේ නම්, එම පත්කිරීම නිවැරදි කිරීමට ගන්නා පියවර කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නේද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

5.

ගරු වාසුදේව නානායක්කාර මහතා,— නිවාස හා සමාදේධි අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) පසුගිය රජය මගින් සංවිධානය කර තිබූ 2015 දැයට කිරුළ වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කය සඳහා වූ නිවාස ආධාර වැඩපිළිවෙළට අදාළව ඇඟලියගොඩ ඡන්ද කොට්ඨාසයේ ඇඟලියගොඩ, කිරිඇල්ල හා කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ඉල්ලුම්කරුවන් 1000 වැඩ පිරිසකගෙන් ඉල්ලුම්පත් ලැබී තිබුණේද;
- (ii) එකී ඉල්ලුම්පත් අනුව සකසනු ලැබූ ඇස්තමේන්තු මත අදාළ භාණ්ඩ සැපයීම සඳහා මිල ගණන් හෝ ටෙන්ඩර් කැඳවීමේ කාර්යය රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත යොමු කර තිබුණේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) මේ වන විට එම නිවාස ආධාර බලාපොරොත්තුවෙන් සිටින අඩු ආදායම්ලාභීන් එම ආධාර වැඩපිළිවෙළ වත්මන් රජය විසින් අවලංගු කර තිබේදැයි විමසන බව නිලධාරීන් ඇතුළු වගකිවයුත්තන් දන්නේද;
- (ii) ඒ පිළිබඳව අදාළ නිලධාරීන්ගෙන් විමසා බලා තොරතුරු ලබා ගෙන තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

6.

ගරු එරික් ප්‍රසන්න විරවර්ධන මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2015 ජනවාරි මාසයේ පැවති මිලට සාපේක්ෂව මේ වන විට සාදික්කා මිල 30% - 40%ක් අතර ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව දන්නේද;
- (ii) එලෙස සාදික්කා මිල පහළ යෑමට හේතුව කවරේද;
- (iii) නිරන්තරයෙන් සිදුවන සාදික්කා මිල පහළ වැටීම වළක්වා ගැනීමට යම් පියවරක් ගෙන තිබේද;
- (iv) එසේ නම්, එම පියවර පැහැදිලි කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) පසුගිය අයවැයට සාපේක්ෂව මෙවර අයවැයෙන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන 50%කින් පමණ අඩුකර ඇති බව දන්නේද;
- (ii) ප්‍රතිපාදන අඩු කිරීම හේතුවෙන් අපනයන කෘෂිකර්මාන්තයන්හි සිදුවන පසුබෑම මග හරවා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

7.

ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) යාපනය මහනගර සභාව සඳහා අලුතින් ඉදිකිරීමට නියමිත ගොඩනැගිල්ලට වෙන් කර ඇති මුදල කොපමණද;
- (ii) එහි පළමුවැනි අදියරේ වැඩ කටයුතු ආරම්භ කර තිබේද;

(iii) එම පළමුවැනි අදියර සඳහා වෙන් කළ මුදල කොපමණද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

6048/'15

8.

ගරු සී. ඒ. සුවිසආරච්චි මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) තඹලගමුව ප්‍රාදේශීය සභාව විසින් පුරාවිද්‍යාත්මක ස්ථාන විවිධ පොදු අවශ්‍යතා වෙනුවෙන් යොදා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව එතුමා දන්නෙහිද?

(ආ) (i) තඹලගමුව, යුනිට් 17 කොලනියේ තිබූ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් දාගැබ් දෙකක නටඹුන් වනසමින් ළමා උද්‍යානයක් ඉදිකළේ කෙසේද;

(ii) ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවූනේ මන්ද;

(iii) තඹලගමුව - තිස්සපුර ග්‍රාමයේ පිඹුරු අංක 51 අතිරේක අංක 16, පත්‍ර අංක 16, කැබලි අංක 576 යන පුරාවිද්‍යාත්මක භූමිය ආසන්නයේ පිහිටි සුසානභූමිය පුළුල්කිරීම මුළාවෙන් කම්බි ගසා වෙන්කර ගැනීමට කරන උත්සාහය කවර පදනමක් මත, කුමන පාර්ශ්වයකගේ අවශ්‍යතාවයකට සිදු කරන්නේද;

(iv) හික්ෂුන්වහන්සේලා ප්‍රමුඛ ප්‍රදේශවාසීන් ඊට විරෝධය පෑමෙන් පසු එකී පුරාවිද්‍යා භූමිය ඔස්සේ කුඹුරුවලට යාමට තිබූ මාර්ගය අවහිර කරමින් වැටක් ඉදිකිරීම කවර පාර්ශ්වයකින් පලිගැනීම සඳහා සිදු කර තිබේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) නැගෙනහිර පළාතේ බෞද්ධ නටඹුන් විනාශ කිරීමට පළාත් පාලන ආයතනවලට ඉඩදීමට හේතුව කවරේද;

(ii) එවැනි සිදුවීම් සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් සිදුකර ඊට සම්බන්ධ හෝ අනුබල දුන් පුද්ගලයන්ට එරෙහි ක්‍රියාමාර්ග ගන්නේ ද;

යන්නන් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

4828/'14

9.

ගරු බුද්ධික පතිරණ මහතා,— සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ) (i) මාතර මහ රෝහලට තම ප්‍රථම පත්වීම ලැබූ එහි ප්‍රධාන හෙද නිලධාරිනිය වන මල්කාන්ති ද සිල්වා මහත්මිය මේ වන විට ස්ථාන මාරුවීම්වලින් තොරව එම රෝහලේම වර්ෂ 21 ක් පමණ සේවය කර ඇති බවත්;

(ii) එම හෙද නිලධාරිනිය අවස්ථා කිහිපයකදී ස්ථාන මාරුවීම් ඉල්ලා ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) රජයේ හෙද සේවයේ නියුතු වූ අයට ස්ථාන මාරුවීම් ලබා දීමේදී රජය අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තිය කවරේද;

(ii) ඉහත අ (ii) හි පරිදි ස්ථාන මාරුවීම් ඉල්ලා තිබියදීත්, රජයේ හෙද ස්ථාන මාරු ලබා දීමේ ප්‍රතිපත්තිය මල්කාන්ති ද සිල්වා මහත්මියට වලංගු නොවීමට හේතු කවරේද;

(iii) අදාළ ස්ථාන මාරුවීම් ලබා දීමේ ප්‍රතිපත්තියට අනුව ඇයට ස්ථාන මාරුවීමක් ලබා දීමට කටයුතු කරන්නේද;

(iv) එසේ නම්, ඇයට, ඇය ඉල්ලුම් කරන ස්ථානයට ස්ථාන මාරුවීමක් දෙනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

10.

ගරු අපීක් මාන්නප්පෙරුම මහතා,— සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) වත්මන් ආයුර්වේද වෛද්‍ය කොමසාරිස්වරයාගේ අධ්‍යාපන සුදුසුකම් කවරේද;
- (ii) එම නිලධාරියාට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් ඇති සුදුසුකම් කවරේද;
- (iii) ආයුර්වේද වෛද්‍ය උපාධිධාරියෙකුට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තුළ ලබා ගත හැකි ඉහළම වෘත්තීයමය තනතුර කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

5944/'15

11.

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) ත්‍රිකුණාමලය, කොඩිබෙහි පිහිටි ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනයට (NARA) අයත් නිලධාරී නිවසේනිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ පරිහරණයට ලබා දී ඇති බව එතුමා දන්නෙහිද?
- (ආ) (i) ත්‍රිකුණාමලය හා තදාසන්න ප්‍රදේශවල රාජකාරි කටයුතුවල නියැලීමේදී, නාරා ආයතනයේ පර්යේෂකයන්ට ප්‍රයෝජනයට ගැනීමට තිබූ ඉහත සඳහන් නිවසේනිය සිවිල් පරිපාලනය ස්ථාපනය වී ඇති අවස්ථාවක තවදුරටත් නාවික හමුදාව භාරයේ තැබීමේ අවශ්‍යතාවයක් තිබේද;
- (ii) එම නිවසේනිය යළි නාරා ආයතනයට පවරා නොගන්නේද;
- (iii) එම පවරා ගැනීම සිදු කරන්නේ නම්, එම දිනය කවරේද;
- (iv) එම නිවසේනිය යළි නාරා ආයතනයට පවරා ගන්නා තෙක්, නාරා ආයතනයේ පර්යේෂකයන්ට හා නිලධාරීන්ට එම ප්‍රදේශයේ රාජකාරි කිරීමේ දී නවාතැන් පහසුකම් සලසා දෙන්නේ කෙසේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

6042/'15

12.

ගරු එරික් ප්‍රසන්න විරවර්ධන මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) එවකට පැවති ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් යොවුන් සේනාංක සහ රැකියා මාර්ගෝපදේශ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා පසුගිය වර්ෂයේදී භාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ මුදල් වෙන් කළබවත්;
- (ii) එම ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කර මේ වන විට අඩක් නිම වී ඇති බවත්;
- (iii) වත්මන් රජය විසින් එම ව්‍යාපෘතිය නවතා දමා ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) භාරිස්පත්තුව ප්‍රදේශයේ අනාගත දරු පරපුරේ යහපත උදෙසා ඉහත සඳහන් ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන්නේද;

(6)

- (ii) නොඑසේ නම්, ඊට හේතුව කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

6045/'15

13.

ගරු ඩග්ලස් දේවානන්ද මහතා, — මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) යාපනය දිස්ත්‍රික්කය තුළ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඇති මාර්ග සංඛ්‍යාව කොපමණද;
- (ii) එම මාර්ග අතරින් අළුත්වැඩියා කිරීමට නියමිත මාර්ග සංඛ්‍යාව කොපමණද;
- (iii) එකී මාර්ග අළුත්වැඩියාවට අදාළව ව්‍යාපෘති හඳුනා ගෙන තිබේද;
- (iv) එසේ නම්, එම ව්‍යාපෘති සඳහා වෙන්කර ඇති මුදල කොපමණද;
- (v) එම ව්‍යාපෘතිවලට අදාළව අමාත්‍ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කර තිබේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

4829/'14

14.

ගරු බුද්ධික පතිරණ මහතා, — කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) මාතර දිස්ත්‍රික්කයේ, කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කරගොඩ උයන්ගොඩ I අත හා II අත ඇතුළු ග්‍රාම නිලධාරී වසම් කිහිපයක වගා අස්වනුවලට වළුරන්ගෙන් සහ මොනරුන්ගෙන් සිදුවන හානි වළක්වාගත නොහැකි වීම නිසා කෘෂිකාර්මික කටයුතුවල නියුතු ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවට පත්වී ඇති බව එතුමා දන්නෙහිද?
- (ආ) (i) එම වගාවන්ට සිදුවන හානි වැළැක්වීම සඳහා දැනට ගෙන ඇති පියවර කවරේද;
- (ii) ඒ සඳහා ඉදිරියේදී අනුගමනය කරන ක්‍රමවේදයන් කවරේද;
- (iii) මෙම වගාවන් ආරක්ෂා කරදීම සඳහා කටයුතු ආරම්භ කරන දිනය කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

5945/'15

15.

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, — නිවාස හා සමෘද්ධි අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) දිවුනුගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ අංක DODD/HO/2/Admin/පත්කිරීම් හා 2015.02.05 දිනැති ලිපියෙන් යු. අනුර එස්. චිරරත්න මහතා (ශ්‍රී. ලං. ක්‍රම සම්පාදන සේවයේ I) ත්‍රිකුණාමලය දිස්ත්‍රික් දිවුනුගුම අධ්‍යක්ෂ තනතුරට පත් කර ඇති බවත්;
- (ii) පසුව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පාලන)ගේ අංක DODD/HO/2/Admin/පත්කිරීම් හා 2015.02.19 දිනැති ලිපියෙන් එකී පත් කිරීම නැවත සංශෝධනය කරමින් ඒ මහතා එකී දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ, අධ්‍යක්ෂ (ප්‍රජා මූල සංවිධාන) තනතුරට පත් කර ඇති බවත්;
- එතුමා දන්නෙහිද?

(7)

- (ආ) (i) වීරරත්න මහතාට ඉහත (අ) (i) හි සඳහන් තනතුර ලබා නොදීමට ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහ සමාදායි විෂයයට අදාළ නොවන අමාත්‍යවරයෙකුගේ දේශපාලන මැදිහත්වීමක් සිදුවී තිබේද;
- (ii) එවැනි මැදිහත්වීමක් සිදුවී ඇත්නම්, එය අනුමත කරන්නේද;
- (iii) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ සමාදායි විෂයට අදාළ කටයුතු ඉඩම් අමාත්‍යවරයාට පවරා තිබේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) ත්‍රිකුණාමලය දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂ තනතුර සඳහා යු. අනුර එස්. වීරරත්න මහතා පත් කිරීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

*1.

අධිකරණ අමාත්‍යතුමා,— සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ නියමය,— 2002 අංක 25 දරන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනතේ 2 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය යටතේ අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 මාර්තු 17 දිනැති අංක 1906/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.04.09 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

*2.

ආගාමික හා විගාමික (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*3.

ජාතික ගුරු අධ්‍යාපන අධිකාරිය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*4.

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*5.

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*6.

ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*7.

මුදල් පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*8.

ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*9.

විදුලි සංදේශ බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*10.

ඔට්ටු ඇල්ලීම හා සුදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*11.

මුදල් අමාත්‍යතුමා,— විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 1),— 2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යතුමාට පැවරුණ බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එතුමා විසින් දෙන ලද පහත දැක්වෙන අංක 32 දරන නියමය අනුමත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 32 දරන නියමය

මුදල් අමාත්‍ය රවී කරුණානායක වන මම, 2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එකී පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක: 30602 “දුම්රිය ගබඩා අත්තිකාරම් ගිණුම - දුම්රිය දෙපාර්තමේන්තුව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

(i)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව	රු. 1,700,000,000 සිට රු. 2,200,000,000 දක්වා
(ii)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව	සංශෝධන නොමැත
(iii)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති භර ශේෂයන්ගේ උපරිම සීමාව	රු. 6,102,000,000 සිට රු. 6,602,000,000 දක්වා
(iv)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති බැරකමහි උපරිම සීමාව	රු. 850,000,000 සිට රු. 1,000,000,000 දක්වා

(මෙම නියමය වලංගු වන්නේ 2014.12.31 වැනි දින දක්වා පමණි)

අත්සන් කළේ/ රවී කරුණානායක,
මුදල් අමාත්‍යතුමා.

2015.04.10 වැනි දින,
කොළඹ 01.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*12.

මුදල් අමාත්‍යතුමා,— විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 2),— 2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යතුමාට පැවරුණ බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එතුමා විසින් දෙන ලද පහත දැක්වෙන අංක 33 දරන නියමය අනුමත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 33 දරන නියමය

මුදල් අමාත්‍ය රවී කරුණානායක වන මම, 2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එකී පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක: 24702 “අත්අඩංගුවට ගන්නා ලද හා රාජ සන්නක කරන ලද බඩු ද්‍රව්‍ය පිළිබඳ වියදම් අත්තිකාරම් ගිණුම - ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

(i)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව	සංශෝධන නොමැත
-----	--	-----------------

(9)

(ii)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව	සංශෝධන නොමැත	
(iii)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති හර ශේෂයන්ගේ උපරිම සීමාව	රු. 20,000,000	සිට රු. 25,000,000 දක්වා
(iv)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති බැරකමිහි උපරිම සීමාව	සංශෝධන නොමැත	

(මෙම නියමය වලංගු වන්නේ 2014.12.31 වැනි දින දක්වා පමණි)

අත්සන් කළේ/ රවි කරුණානායක,
මුදල් අමාත්‍යතුමා.

2015.04.10 වැනි දින,
කොළඹ 01.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*13.

මුදල් අමාත්‍යතුමා,— විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 3),— 2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යතුමාට පැවරුණ බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එතුමා විසින් දෙන ලද පහත දැක්වෙන අංක 34 දරන නියමය අනුමත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 34 දරන නියමය

මුදල් අමාත්‍ය රවි කරුණානායක වන මම, 2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එකී පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක: 21302 “පොත් මුද්‍රණය, ප්‍රචාරණය හා අලෙවිය (ප්‍රකාශන අයිතිය ප්‍රසිද්ධ කිරීම, පරිවර්තන හිමිකම් මිලට ගැනීම හා කාර්ය මණ්ඩල වැටුප් හා දීමනා ඇතුළුව) අන්තිකාරම් ගිණුම - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

(i)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව	සංශෝධන නොමැත	
(ii)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව	රු. 2,900,000,000	සිට රු. 2,500,000,000 දක්වා
(iii)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති හර ශේෂයන්ගේ උපරිම සීමාව	සංශෝධන නොමැත	
(iv)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති බැරකමිහි උපරිම සීමාව	රු. 1,500,000,000	සිට රු. 2,250,000,000 දක්වා

(මෙම නියමය වලංගු වන්නේ 2014.12.31 වැනි දින දක්වා පමණි)

අත්සන් කළේ/ රවි කරුණානායක,
මුදල් අමාත්‍යතුමා.

2015.04.10 වැනි දින,
කොළඹ 01.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*14.

මුදල් අමාත්‍යතුමා,— විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 4),— 2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යතුමාට පැවරුණ බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එතුමා විසින් දෙන ලද පහත දැක්වෙන අංක 35 දරන නියමය අනුමත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 35 දරන නියමය

මුදල් අමාත්‍ය රවී කරුණානායක වන මම, 2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එකී පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක: 31002 “ගබඩා අත්තිකාරම් ගිණුම - රජයේ කර්මාන්ත ශාලාව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

(i)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව	රු. 120,000,000 රු. 170,000,000	සිට දක්වා
(ii)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව		සංශෝධන නොමැත
(iii)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති භර ශේෂයන්ගේ උපරිම සීමාව		සංශෝධන නොමැත
(iv)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති බැරකමහි උපරිම සීමාව		සංශෝධන නොමැත

(මෙම නියමය වලංගු වන්නේ 2014.12.31 වැනි දින දක්වා පමණි)

අත්සන් කළේ/ රවී කරුණානායක,
මුදල් අමාත්‍යතුමා.

2015.04.10 වැනි දින,
කොළඹ 01.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*15.

මුදල් අමාත්‍යතුමා,— විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 5),— 2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යතුමාට පැවරුණ බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එතුමා විසින් දෙන ලද පහත දැක්වෙන අංක 36 දරන නියමය අනුමත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 36 දරන නියමය

මුදල් අමාත්‍ය රවී කරුණානායක වන මම, 2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එකී පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක: 31003 “ කළ වැඩ අත්තිකාරම් ගිණුම - රජයේ කර්මාන්ත ශාලාව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

(i)	එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව	රු. 260,000,000 රු. 450,000,000	සිට දක්වා
-----	--	------------------------------------	--------------

(11)

- | | |
|---|--------------|
| (ii) එකී පනතේ නෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීමිවල අවම සීමාව | සංශෝධන නොමැත |
| (iii) එකී පනතේ නෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති හර ශේෂයන්ගේ උපරිම සීමාව | සංශෝධන නොමැත |
| (iv) එකී පනතේ නෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති බැරකමිහි උපරිම සීමාව | සංශෝධන නොමැත |

(මෙම නියමය වලංගු වන්නේ 2014.12.31 වැනි දින දක්වා පමණි)

අත්සන් කළේ/ රවී කරුණානායක,
මුදල් අමාත්‍යතුමා.

2015.04.10 වැනි දින,
කොළඹ 01.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*16.

මුදල් අමාත්‍යතුමා,— විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 6),— 2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යතුමාට පැවරුණ බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එතුමා විසින් දෙන ලද මෙහි පහත උපලේඛනයෙහි නිශ්චිතව දක්වා ඇති නියමයන් අනුමත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

(මෙම නියමයන් වලංගු වන්නේ 2014.12.31 වැනි දින දක්වා පමණි.)

උපලේඛනය
2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය අනුව කරන විධානය

2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ 2014 මුදල් වර්ෂය සඳහා රාජ්‍ය නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාලය විසින් බලය දෙන සීමා වෙනස් කිරීමේ උපලේඛනය.

කණ්ඩායම් විධාන අංක 01

2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වන වගන්තිය අනුව මට පැවරී ඇති බලතලවලට අනුව රටේ කරුණාන්තයක වන මම, මුදල් අමාත්‍යවරයා වශයෙන් රජයේ අනුමතියට යටත්ව මේ සමග දක්වා ඇති උපලේඛනයේ දැක්වෙන ආකාරයට රාජ්‍ය නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම්වල පහත දැක්වෙන විෂය අංකවලට අදාළ වන්නා වූ පනතේ කෙටින උපලේඛනයේ තීරු අංක II සහ IV හි දක්වා ඇති උපරිම සීමාවන් සහ අංක III හි දක්වා ඇති අවම සීමාවන් සංශෝධනය කරමි. 14001, 18201, 10501, 22801, 20801, 27701, 30301, 26901, 27001, 27201, 24201, 28601, 10201, 25601, 25801, 28201, 28501, 11601, 28801, 30601, 27901, 27801, 27401, 27501, 21901, 17801, 12601, 11101, 18801, 21101 සහ 19001.

ක්‍ර. අංක	අමාත්‍යාංශය / දෙපාර්තමේන්තුව	ලේඛන අංක	II		III		IV		නියෝග අංක
			රජයේ කටයුතු සඳහා වියදමෙහි උපරිම සීමාව	අක්වා රු.	රජයේ කටයුතු සිලිබද ගිණුම්වලට බැර කළ යුතු ලැබීම වල අවම සීමාව	අක්වා රු.	රජයේ කටයුතුවල හර ගේෂයන්ගේ උපරිම සීමාව	අක්වා රු.	
1	පශු සම්පත් හා මුළුමන ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය	14001	7,000,000	10,000,000	3,700,000	4,000,000	-	-	1
2	විදේශ රැකියා ප්‍රවර්ධන හා සුඛ සාධන අමාත්‍යාංශය	18201	5,000,000	8,000,000	1,100,000	4,100,000	-	-	2
3	ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය	10501	140,000,000	170,000,000	60,000,000	90,000,000	-	-	3
4	අධිකරණ අමාත්‍යාංශය	22801	260,420,000	290,420,000	170,000,000	175,000,000	850,000,000	1,100,000,000	4
5	ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව	20801	9,000,000	12,000,000	-	-	-	-	5
6	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මොණරාගල	27701	-	-	25,000,000	24,000,000	-	-	6
7	ජේෂ් කාර්මාන්ත දෙපාර්තමේන්තුව	30301	-	-	3,000,000	2,900,000	-	-	7

8	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කඩවෙරිය - මඩකලපුව	26901	-	-	23,000,000	18,000,000	90,000,000	100,000,000	8
9	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කඩවෙරිය - අම්පාර	27001	-	-	35,000,000	30,000,000	-	-	9
10	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කුරුණෑගල	27201	-	-	75,000,000	65,000,000	-	-	10
11	කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව	24201	-	-	2,000,000	1,700,000	-	-	11
12	ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව	28601	-	-	12,000,000	11,500,000	-	-	12
13	මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය	10201	15,000,000	12,000,000	9,500,000	8,500,000	-	-	13
14	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගම්පහ	25601	-	-	56,000,000	53,000,000	-	-	14
15	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහනුවර	25801	-	-	51,000,000	46,000,000	-	-	15
16	වාරිමාර්ග දෙපාර්තමේන්තුව	28201	-	-	100,000,000	97,000,000	-	-	16
17	කෘෂිකර්ම දෙපාර්තමේන්තුව	28501	-	-	150,000,000	120,000,000	-	-	17
18	සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය	11601	6,000,000	7,500,000	-	-	-	-	18
19	මිනුම්පති දෙපාර්තමේන්තුව	28801	-	-	100,000,000	86,000,000	-	-	19
20	ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව	30601	-	-	385,000,000	290,000,000	-	-	20
21	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කෑගල්ල	27901	-	-	30,000,000	26,000,000	-	-	21
22	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - රත්නපුර	27801	-	-	38,000,000	32,000,000	-	-	22
23	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අනුරාධපුර	27401	-	-	40,000,000	35,000,000	-	-	23
24	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පොලොන්නරුව	27501	-	-	18,000,000	15,000,000	-	-	24
25	ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව	21901	8,000,000	8,011,000	-	-	-	-	25

26	පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය	17801	4,000,000	5,000,000	-	-	26	
27	අධ්‍යාපන අමාත්‍යාංශය	12601	-	-	680,000,000	675,000,000	27	
28	සෞඛ්‍ය අමාත්‍යාංශය	11101	-	-	710,000,000	653,000,000	28	
29	උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශය	18801	2,000,000	2,060,110	-	-	29	
30	රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව	21101	-	-	45,000,000	44,000,000	30	
31	නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය	19001	-	-	83,000,000	60,000,000	31	
	එකතුව		456,420,000	524,991,110	2,905,300,000	2,666,700,000	940,000,000	1,200,000,000

අත්සන් කළේ රවී කරුණානායක,
මුදල් අමාත්‍යතුමා.

2015 අප්‍රේල් 10 දින
කොළඹ 01.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දක්වා තිබේ.)

*17.

මුදල් අමාත්‍යතුමා,— රේගු ආඥාපනත යටතේ යෝජනාව (අංක 1),— (235 වැනි අධිකාරය ඩු) රේගු ආඥාපනතේ 10 වැනි වගන්තිය යටතේ, ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් 2015.04.07 දින ඉදිරිපත් කරන ලද යෝජනාව අනුමත කළ යුතු ය.

(2015 ජනවාරි 29 දිනැති අංක 1899/33 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*18.

මුදල් අමාත්‍යතුමා,— රේගු ආඥාපනත යටතේ යෝජනාව (අංක 2),— (235 වැනි අධිකාරය ඩු) රේගු ආඥාපනතේ 10 වැනි වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් 2015.04.07 දින ඉදිරිපත් කරන ලද යෝජනාව අනුමත කළ යුතු ය.

(2015 පෙබරවාරි 26 දිනැති අංක 1903/40 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*19.

මුදල් අමාත්‍යතුමා,— විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 1),— ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2014 දෙසැම්බර් 02 දිනැති අංක 1891/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.04.07 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*20.

මුදල් අමාත්‍යතුමා,— විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 2),— ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2014 දෙසැම්බර් 12 දිනැති අංක 1892/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.04.07 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*21.

මුදල් අමාත්‍යතුමා,— විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 3),— ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2014 දෙසැම්බර් 31 දිනැති අංක 1895/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.04.07 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*22.

මුදල් අමාත්‍යතුමා,— විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 4),— 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 ජනවාරි 22 දිනැති අංක 1898/43 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.04.07 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*23.

මුදල් අමාත්‍යතුමා,— විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 5),— 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 ජනවාරි 29 දිනැති අංක 1899/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.04.07 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*24.

මුදල් අමාත්‍යතුමා,— විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 6),— 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 පෙබරවාරි 14 දිනැති අංක 1901/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.04.07 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*25.

මුදල් අමාත්‍යතුමා,— විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 7),— 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 පෙබරවාරි 24 දිනැති අංක 1903/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.04.07 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*26.

මුදල් අමාත්‍යතුමා,— විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 8),— 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 මාර්තු 17 දිනැති අංක 1906/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.04.07 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*27.

මුදල් අමාත්‍යතුමා,— ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග,— 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත, 1969 අංක 01 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමග කියවිය යුතු, එම පනතේ 20 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 පෙබරවාරි 26 දිනැති අංක 1903/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.04.07 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*28.

මුදල් අමාත්‍යතුමා,— නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය,— 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2015 පෙබරවාරි 26 දිනැති අංක 1903/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.04.27 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*29.

මුදල් අමාත්‍යතුමා,— දේශීය ආදායම් පනත යටතේ යෝජනාව,— 2015.04.27 වැනි දින ඉදිරිපත් කරන ලද, ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු පැහැර හැරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ සිංගප්පූර් ජනරජයේ ආණ්ඩුව අතර, 2014 අප්‍රේල් මස 03 වැනි දින ඇතිකරගත් ගිවිසුම, 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 97(1)(අ) වගන්තිය යටතේ අනුමත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*30.

විදේශ කටයුතු අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව (අංක 1),— 2011.09.07 වැනි දින ඉදිරිපත් කරන ලද ආයෝජන ප්‍රවර්ධන සහ අන්‍යෝන්‍ය වශයෙන් සුරක්ෂණය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ කුවේට් රාජ්‍යයේ ආණ්ඩුව අතර 2009 නොවැම්බර් මස 05 වැනි දින අත්සන් කරනු ලැබුවා වූ ද, එම විදේශ රාජ්‍යයේ හෝ එහි වැසියන්ගේ හෝ ඒ රාජ්‍යයේ නීති යටතේ සංස්ථාගත කරන ලද, නැතහොත් සංස්ථාපනය කරන ලද සංස්ථාවල, සමාගම්වල හෝ වෙනත් සංගම්වල ශ්‍රී ලංකාව තුළ ආයෝජන වඩාලීම් හෝ ආරක්ෂා කිරීම් සඳහා ඇති කරගන්නාවූ ද ගිවිසුම, ජාතික ආර්ථිකයේ වර්ධනයට අත්‍යාවශ්‍යවන්නක් ලෙස අනුමත කළ යුතුයැයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වැනි ව්‍යවස්ථාව ප්‍රකාර මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*31.

විදේශ කටයුතු අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව (අංක 2),— 2011.09.07 වැනි දින ඉදිරිපත් කරන ලද ආයෝජන ප්‍රවර්ධන සහ සුරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ වියට්නාම සමාජවාදී ජනරජයේ ආණ්ඩුව අතර 2009 ඔක්තෝබර් මස 22 වැනි දින අත්සන් කරනු ලැබුවා වූ ද, එම විදේශ රාජ්‍යයේ හෝ එහි වැසියන්ගේ හෝ ඒ රාජ්‍යයේ නීති යටතේ සංස්ථාගත කරන ලද, නැතහොත් සංස්ථාපනය කරන ලද සංස්ථාවල, සමාගම්වල හෝ වෙනත් සංගම්වල ශ්‍රී ලංකාව තුළ ආයෝජන වඩාලීම් හෝ ආරක්ෂා කිරීම් සඳහා ඇති කරගන්නාවූ ද ගිවිසුම, ජාතික ආර්ථිකයේ වර්ධනයට අත්‍යාවශ්‍යවන්නක් ලෙස අනුමත කළ යුතුයැයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වැනි ව්‍යවස්ථාව ප්‍රකාර මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*32.

විදේශ කටයුතු අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව (අංක 3),— 2014.08.05 වැනි දින ඉදිරිපත් කරන ලද ආයෝජන ප්‍රවර්ධන සහ අන්‍යෝන්‍ය වශයෙන් සුරක්ෂණය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ චෙක් ජනරජයේ ආණ්ඩුව අතර 2011 මාර්තු මස 28 වැනි දින අත්සන් කරනු ලැබුවා වූ ද, එම විදේශ රාජ්‍යයේ හෝ එහි වැසියන්ගේ හෝ ඒ රාජ්‍යයේ නීති යටතේ සංස්ථාගත කරන ලද, නැතහොත් සංස්ථාපනය කරන ලද සංස්ථාවල, සමාගම්වල හෝ වෙනත් සංගම්වල ශ්‍රී ලංකාව තුළ ආයෝජන වඩාලීම් හෝ ආරක්ෂා කිරීම් සඳහා ඇති කරගන්නාවූ ද ගිවිසුම, ජාතික ආර්ථිකයේ වර්ධනයට අත්‍යාවශ්‍යවන්නක් ලෙස අනුමත කළ යුතුයැයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වැනි ව්‍යවස්ථාව ප්‍රකාර මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*33.

මුදල් අමාත්‍යතුමා,— මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය,— ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු, 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ මුද්දර ගාස්තු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2014 සැප්තැම්බර් 30 දිනැති අංක 1882/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2014.12.12 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*34.

විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා විදුලිබල පනත යටතේ නියෝග,— ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිර්දේශ මත 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 54 වැනි වගන්තිය යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2014 ඔක්තෝබර් 10 දිනැති අංක 1883/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2014.11.24 දින ඉදිරිපත් කරන ලද නියෝග (විදුලිබල පරීක්ෂකවරුන්ගේ කාර්යය, කර්තව්‍ය හා කාර්යපටිපාටි) අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*35.

සංචාරක හා ක්‍රීඩා අමාත්‍යතුමා,— වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ නියමය,— (469 වැනි අධිකාරය වූ) වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තියේ (1) වැනි උපවගන්තිය යටතේ ගොවිජන සේවා හා වනජීවි අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2011 දෙසැම්බර් 06 දිනැති අංක 1735/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2011.12.13 දින ඉදිරිපත් කළ නියමය අනුමත කළ යුතු ය.

*36.

කාලාවරෝධ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත — විවාදය කල් තබනු ලැබූ ප්‍රශ්නය. (2014 අගෝස්තු 07) [1].

*37.

පතල් හා ඛනිජ ද්‍රව්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

38.

ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — සලකා බැලීම.

39.

රණ කලා ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — සලකා බැලීම.

40.

ද ඉන්ස්ටිටියුට් ඔෆ් සර්ටිෆයිඩ් පබ්ලික් එකවුන්ටන්ට්ස් (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — සලකා බැලීම.

41.

මෙඩිසිනා ඕල්ටනේටිවා ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — සලකා බැලීම.

42.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත — සලකා බැලීම.

* සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.

[1] “පනත් කෙටුම්පත දැන් දෙවැනි වර කියවිය යුතුය” යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාභිමුඛ කරන ලදී.

2015 මැයි මස 20 වැනි බදාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

4996/'14

1.

ගරු බුද්ධික පතිරණ මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව පැවැත්වුණු කාලසීමාව තුළ කොළඹ නගර සභා සීමාවෙන් ඉවත් කරනු ලැබූ සුනඛයින් සංඛ්‍යාව කොපමණද;
- (ii) එම සුනඛයින් රැගෙන ගොස් දැමූ ස්ථානය කවරේද;
- (iii) එම ස්ථානයේදී සුනඛයින් සඳහා නිසි පරිදි වාසස්ථාන හා ආහාරපාන සපයනු ලැබුවේද;
- (iv) ඒ සඳහා වැය කළ මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) ඉහත සඳහන් පරිදි සුනඛයින් රැගෙන ගොස් දැමීම සම්බන්ධයෙන් සත්ත්ව සංවිධාන සමග ඇති කර ගත් එකඟතා කවරේද;
- (ii) එලෙස එකඟතා ඇති කර ගත් සත්ව සංවිධාන කවරේද;
- (iii) එම එකඟතාවලින් ඉටු කළ හා නොකළ එකඟතා කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) (i) ඉහත පරිදි ගෙන ගොස් දැමූ සුනඛයින් දැනට රඳවා සිටින ප්‍රදේශය කවරේද;
- (ii) ඉදිරියේදී එම සුනඛයින් සම්බන්ධව කටයුතු ඉටුකරනු ලබන්නේ කෙසේද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

5575/'14

2.

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) දැනට ක්‍රියාත්මක වන ආයුර්වේද පනත හඳුන්වා දුන් වර්ෂය කවරේද;
- (ii) මේ වන විට එම පනත සංශෝධනය කර ඇති වාර ගණන කොපමණද;
- (iii) එය අවසන් වරට සංශෝධනය කළ වර්ෂය කවරේද;
- (iv) මෙතෙක් එම පනත සංශෝධනය කර නොමැති නම්, එයට හේතුව කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් හඳුන්වනු ලබන්නේ වෛද්‍ය නිලධාරීන් ලෙස ද; නැතහොත්, වෛද්‍ය වෘත්තිකයන් ලෙස ද;
- (ii) ඔවුන් එම නාමයෙන් හැඳින්වීමට හේතුව කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

3.

ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ගේ ශ්‍රමය යොදා ගැනීමේදී ඔවුන්ට වේතනයක් ලබා දෙන්නේද;
- (ii) එසේ නම්, එම වේතනය කොපමණද;
- (iii) එම වේතනය අවසාන වරට සංශෝධනය කළ දිනය කවරේද;
- (iv) වර්තමාන තත්ත්වයන්ට අනුව එම වේතනය වැඩි කළ යුතුව තිබෙන බව දන්නේද;
- (v) බ්‍රිතාන්‍යය වැනි රටවල සිරකරුවන් සඳහා මසකට පවුම් 200 ලබා දෙන වාතාවරණයක් තුළ මෙරට සිරකරුවන්ට දැනට ලබා දෙන වේතනය වැඩි කරනු ලබන මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

5913/'15

4.

ගරු (මහාචාර්ය) තිස්ස විතරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) ආර්ථික සංවර්ධන, එලදායිතා ප්‍රවර්ධන ඇතුළු එවකට පැවති අමාත්‍යාංශ කිහිපයක් අහෝසි කර එම අමාත්‍යාංශයන්ට අනුයුක්තව සේවය කළ සංවර්ධන නිලධාරීන් ඉටු කළ කාර්යයන් අත්හිටුවා ඇති බවත්;
- (ii) එබැවින් එම නිලධාරීන් දහස් ගණනක් මේ වන විට කිසිදු රාජකාරියක් නොමැතිව සිටින බවත්;
- (iii) ඔවුන්ට කාර්යාල පවත්වාගෙන යෑමට රජයෙන් ලබා දී තිබූ දීමනාවද මේ වන විට අහෝසිකර ඇති බවත්;
- (iv) එම හේතුවෙන් බදු පදනම මත භාවිතා කළ කාර්යාල ගොඩනැගිලිවලින් ඉවත්වීමට සිදුවී ඇති බවත්;
- (v) එබැවින් එම කාර්යාලවලට ලබා දී තිබූ රජයේ දේපළ අනාරක්ෂිත තත්ත්වයකට පත්වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) ඉහත (අ) හි සඳහන් කරුණු සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;
- (ii) ඉහත සඳහන් අමාත්‍යාංශයන්හි දැනට සේවය කරන සංවර්ධන නිලධාරීන් සහ බඳවා ගත් උපාධිධාරීන් විධිමත් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කොට උසස්වීම් ක්‍රමයක් හඳුන්වා දෙන බවට දින 100 වැඩසටහනෙහි සඳහන් පොරොන්දුව පරිදි එම නිලධාරීන් දින 100 ඇතුළතදී එලදායී කාර්යයක යොදවන්නේද;
- (iii) එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

5.

ගරු සුසන්න පුංචිනිලමේ මහතා,— මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) 2015.01.08 දින පැවති ජනාධිපතිවරණයෙන් පසු දේශපාලනික හෝ වෙනයම් හේතු මත පොලිස් හෝ වෙනත් ආරක්ෂක අංශවල පරීක්ෂාවන්ට ලක්වූ කතෝලික දේවස්ථාන, හින්දු ආගමික ස්ථාන සහ මුස්ලිම් දේවස්ථාන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) එසේ පරීක්ෂාවට ලක්කළ එක් එක් අදාළ ආගමික ස්ථානයේ නම, ලිපිනය, දුරකථන අංකය පරීක්ෂාවට ලක් කළ දිනය සහ ඊට අදාළ වූ හේතූන්, කතෝලික, හින්දු සහ මුස්ලිම් යන ආගමික ස්ථාන අනුව, වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

6018/'15

6.

ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) ශ්‍රී ලංකාව තුළ රහසිගත රැඳවුම් කඳවුරු තිබේද;
- (ii) එසේ නම්, එම කඳවුරු පිළිබඳ විස්තර කවරේද;
- (iii) එම කඳවුරුවල රඳවා තබා සිටින රැඳවියන් කවුරුන්ද;
- (iv) ඔවුන් පිළිබඳ තොරතුරු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම් ඒ මන්ද?

6036/ 15

7.

ගරු රාජීව විජේසිංහ මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජීනීවාහි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත තනතුරෙහි සිටි තමරා කුනනායගම් මහත්මිය වර්ෂ 1989 සිට 1990 දක්වා කාල පරිච්ඡේදය තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නියෝජිතවරියක ලෙස කටයුතු කළ බවට “ස්වර්ණවාහිනී” නාලිකාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේද;
- (ii) එසේ නම්, එකී ප්‍රකාශය සිදු කරන ලද්දේ කවර සාක්ෂි පදනම් කරගෙනද;
- (iii) එකී සාක්ෂි වැදගත්කමකින් යුතුයැයි සලකනු ලබන්නේ නම්, කුනනායගම් මහත්මිය තොරපීමට පියවර ගනු ලබන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) ඉහත අ(i) හි සඳහන් කාල පරිච්ඡේදය තුළ සහ ඒ ආසන්න කාලයේදී කුනනායගම් මහත්මිය මානව හිමිකම් ක්‍රියාකාරිණියක් වශයෙන් කටයුතු කළ බවත්, ඇය අමාත්‍යවරයා ද සම්බන්ධවී සිටි “මව්වරුන්ගේ පෙරමුණ” නමැති සංවිධානයේ ක්‍රියාකාරකම්වලට සහයෝගය දක්වමින් කටයුතු කළ බවත් එතුමා දන්නෙහිද?

(ඇ) කුනනායගම් මහත්මිය ත්‍රස්තවාදයට අනුකම්පාව දක්වන බවට චෝදනා කිරීමට හේතුව වන්නේ ඇය මානව හිමිකම් ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී වීමද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නො එසේ නම්, ඒ මන්ද?

8.

ගරු බුද්ධික පතිරණ මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2006 වර්ෂයේදී පැවැත්වූ පසු නැවත පවත්වනු ලැබුවේ 2012 වර්ෂයේදී බවත්;
- (ii) එම නිසා විභාගයට පෙනී සිටිය හැකි උපරිම වයස් සීමාව වන අවුරුදු 28 සීමා ගැටලුවට මුහුණ දෙන, සුදුසුකම් සපුරනු ලැබූ පිරිසක් සිටින බවත්;
- (iii) උපරිම වශයෙන් දෙවරක් පෙනී සිටිය හැකි විභාගයට වයස් සීමාව පිළිබඳ ගැටලුව නිසා ඇතැමුන් එක් වරක් පමණක් පෙනී සිට ඇති අතර, ඇතැමෙකුට එක් වරක් හෝ පෙනී සිටීමට නොහැකි වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) ඉහත (අ) (ii) හි වයස් සීමා ගැටලුවට මුහුණ පා සිටින සුදුසුකම්ලත් පිරිසට ලබා දෙන සහන කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඇ) (i) 2014.02.28 දින වන විට රාජ්‍ය අංශයේ ආයතනයන්හි පැවති ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ III ශ්‍රේණියේ පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;
- (ii) ඉහත පුරප්පාඩු ප්‍රමාණය පිරවීමේදී 2012 වර්ෂයේ තරග විභාගයට පෙනී සිටි, සමත්වීමට අවශ්‍ය නියමිත ලකුණු ප්‍රමාණය ලබා ගත් අයදුම්කරුවන්ට අවස්ථාව ලබාදීමට කටයුතු කරන්නේද;
- (iii) එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

5576/'14

9.

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) 2012 වර්ෂයේ උපාධිධාරීන්ට රැකියා ලබාදීම සඳහා අයදුම්පත් කැඳවූ අවස්ථාවේදී ඒ සඳහා ඉල්ලුම් කර තිබූ ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් සංඛ්‍යාව කොපමණද;
- (ii) ඔවුන් අතරින් රැකියා ලබා දුන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) 2011.12.31 දින වන විට රැකියා විරහිතව සිටි ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් සංඛ්‍යාව කොපමණද;
- (ii) 2012 වර්ෂයේදී ඔවුන්ට රැකියා ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකසා තිබුණේද;
- (iii) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;
- (iv) ඒ යටතේ රැකියා ලබා දුන් ආයුර්වේද වෛද්‍යවරු සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

10.

ගරු බුද්ධික පතිරණ මහතා,— උසස් අධ්‍යාපන සහ පර්යේෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) අග්නිදිග විශ්වවිද්‍යාලයේ, සමන්තුරේ පියයේ පියමණ්ඩල රැස්වීමේදී සිංහල භාෂාවෙන් අදහස් නොදක්වන ලෙස පීඨාධිපතිවරයා පවසා ඇති බවත්;
 - (ii) ඒ හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ භාෂා අයිතිය අහිමි වී ඇති බවත්;
 - (iii) මෙම නියෝගය ජාතිවාදය වැපිරීමක් බවත්;
- එතුමා දන්තෙහිද?
- (ආ) (i) අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ගේ භාෂා අයිතිය සුරක්ෂිත කිරීමට පියවර ගෙන තිබේද;
 - (ii) එසේ නම්, ඒ කෙසේද;
 - (iii) උක්ත පීඨාධිපතිගේ (අ)(i) හි සඳහන් නියෝගයට එරෙහිව අමාත්‍යාංශය ගත් ක්‍රියාමාර්ග කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

2015 මැයි මස 21 වැනි බ්‍රහස්පතින්දා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

4787/'14

1.

ගරු අශෝක් අබේසිංහ මහතා,— මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) යුද්ධය නිමකිරීම සඳහා පොලිස් නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකායද සම්බන්ධ වූ බව පිළිගන්නේද;
 - (ii) එසේ නම්, ඔවුන් රණවිරුවන් ලෙස පිළිගන්නේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) රණවිරුවන් දිරිමත් කිරීම සඳහා පවත්වනු ලබන “රණවිරු රියල් ස්ටාර්” තරගාවලියට පොලිස් නිලධාරීන් සහභාගී කර නොගැනීමට හේතු කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
 - (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

4987/'14

2.

ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) 2013 වර්ෂයේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය පැවැත්වීම සඳහා,
 - (i) ස්ථාපිත කළ මධ්‍යස්ථාන;
 - (ii) එම මධ්‍යස්ථාන සම්බන්ධීකරණය කිරීම සඳහා ක්‍රියාත්මක වූ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන;
 - (iii) සේවයේ යොදවාගත් ශාලාධිපතිවරු;

- (iv) යොදාගත් ගුරුවරු;
- (v) යොදා ගත් ශාලා කාර්ය සහායකයන්;

සංඛ්‍යාව කොපමණද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) ඉහත (අ)(v)හි සඳහන් ශාලා කාර්ය සහායකයින්ගේ නම්, ලිපිනයන් හා දුරකථන අංක වෙන් වෙන් වශයෙන් එතුමා සභාගත කරන්නෙහිද?
 - (ඇ) (i) ඉහත නම් සඳහන් ශාලා කාර්ය සහායකයින්ගෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට අයත් සේවක සංඛ්‍යාව සහ එම ක්ෂේත්‍රයට අයත් නොවන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
 - (ii) උකින විභාගයේ කටයුතු සඳහා බාහිරව බඳවා ගත් ශාලා කාර්ය සහායකයින්ගේ වැටුප් හා දීමනා වෙනුවෙන් ගෙවූ මුදල කොපමණද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඈ) (i) අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් සිටියදී බාහිර පුද්ගලයන් විභාග කටයුතු සඳහා යොදා ගැනීම නිසා එම සේවකයන්ට දීමනාවක් ලබා ගැනීමට ඇති අවස්ථාව අහිමි වීම වැළැක්වීමට පියවර ගන්නේද;
 - (ii) එසේ නම්, ඒ කෙසේද;
- යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

5436/'14

3.

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) සීමාසහිත ලංකා බනිජ් තෙල් ගබඩා පර්යන්තය සතු මුතුරාජවෙල ටැංකි සංකීර්ණය සඳහා ආනයනය කළ ඩීසල්වල ගෙන්දගම් ප්‍රතිශතය කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
 - (ආ) (i) ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඉන්ධන පිරවුම්හල්වල විකිණීමට ඇති ලංකා ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල්වල ඇති ගෙන්දගම් ප්‍රතිශතය වෙන් වෙන් වශයෙන් කොපමණද;
 - (ii) ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඇති ඉන්ධන පිරවුම්හල්වලට ලංකා ඔටෝ ඩීසල් හා සුපර් ඩීසල් ලබා දෙන්නේ කුමන බනිජ් තෙල් ගබඩා පර්යන්තයෙන්ද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

5845/'14

4.

ගරු මොහමඩ් අස්ලම් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රික පාලනය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ, අංක 32, කුප්පියාවත්ත බටහිර කොට්ඨාසයට අයත්, හික්කඩුව ශ්‍රී සුමංගල හිමි මාවතේ, වරිපනම් අංක 108 සහ 108/20 දරන ස්ථානයන්ට ප්‍රවේශ වන මාර්ගයට බාධා වන අයුරින්, නාගරික පොදු වැසිකිළි පද්ධතිය මත අනවසර ඉදිකිරීමක් සිදුකොට තිබෙන බව එතුමා දන්නෙහිද?
- (ආ) කොළඹ මහ නගර සභාවේ ඇතැම් නිලධාරීන්ගේ අනුග්‍රහය මත සිදු කරන ලද එකී අනවසර ඉදිකිරීම් නිසා පොදු වැසිකිළි පද්ධතිය පුද්ගලික දේපළක් බවට පත්වී තිබෙන හෙයින්, එම ඉදිකිරීම් නොපමාව ඉවත් කිරීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

5.

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,— මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) පසුගිය ජනාධිපතිවරණ සමයේදී චීන වරාය, නුවර පාර, සමනල මාවත, අංක 49/1 දරන ස්ථානයේ ක්‍රියාත්මක වූ ලියාපදිංචි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක පෞද්ගලික මුදලින් මිලදී ගෙන ගබඩා කර තිබූ, ගංවතුර ආධාර ලෙස බෙදා ඉතිරි වූ භාණ්ඩ තොගයකට උසාවි නියෝගයක් මත පොලීසිය මඟින් මුද්‍රා තබා නඩු කටයුත්තකට යොමු කරනු ලැබුවේ කුමන හේතුවක් මත, කාගේ පැමිණිල්ලකට, කාගේ නියෝගයක් මතද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) (i) මුද්‍රා තබා ඇති ඉහත සඳහන් භාණ්ඩ වැඩි ප්‍රමාණයක් දෛනික පරිභෝගික භාණ්ඩ වන බැවින් ඒවාට සිදුවිය හැකි හානි වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව විසින් වගකියනු ලබන්නේද;
- (ii) ඉහත සිද්ධිය වූ දිනම එකී කාර්යාල පරිශ්‍රයේ තිබූ එවකට පැවති ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් WP PA 4549 දරන ධන ලේ කැබ් රථය එහි රියදුරු විසින් නැවත සේවා ස්ථානයට රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් පදනම සහ එම පැමිණිල්ල ඉදිරිපත් කළ අය කවරහුද;
- (iii) ඉහත සඳහන් ආකාරයේ අන්තර්ජාතික සිද්ධීන් යළි සිදු නොවීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

6.

ගරු විදුර වික්‍රමනායක මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) භොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, භොරණ, හැගල්ල සිට ලබුගම හන්දිය දක්වා මාර්ගය, භොරණ සවිගස් හන්දිය සිට කුඩා උඩුව දක්වා තල්ගහවිල මාර්ගය, භොරණ, කුළුපන සිට ඔලබොඩුව දක්වා මවිගම මාර්ගය සහ භොරණ, ඕවිටියාගල හේන්කන්ද හරහා උඩුව මාර්ගය යන මාර්ගවල උරහිස් පළඳු කිරීමට බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අනුමතිය ලබා නොදීම නිසා, එම ප්‍රදේශවල ජනතාවට පානීය නල ජලය ලබා දීම සඳහා අනුමතව ඇති ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව එතුමා දන්නෙහිද?
- (ආ) එම ප්‍රදේශවල ජනතාවට පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා, කාපට අතුරා වසර පහකටත් වඩා කල්ගතවී ඇති ඉහත සඳහන් මාර්ගවලට අවම භාතියක් වන පරිදි, එකී මාර්ගයන්හි උරහිස් පළඳු කිරීම සඳහා අවසරය ලබාදීමට පියවර ගන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

7.

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— නිවාස හා සමාදායි අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) සුනාමි ව්‍යසනයෙන් නිවාස අහිමි වූ මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට ලබා දුන් නිවාස සඳහා මේ වන විට ඔප්පු ලබා දී තිබේද;
- (ii) එම ඔප්පු ලබා දී නොමැති නම්, ඊට හේතු කවරේද;

- (iii) දෙවනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කන්දගොඩැල්ල (H.H.O. නිවාස), අභිමන්පුර, දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මැදවත්ත (ලුණුකලපුව), මුදියන්සේවත්ත සහ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ගාල්ලගේවත්ත, තුඩාව, කොඩිකාර ගොඩනැගිල්ල සහ ලොරන්ට සිටි යන ස්ථානවල ලබා දී ඇති නිවාස සඳහා ස්වාධීනමය දේපළ ලෙස හෝ තනි තනි නිවාස ලෙස හෝ ඔප්පු ලබා දිය හැකි බවට ජාතික නිවාස අධිකාරිය නිර්දේශ කර තිබේද;
- (iv) එම නිවාසවලට ඔප්පු ලබාදීමේ කාර්යය සහායකය කළමනාකරණ අධිකාරියට පැවරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේද;
- (v) සහායකය දේපළ පදනමින් හෝ තනි නිවාස අයිතිය යටතේ හෝ ඉහත (iii) හි සඳහන් නිවාසලාභීන්ට ඔප්පු ලබා නොදීමට හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

5939/'15

8.

ගරු වාසුදේව නානායක්කාර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ගරු ශිරානි නිලකවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමියගේ සභාපතිත්වයෙන් පත්කරන ලද ආයුධ ජාවාරම ගැන විමසා බැලීම සඳහා වූ කොමිසම විසින් වාර්තාවක් සකසා තිබේද;
- (ii) එම වාර්තාව ප්‍රකාශයට පත් කරන්නේද;
- (iii) එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

4999/'14

9.

ගරු බුද්ධික පතිරණ මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට පිළිවෙළින් රු.15,000.00ක් සහ රු.5,000.00ක්ද, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුබද්ධ සැලසුම් අධ්‍යක්ෂවරුන්ට හා ප්‍රධාන ගණකාධිකාරීවරුන්ට රු.3,000.00ක් ද වශයෙන් දිරි දීමනා ලබා දෙන බවට වූ 2014 අයවැය යෝජනාව මේ වන විට ඉටු කර තිබේද;
- (ii) එසේ නම්, එම දීමනා ලබා දීම ආරම්භ කළ දිනය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුබද්ධ සැලසුම් අධ්‍යක්ෂවරුන්ට හා ප්‍රධාන ගණකාධිකාරීවරුන්ට අඩු වටිනාකමකින් යුතු දිරි දීමනාවක් ගෙවීමට යෝජනා කිරීමට හේතු කවරේද;
- (ii) අඩු වටිනාකමකින් යුතු දිරි දීමනාවක් ගෙවීමට තීරණය කිරීම නිසා ඉහත (i) හි සඳහන් නිලධාරීන්ගේ සේවය අවතක්සේරුවීමක් සිදුවී ඇති බව එතුමා පිළිගන්නේද;
- (iii) එසේ නම්, ඔවුන්ගේ දිරි දීමනා ඉහළ දැමීමට කටයුතු කරන්නේද;
- (iv) එම වැඩි කරනු ලබන ප්‍රමාණය කොපමණද;

(27)

- (v) එම වැඩි කිරීම සිදු කරනු ලබන දිනය කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

5224/'14

10.

ගරු අශෝක අබේසිංහ මහතා,— නිවාස හා සමෘද්ධි අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති නිවාස සංඛ්‍යාව කොපමණද;
- (ii) එම දිස්ත්‍රික්කයේ ඇති මුඩුක්කු නිවාස හා ලැයිම් කාමර සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) දිස්ත්‍රික්කයේ සිටින නිවාස නොමැති පවුල් සංඛ්‍යාව කොපමණද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැසිකිලි නොමැති නිවාස සංඛ්‍යාව කොපමණද;
- (ii) වැසිකිලි නොමැති නිවාස සඳහා වැසිකිලි ලබා දීමේ ක්‍රමවේදය කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

5920/'15

11.

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,— සංචාරක හා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බලපත්‍ර සහිතව මෙන්ම රහිතව අලි ඇතුන් රඳවා සිටින ස්ථාන සොයා ගොස් අත්අඩංගුවට ගැනීම් සිදු කර අදාළ බලපත්‍රවල නිරවද්‍යභාවය තහවුරු කර ගැනීමටත් පෙර එම සිද්ධි ප්‍රසිද්ධ මාධ්‍ය මගින් අපහාසාත්මක ලෙස ප්‍රචාරය කිරීමේ වැඩි සටහනක් තිබෙන බව එතුමා දන්නෙහිද?
- (ආ) (i) පසුගිය ජනාධිපතිවරණයෙන් පසු අත්අඩංගුවට ගත් බලපත්‍ර සහිත අලි - ඇතුන් සංඛ්‍යාව කොපමණද;
- (ii) එම බලපත්‍රලාභීන්ගේ නම්, ලිපිනයන් හා දුරකථන අංක කවරේද;
- (iii) එකී කාල සීමාව තුළ අත්අඩංගුවට ගත් බලපත්‍ර රහිත අලි - ඇතුන් සංඛ්‍යාව කොපමණද;
- (iv) එම බලපත්‍ර රහිත අලි - ඇතුන් රඳවාගෙන සිටි අයගේ නම්, ලිපිනයන් හා දුරකථන අංක කවරේද;
- (v) අත්අඩංගුවට ගෙන ඇති අලි - ඇතුන් රඳවා ඇති ස්ථානය කවරේද;
- (vi) ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය කවරේද;
- (vii) නීත්‍යානුකූලව නැවත භාර දිය යුතු අලි - ඇතුන් හඳුනාගෙන තිබේද;
- (viii) එසේ නම්, ඔවුන් නැවත භාර දෙන දිනය කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

5932/'15

12.

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) දැනට ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සේවයේ නියුතු සංස්කෘතික නිලධාරීන් සහ සංස්කෘතික සංවර්ධන සහකාරවරුන් සංඛ්‍යාව කොපමණද;

- (ii) රාජ්‍ය සේවයේ අනෙකුත් නිලධාරීන්ට හිමි උසස්වීම් එම පිරිසට ද අදාළ වන්නේද;
- (iii) එසේ නම්, උසස්වීම් ලබාදීමට අදාළ සේවා කොන්දේසි කවරේද;
- (iv) එම නිලධාරීන්ට උසස්වීම් ලබාදීම අදාළ නොවන්නේ නම්, ඔවුන් විශ්‍රාම යන අවස්ථාවේ දරනු ලබන තනතුර දැනට දරන තනතුරම වන්නේද;
- (v) එම නිලධාරීන්ට උසස්වීම් ලබාදීමට අදාළ කැබිනට් අනුමතිය මීට පෙර ලැබී තිබේද;
- (vi) එසේ නම්, එම අනුමතිය ක්‍රියාත්මක නොකිරීමට හේතු කවරේද;
- (vii) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 6/2006 යටතේ සහකාර සංස්කෘතික නිලධාරී තනතුරු මේ වන විට අහෝසි කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

5225/'14

13.

ගරු අශෝක් අබේසිංහ මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) මහා මාර්ග සංවර්ධනය සඳහා දේශීය බැංකු මගින් මුදල් ලබා දෙන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) (i) එසේ නම්, මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් ලබා දී ඇති දේශීය බැංකු කවරේද;
- (ii) එම එක් එක් බැංකුව මගින් ලබා දී ඇති මුදල් ප්‍රමාණය සහ මුදල් ලබා දී ඇති මහා මාර්ග ව්‍යාපෘති වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා සභාගත කරන්නෙහිද?

(ඇ) ලබා දුන් මුදල් නැවත බැංකු වෙත ලබා ගැනීමේ ක්‍රමවේදය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

5722/'14

14.

ගරු බුද්ධික පතිරණ මහතා, — වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) මාතර දිස්ත්‍රික්කයේ, අකුරුස්ස, හුලංදාව වතුයාය ආශ්‍රිතව ජීවත් වන ජනතාවට අවම මූලික පහසුකම්වත් නොමැති බවත්;
- (ii) එම නිසා එම ජනතාව දැඩි අපහසුතාවන්ට මුහුණ දෙන බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) හුලංදාව වතුයාය ආශ්‍රිතව වෙසෙන ජනතාවට අවශ්‍ය පානීය ජලය, මාර්ග පහසුකම් සහ නිවාස හා සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමට පියවර ගන්නේද;
- (ii) එසේ නම්, ඒ කෙසේද;
- (iii) එම පියවර ගනු ලබන දිනය කවරේද;
- (iv) ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

15.

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මායිම්ව, කුවිවවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි, තෙත්තමරවාඩිය ග්‍රාම නිලධාරි වසමෙහි හා තදාසන්න ප්‍රදේශයට අයත් තොරංකාඩුව, 2 කණුව, 4 කණුව, තෝරමරිප්පු, බොරවැව, කුල්ලකල්ලිය, නෙළුමුවැව යනාදී ගම්වල පදවි ව්‍යාපාරය යටතේ පදිංචි කර සිටි පැරණි භුක්තිකරුවන් හා නව හිමිකරුවන් අතර ඉඩම් ගැටලුවක් උද්ගත වී ඇති බව එතුමා දන්නෙහිද?

- (ආ) (i) එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් උක්ත ප්‍රදේශවලින් පැරණි භුක්තිකරුවන් ජීවිත ආරක්ෂාව පතා ඉවත් වූ පසු, එම ඉඩම්වලට දීමනාපත්‍ර (LDO) ලබා දී අලුත් පිරිසක් පදිංචි කරවූ අය කවුරුන්ද;
- (ii) එසේ පදිංචි වූ අයගේ නම් හා ලිපිනයන් කවරේද;
- (iii) වාර්ෂික බලපත්‍ර මත එකී ඉඩම්වල පදිංචිව සිටි පැරණි භුක්තිකරුවන් කවුරුන්ද;
- (iv) ඔවුන්ගේ නම් හා ලිපිනයන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඇ) (i) ඉහත ඉඩම්වල නීත්‍යානුකූල හිමිකාරිත්වය ඇත්තේ පදවිය ව්‍යාපාරය යටතේ මුල් භුක්තිකරුවන්ටද; නොඑසේ නම්, දීමනාපත්‍ර මත පසුව පදිංචි කරවූවන්ටද;
- (ii) ඉහත ගැටලුව නිරවුල් කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ගය කවරේද;
- (iii) එම ක්‍රියාමාර්ගය ගනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

2015 මැයි මස 22 වැනි සිකුරාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

1.

ගරු අශෝක් අබේසිංහ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) එක් වර්ෂයක් තුළ යල සහ මහ කන්න දෙක වගා කිරීම සඳහා අවශ්‍ය බිත්තර වී ප්‍රමාණය කොපමණද;
- (ii) දැනට රට තුළ නිෂ්පාදනය කරන බිත්තර වී ප්‍රමාණය කොපමණද;
- (iii) අවශ්‍ය බිත්තර වී ප්‍රමාණය නිෂ්පාදනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
- (iv) බීජ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ජාතික බීජ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

2.

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය සඳහා මිනිස්බල සේවා සපයන ආයතන හරහා යොදවා සිටින සේවක සංඛ්‍යාව කොපමණද;
 - (ii) එම සේවකයින් සේවයේ යොදවා ගෙන සිටින කාල සීමාව කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) (i) 2014 වර්ෂය තුළ දී ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය සඳහා සෘජුවම බඳවා ගත් සේවකයින් සංඛ්‍යාව කොපමණද;
 - (ii) එම සේවකයින් බඳවා ගැනීමේදී පලපුරුදු සේවා කාලයක් සහිත, ඉහත (අ)(i) හි සඳහන් සේවකයින් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළේද;
 - (iii) නොඑසේ නම්, එයට හේතු කවරේද;
 - (iv) 2014 වර්ෂයේදී බඳවා ගත් මුළු සේවක සංඛ්‍යාව තුළ (අ)(i) හි සඳහන් සේවකයින්ගෙන් තේරී පත් වූ සංඛ්‍යාව කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

5708/'14

3.

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— නිවාස හා සමෘද්ධි අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) 2011 දැයට කිරුළ වැඩසටහනට සමගාමීව 2011 ජන සෙවණ නිවාස දස ලක්ෂය නිවාස සහ ජනාවාස මෙහෙයුම යටතේ මොණරාගල දිස්ත්‍රික්කය තුළ නිවාස පහසුකම් ලබාදීමට හඳුනාගත් මුළු පවුල් සංඛ්‍යාව කොපමණද;
 - (ii) එකී යෝජනා ක්‍රමය යටතේ නිවාස පහසුකම් ලබාදුන් පවුල් සංඛ්‍යාව කොපමණද;
 - (iii) එම යෝජනා ක්‍රමය සඳහා වැය කළ මුදල් ප්‍රමාණය කොපමණද;
 - (iv) එකී මුදල් ලබා ගත් ක්‍රමවේදය කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) (i) 2011 ජන සෙවණ නිවාස දස ලක්ෂය නිවාස සහ ජනාවාස මෙහෙයුම යටතේ නිවාස පහසුකම් ලබාදීමට හඳුනාගත් පවුල් වෙත ලිඛිත පොරොන්දුවක් ලබා දී තිබුණේද;
 - (ii) එකී පොරොන්දුව අනුව මෙතෙක් නිවාස ලැබී නොමැති පවුල් සඳහා නිවාස ලබා දීමට පියවර ගන්නේද;
 - (iii) ඒ සඳහා ගත වන කාලය කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

5723/'14

4.

ගරු බුද්ධික පතිරණ මහතා,— මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) සංචාරක විසා මත ශ්‍රී ලංකාවට පැමිණ නීති විරෝධී ලෙස රට තුළ රැඳී සිටිමින් විවිධ ආගම් ප්‍රචාරය කළ, විවිධ රැකියා හා ව්‍යාපාරවල නිරතවූ හා සමාජ විරෝධී කටයුතුවලට සම්බන්ධ වූ සංචාරකයන් කොපමණ සංඛ්‍යාවක් 2014 වර්ෂය තුළ අත්අඩංගුවට ගෙන තිබේද;

- (ii) ඔවුන් අයත් රටවල් කවරේද;
- (iii) අත්අඩංගුවට ගත් එම එක් එක් පුද්ගලයා විසින් සිදු කරන ලද නීති විරෝධී කටයුත්ත හා ලබාදුන් දඬුවම වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) සංචාරක විසා මත පැමිණ නීති විරෝධීව රට තුළ රැඳී සිටින විදේශිකයන් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් සකසා තිබේද;
 - (ii) මේ සම්බන්ධයෙන් බලාත්මක වන නීති රෙගුලාසි තවදුරටත් දැඩි කිරීමට කටයුතු කරන්නේද;
 - (iii) එසේ නම්, ඒ කුමන ආකාරයෙන්ද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

5928/'15

5.

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, පුල්මුඩේ පිහිටි, අසිරිමලේ ආසිරිකන්ද පුරාණ රජ මහා විහාරයට අයත් ඉඩම් ඇතුළු පූජනීය දේපළ විවිධ ජාතීන්ගේ අනවසර ග්‍රහණයන්ට ලක්ව ඇති බැවින් එකී විහාරස්ථානයට අයත් ඉඩම් ඉපැරණි සීමා වෙන් කිරීම් අනුව මැන නිත්‍යානුකූලව වෙන්කර දෙන දිනය කවරේද;
- (ii) ඇතා නැගී කන්ද විහාරය, යාන්ඔය රජ මහා විහාරය, නාගලෙන රජ මහා විහාරය සහ වෙනත් පෞරාණික විහාරස්ථාන ද අනවසර පදිංචිකරුවන්ගේ හා බෞද්ධ උරුමයන් විනාශ කරන්නන්ගේ ග්‍රහණයට හසුව ඇති බැවින් එම විහාරස්ථානවලට අයත් ඉඩම්වල මැනුම් කටයුතු සිදුකර වෙන්කර දෙන දිනය කවරේද;
- (iii) ඉහත විහාරස්ථානවලට අයත් ඉඩම් බව නොදැන එම ඉඩම්වල පදිංචි වී සිටින පවුල් සඳහා වෙනත් ප්‍රදේශයකින් ඉඩම් ලබාදීමට කටයුතු නොකිරීමට හේතුව කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) ඉහත සඳහන් එක් එක් විහාරස්ථානයට අයත් ඉඩම්වලින් මේ වන විට ඉවත් කළ යුතු බවට හඳුනාගෙන ඇති පවුල් සංඛ්‍යාව කොපමණද;
 - (ii) එම පදිංචිකරුවන්ගේ නම් හා ලිපිනයන් කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

6019/'15

6.

ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) අවතැන්ව වෙනත් රටක ජීවත්වන ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට පැමිණෙන විට අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේද;
- (ii) එසේ නම්, එම අත්අඩංගුවට ගැනීම් කුමන නීති ප්‍රතිපාදනය යටතේ සිදු කරනු ලබන්නේද;
- (iii) එසේ අත්අඩංගුවට ගන්නා ලද තැනැත්තන් පිළිබඳ විස්තර සභාගත කරන්නේද;

(iv) එම තැනැත්තන්ට අදාළව අධිකරණ කටයුතු සිදු කොට තිබේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

6035/'15

7.

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ශ්‍රී ලංකාවේ එක් දිනක් තුළ සිදු වන දරු උපත් සංඛ්‍යාව කොපමණද;
- (ii) එම දරුවන් සියලු දෙනාටම රු. 20,000.00 දීමනාවක් ලබා දෙන්නේද;
- (iii) ඒ සඳහා වාර්ෂිකව වැය වන මුළු මුදල කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) 2015 අයවැයෙන් ඉහත දීමනාව ලබා දීම සඳහා වෙන්කර ඇති මුදල කොපමණද;
- (ii) වෙන් කරන ලද එම මුදල එකී දීමනාව ලබා දීමට ප්‍රමාණවත් වන්නේද;
- (iii) නොඑසේ නම්, ප්‍රමාණවත් මුදලක් වෙන් කර දෙන ආකාරය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

6046/'15

8.

ගරු විජිත හේරත් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) 1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ පනතේ 19 වැනි වගන්තිය අනුව එම අරමුදලේ ප්‍රාරම්භක භාරකරුවන්ගේ වෙළඳ විෂය භාර අමාත්‍යවරයා බව එතුමා දන්නෙහිද?

- (ආ) (i) වත්මන් වෙළඳ විෂය භාර අමාත්‍යවරයා කවුරුන්ද;
- (ii) මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර මණ්ඩලයේ භාරකරුවන් හා භාරකාර මණ්ඩලයේ සභාපතිවරයා කවුරුන්ද;
- (iii) එම භාරකරුවන් පත්කරනු ලබන්නේ කවුරුන් විසින්ද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඇ) (i) මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර මණ්ඩලය යටතේ පවත්නා නැෂනල් වෙල්ත් කෝපරේෂන් සමාගම සහ නැට්වෙල්ත් සෙකුරිටිස් සමාගම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කරනු ලබන්නේ කවුරුන් විසින්ද;
- (ii) ඉහත සමාගම් සඳහා අධ්‍යක්ෂවරුන් පත්කළ දිනය කවරේද;
- (iii) එම අධ්‍යක්ෂවරුන්ගේ නම් සහ වයස කවරේද;

යන්නන් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

9.

ගරු අශෝක් අබේසිංහ මහතා, — උසස් අධ්‍යාපන සහ පර්යේෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) දිවයිනේ ලියාපදිංචි සමස්ත උපාධිධාරීන් අතරින් බාහිර උපාධිධාරීන් සංඛ්‍යාව හා අභ්‍යන්තර උපාධිධාරීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) වර්ෂයක් තුළ දී රජයේ විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් කර ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද;
- (iii) අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල නිකුත් වූ දින සිට විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම දක්වා ගත වන කාල සීමාව කොපමණද;
- (iv) මේ වන විට එම කාල සීමාව වර්ෂයකට ද වැඩි කාල සීමාවක් බවට පත්වී ඇති බව දන්නේද;
- (v) එම තත්ත්වයට හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල නිකුත්කිරීමෙන් පසු ඉතා ඉක්මනින් විශ්වවිද්‍යාල සඳහා ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීම සඳහා යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

5754/'14

10.

ගරු බුද්ධික පතිරණ මහතා, — අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) බෝගම්බර බන්ධනාගාරයෙන් රැඳවියන් ඉවත් කළ පසු එය පිරිසිදු කිරීම සඳහා වැය කළ මුදල කොපමණද;
- (ii) එම මුදල සපයාගත් මූලාශ්‍ර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) බෝගම්බර බන්ධනාගාරය වර්තමානයේ කුමන කටයුත්තක් සඳහා භාවිතා කරනු ලබන්නේද;
- (ii) එහි අයිතිය පෞද්ගලික ආයතනයකට හෝ පුද්ගලයෙකුට පවරා තිබේද;
- (iii) එසේ නම්, එම ආයතනයේ හෝ පුද්ගලයාගේ නම, ලිපිනය හා දුරකථන අංක කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

5929/'15

11.

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, — ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

(අ) ත්‍රිකුණාමලය - කොඩ්බේ ධීවර වරායේ පිහිටි, විශාල ආදායමක් ලබා ගත හැකි ආපනශාලාව ඉතා අඩු මුදලකට ලබාදීමෙන් රජයට ලැබිය යුතුව තිබූ සැබෑ ආදායම අහිමි වී ඇති බව එතුමා දන්නෙහිද?

(ආ) (i) එකී ආපනශාලාව පවත්වාගෙන යෑමට ටෙන්ඩරය ලබා දී ඇති අයගේ නම, ලිපිනය හා දුරකථන අංක කවරේද;

- (ii) 2015.03.05 දින එම ටෙන්ඩර්ලාභියා හා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව අතර ඇති කරගෙන තිබෙන ගිවිසුම මඟින් එම ආපනශාලාවේ මාසික කුලිය රු. 10,000/- දක්වා අඩු කිරීමට හේතුව කවරේද;
- (iii) ඉහත සඳහන් ටෙන්ඩර්කරු විසින් පසුගිය කාල සීමාව තුළ දිගින් දිගටම නියමිත බදු මුදල් නොගෙවා එම ආපන ශාලාව පාලනය කර ඇති බවට චෝදනා ලබා තිබියදීත්, රජයට විශාල මුදලක් අහිමිවන පරිදි ඉහත අයුරින් කටයුතු කිරීමට හේතුව කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) (i) ඉහත ආපනශාලාව සඳහා ප්‍රසිද්ධ මිල ගණන් කැඳවීමක් සිදු නොකිරීමට හේතු කවරේද;
- (ii) ඉදිරියේදී ඊට අදාළව ප්‍රසිද්ධ මිල ගණන් කැඳවීමක් සිදු කරන්නේද;
- (iii) එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

5755/'14

12.

ගරු බුද්ධික පතිරණ මහතා,— නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) වර්ෂ 2010 සිට 2014 දක්වා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගේ පරිභෝජනය සඳහා නිකුත් කළ ජලය ලීටර් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) දැනට නල ජල පහසුකම් ලබා ගන්නා මුළු පාරිභෝගිකයින් සංඛ්‍යාව කොපමණද;
- (iii) එම පාරිභෝගික සංඛ්‍යාව සමස්ත ජනගහනයේ ප්‍රතිශතයක් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) මේ වන විට නල ජල පහසුකම් නොමැති, එහෙත් ජල පහසුකම් අත්‍යාවශ්‍ය ජනතාව පිළිබඳ සමීක්ෂණයක් කර තිබේද;
- (ii) එසේ නම්, එම සංඛ්‍යාව කොපමණද;
- (iii) ඔවුන්ට අවශ්‍යවන ජල ලීටර් ප්‍රමාණය ඇස්තමේන්තු කර තිබේද;
- (iv) එසේ නම්, එම ප්‍රමාණය කොපමණද;
- (v) එම ජල ප්‍රමාණය සපයා ගැනීමට ප්‍රමාණවත් ජල මූලාශ්‍ර රට තුළ තිබේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) (i) මුහුදු ජලය පිරිපහදු කර පානීය ජලය ලෙස ජනතාවට ලබාදීමට සැලසුම් කර තිබේද;
- (ii) එසේ නම්, එම සැලසුම් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

13.

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) පැවති රජයේ අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්ය මණ්ඩලයන්හි තනතුරු දැරූ අයගේ රැකියා 2015.01.09 දින සිට අවසන්ව ඇති බව එතුමා දන්නෙහිද?

(ආ) (i) අමාත්‍ය කාර්ය මණ්ඩලවල සිටි සාමාජිකයින්ට තම සේවය අවසන් වූ ඉහත දිනය දක්වා හිමි මාසික වේතන, අතිකාල හා ගමන් වියදම් දීමනා නොගෙවීමට හේතුව කවරේද;

(ii) එම සේවකයින් විසින් සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමට නිසි පරිදි ඉල්ලුම් කළද, අදාළ ප්‍රතිලාභ ලබා නොදීමටත්, පැවති ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් වූ එකී නිලධාරීන්ගේ එම අයදුම්පත් පවා භාර නොගැනීමටත් හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) අමාත්‍ය කාර්ය මණ්ඩල ලේකම්වරුන් සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමට අදාළ විශ්‍රාම වැටුප් වක්‍රලේඛ 06/2011ට අනුව අවුරුදු 5ක සේවා කාලය සම්පූර්ණ කර ඇති එකී ලේකම්වරුන්ගේ විශ්‍රාම වැටුප් සැකසීම සඳහා ඔවුන් පෙර සේවය කරන ලද අමාත්‍යාංශ විසින් සේවා කාලය තහවුරු කිරීම හා වර්ගා සටහන් ලබාදිය යුතුව ඇතත්, බොහෝ අමාත්‍යාංශ වරින්වර අහෝසි වී ඇති තත්ත්වය යටතේ එම විෂයයන් දැනට පැවරී ඇති අමාත්‍යාංශ එකී වගකීම පැහැර හැරීමට හේතුව කවරේද;

(ii) ඉහත සඳහන් ගැටලු කඩිනමින් නිරවුල් කිරීමට පියවර ගන්නේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

**2015 ජූනි මස 09 වැනි අඟහරුවාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

1.

ගරු බුද්ධික පතිරණ මහතා,— විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ) විදේශීය රටවල රැකියා සඳහා ගොස් සිටින රට විරුවන්ට විශ්‍රාම වැටුපක් ලබාදීම සඳහා 2010 ජනාධිපතිවරණයට පෙර පොරොන්දු වූ බව එතුමා දන්නෙහිද?

(ආ) (i) එසේ නම්, රට විරුවන් සඳහා විශ්‍රාම වැටුපක් ලබාදීමට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කවරේද;

(ii) රට විරුවන් සඳහා විශ්‍රාම වැටුප ලබාදීමේදී රට විරුවන්ගෙන්, රැකියා ආයතනයෙන් සහ රජය මගින් දායකත්වය දරනු ලබන ආකාරය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම විශ්‍රාම වැටුප ලෙස මාසිකව ලබාදීමට අපේක්ෂිත මුදල කොපමණද;

(iv) විදේශ රැකියාවල නියුතු වූවන්ට විශ්‍රාම වැටුප් ලබා දෙන ලෝකයේ වෙනත් රටවල් කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

4783/'14

2.

ගරු අශෝක් අබේසිංහ මහතා,— සංචාරක හා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ) වර්ෂ 2005 සිට 2013 දක්වා කාල සීමාවේදී,

(i) කුරුණෑගල දිස්ත්‍රික්ක තුළ වන අලි පහරදීම් නිසා මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව;

(ii) මිනිස් ක්‍රියාකාරකම් නිසා එම දිස්ත්‍රික්කය තුළ මිය ගිය වන අලි සංඛ්‍යාව;

(iii) සමස්ත දිවයින තුළ මියගිය වන අලි සංඛ්‍යාව;

වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

5272/'14

3.

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ) (i) පොලිස්පති චක්‍රලේඛ 2416/2013 සහ ආයතන චක්‍රලේඛ 01/2013 යටතේ “2013 පොලිස් නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීමට” යටත් නොවන පොලිස් නිලධාරීන් කොටස හෝ නිලධාරීන් සිටින්නේද;

(ii) එසේ නම්, එම පොලිස් නිලධාරී කොටසයන් හෝ නිලධාරීන් කවරේද;

(iii) ඉහත චක්‍රලේඛ අනුව එම කොටසයේ නිලධාරීන්ගේ දීමනා වැඩි නොකිරීමට හේතුව කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) ශ්‍රී ලංකා පොලිස් ඉංජිනේරු සේවයෙහි යෙදෙන්නන් පොලිස් නිලධාරී ගණයට අයත් නොවන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

5907/'15

4.

ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) මේ වන විට මරණ දඬුවමට ලක් වී බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ගේ සංඛ්‍යාව කොපමණද;

(ii) මේ වන විට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ගේ සංඛ්‍යාව කොපමණද;

(iii) මරණ දඬුවමට ලක්වූවන්ගේ සහ ජීවිතාන්තය දක්වා සිරගතවූවන්ගේ යහපත් කල්ක්‍රියාව සලකා බලා ඔවුන්ට ලබා දී ඇති දඬුවම් ලිහිල් කිරීම අවසාන වශයෙන් සිදු කර ඇති දිනය කවරේද;

(iv) එවැනි දඬුවම් ලිහිල් කිරීමක් සිදු කර නොමැති නම්, එසේ කිරීමට පියවර ගන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

5.

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රික පාලනය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) තාවකාලික, අතියම් (දෛනික), ආදේශක සහ කොන්ත්‍රාත් පදනම් යටතේ රාජ්‍ය සේවයට බඳවා ගෙන දින 180ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සියලුදෙනාගේ සේවය ස්ථිර කිරීමේ යෝජනාවක් 2015 අයවැය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ බවත්;
 - (ii) ඊට අදාළව රාජ්‍ය පරිපාලන වකුලේඛ 25/2014 නිකුත් වූ බවත්;
- එතුමා දන්නෙහිද?
- (ආ) (i) ඉහත (අ)(i) හි සඳහන් “දින 180 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අය” යන්න 2015 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අතුරු අයවැය යෝජනා මගින් “අවුරුදු 07ක් රාජ්‍ය සේවයේ අතියම් පදනමින් සේවය කළ අය” ලෙස වෙනස් කර තිබේද;
 - (ii) ඉහත අයවැය යෝජනා දෙක අතරින් ක්‍රියාත්මක වන්නේ කවර යෝජනාවද;
 - (iii) එම යෝජනාව අනුවත්, ස්ථිර නොකරන කම්කරුවන් තවදුරටත් අතියම් පදනම යටතේ සේවා අවශ්‍යතාවය අනුව සේවයේ යොදවන්නේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

6.

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,— මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) 2015 ජනාධිපතිවරණ සමයේදී ත්‍රිකුණාමලය, නුවර පාරේ, මට්ටිකෙලි නමැති ස්ථානයේ තිබූ අවසරලත් මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට 2015.01.04 දින මැතිවරණ නිලධාරීන් ලෙස හඳුන්වාගත් පිරිසක් සහ පිටස්තර පිරිසක් පැමිණ කලහකාරීව හැසිරී, එහි තිබූ විධියේ උපකරණ හා කාර්යාල උපකරණ පැහැරගෙන ගොස් ඇති බව එතුමා දන්නෙහිද?
 - (ආ) (i) එම අවස්ථාවේදී කාර්යාලයේ සිටි පිරිස පැමිණ පිරිසෙන් කළ කරුණු විමසීම මැතිවරණ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමක් ලෙස සලකන්නේද;
 - (ii) මැතිවරණ කාල සීමාවෙහි අනුමත කාර්යාලයක් තුළවත් තොරතුරු, වික්‍රම ආදිය ප්‍රදර්ශනය කිරීම, කපා පැවැත්වීම හෝ වෙනත් මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් සිදු කිරීමට නොහැක්කේද;
 - (iii) අපරාධ නඩු විධාන සංග්‍රහයේ දක්වා ඇති අයුතු ඇතුළුවීම, කලහකාරී ලෙස හැසිරීම යනාදී චෝදනා ඉහත (අ) හි සඳහන් ආකාරයට හැසිරෙන මැතිවරණ නිලධාරීන්ට අදාළ නොවන්නේද;
 - (iv) ඉහත කාර්යාලය තුළ කලහකාරීව හැසිරී, එහි උපකරණ පැහැර ගෙන ගොස්, කාර්යාලය පවත්වාගෙන ගිය අයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති නිලධාරීන්ට එරෙහිව යහ පාලනය යටතේ ගනු ලබන පියවර කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

7.

ගරු විදුර වික්‍රමනායක මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වගවත්ත ග්‍රාම නිලධාරී වසමේ රජයේ ඉඩම් කොටසක් සමාජ සේවා කටයුත්තක් සඳහා යන පදනමින් ලබා ගෙන පෞද්ගලික සමාගමක් විසින් වාණිජමය අපද්‍රව්‍ය ප්‍රතිවක්‍රීකරණ ව්‍යාපාරයක් සඳහා යොදාගෙන ඇති බවත්;
 - (ii) ජල රක්ෂිත ඉඩමක පිහිටි ඉහත සමාගමේ ක්‍රියාකාරකම් හේතුකොට ගෙන ප්‍රදේශයේ ජනතාව පානීය ජලය ලබා ගන්නා මාවක්ඔයේ ජලය අපවිත්‍ර වන බවත්;
 - (iii) එම රක්ෂිත ඉඩම් ආපසු ලබා දෙන ලෙස අදාළ ආයතනයට ලිඛිතව දැනුම්දීමක් කර, එම දැනුම්දීමට අනුව ඉඩම භාරදීමට කටයුතු නොකළහොත් නැවත පවරා ගැනීමට පියවර ගන්නා බවට 2013 නොවැම්බර් 26 වැනි දින පවත්වන ලද ඉඩම් හා ඉඩම් සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභා රැස්වීමේදී එවකට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කර ඇති බවත්;
 - (iv) මෙතෙක් එම ආකාරයට කටයුතු කර නැති බවත්;
- එතුමා දන්වන්නෙහිද?
- (ආ) ඉහත සඳහන් ඉඩම නැවත පවරා ගැනීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
 - (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

8.

ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා,— මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) පඬුවස්නුවර නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මාවිඳුල - කිරිමැටියාව මාර්ගයේ දෙවන අදියර, පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නිකට්ටිය - ඉහලගම මාර්ගයේ දෙවන අදියර සහ වඩුමුන්න - මඩන මාර්ගය යන මාර්ගවල කාපටි අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන අනුමත වී, කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර එම සංවර්ධන කටයුතු ආරම්භ කළ බවත්;
 - (ii) මේ වන විට එම මාර්ග සංවර්ධන කටයුතු හදිසියේම නතර කර ඇති බවත්;
 - (iii) එබැවින් දැඩි අබලන් තත්ත්වයේ පවතින ඉහත මාර්ගයන්හි ගමනාගමන කටයුතු ඉතා දුෂ්කර වී ඇති බවත්;
- එතුමා දන්වන්නෙහිද?
- (ආ) (i) ඉහත සඳහන් මාර්ගයන්හි සංවර්ධන කටයුතු නවතා දැමීමට හේතු කවරේද;
 - (ii) එකී මාර්ගයන්හි සංවර්ධන කටයුතු නැවත ආරම්භ කරන දිනය කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

9.

ගරු අනුර දිසානායක මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) වර්ෂ 2000 සිට 2010 දක්වා කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක ශාඛාවට බඳවා ගැනීම සඳහා සලකා බැලූ අධ්‍යාපන සුදුසුකම් වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කවරේද;
- (ii) 2006 වර්ෂයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක ශාඛාව සඳහා බඳවා ගත් සංඛ්‍යාව කොපමණද;
- (iii) එම වර්ෂයේදී බඳවා ගත් කණ්ඩායමට අයත් වූ යෝෂිත රාජපක්ෂ මහතාගේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) හා අ.පො.ස. (උසස් පෙළ) සුදුසුකම් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) යෝෂිත රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳුණු දිනය කවරේද;
- (ii) ඔහු පුහුණුව සඳහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික ඇකඩමියට බැඳුණු දිනය කවරේද;
- (iii) එම පාඨමාලාව සඳහා යෝෂිත රාජපක්ෂ මහතා තෝරා ගැනීමට අදාළ කරගත් නිර්ණායක කවරේද;
- (iv) ඔහු එම පුහුණුව අවසන් කළ දිනය කවරේද;
- (v) එම පුහුණුව අවසානයේ පැවති විභාගවලින් ඔහු ලද ප්‍රතිඵල කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

6037/ 15

10.

ගරු රාජීව විජේසිංහ මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධකම් ඇති පිරිසකට කොන්ත්‍රාත්තුවක් ලබා දුන්නේයැයි එක්සත් ජාතීන්ගේ හිටපු නිත්‍ය නියෝජිත වන ක්ෂේත්‍රකා සෙනෙවිරත්න මහත්මියට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා පිළිබඳව; සහ
- (ii) එක්සත් රාජධානියේ හිටපු මහ කොමසාරිස් ආචාර්ය ක්‍රිස් තෝනිස් මහතාට පහරදීමේ සිද්ධියෙන් පසුව සෙනෙවිරත්න මහත්මිය විසින් ඔහුට විරුද්ධව ඉදිරිපත් කර තිබූ චෝදනා පිළිබඳවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) ඉහත (අ) (i) හි සඳහන් චෝදනා එක්සත් ජාතීන්ගේ හිටපු නිත්‍ය නියෝජිතවරුන්ගෙන් කෙනෙකු වන තමරා කුමාරායගම් මහත්මිය විසින් සෙනෙවිරත්න මහත්මිය සමඟ තිබූ පෞද්ගලික ආරවුලක් නිසා සිදු කළ බව මෑතකදී පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කළ බවත්;
- (ii) එසේ ප්‍රකාශ කිරීමට ඔහු සතුව සාක්ෂි තිබේද යන්නත්;

එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඇ) (i) මෙම චෝදනා සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර තිබේද;
- (ii) එම චෝදනා පිළිබඳව වන විමර්ශන වාර්තා සභාගත කරන්නේද;
- (iii) ඉහත (අ) (i) හි සඳහන් කොන්ත්‍රාත්තුව පිළිබඳව මහා භාණ්ඩාගාරයේ නියෝජිතයන් විසින් සකස් කරන ලද විගණන වාර්තාව කියවා තිබේද;

යන්නන් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

11.

ගරු අශෝක අබේසිංහ මහතා,— සංචාරක හා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) දිවයින තුළ වන අලි නිසා සිදුවන මිනිස් ජීවිත හානි සංඛ්‍යාව අවම කිරීම සඳහා ගන්නා ලද ක්‍රියා මාර්ග කවරේද;
 - (ii) වන අලින්ගෙන් ආරක්ෂා වීම සඳහා මුළු දිවයිනටම අවශ්‍ය වී ඇති විදුලි වැටවල (අලි වැටවල) දිග ප්‍රමාණය පිළිබඳ දැනුවත් භාවයක් තිබේද;
 - (iii) එසේ නම්, එම අවශ්‍යතාව කොපමණද;
 - (iv) කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා අවශ්‍ය විදුලි වැටවල දිග ප්‍රමාණය කොපමණද;
 - (v) විදුලි වැට ඉදිකිරීම සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

4813/'14

12.

ගරු බුද්ධික පතිරණ මහතා,— අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි වී දැනට නිදහස් වෙළඳ කලාපය තුළ වාහන එකලස් කර විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන සී/ස වෙහිකල්ස් ලංකා පුද්ගලික සමාගම විසින් අලෙවි කරනු ලබන මෝටර් රථ මාසයක් ඇතුළත ලියාපදිංචි කරන බවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කළ ලිපියක් ගැණුම්කරුවන්ට පෙන්වනු ලබන බවත්;
- (ii) එසේ නමුත්, එම සමාගම මගින් විකුණන ලද වාහන ලියාපදිංචි කිරීම, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරනු ලබන බවත්;
- (iii) ඒ හේතුවෙන් එම සමාගමෙන් මෝටර් රථ මිල දී ගෙන ඇති ගැණුම්කරුවන් විශාල සංඛ්‍යාවක් තම වාහන ධාවනය කිරීමට නොහැකිව දැඩි අපහසුතාවයකට පත්වී සිටින බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) සී/ස වෙහිකල්ස් ලංකා පුද්ගලික සමාගමෙන් මිලදී ගන්නා ලද වාහන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිකර ගැනීම සඳහා පහසුකම් සලසා දෙන්නේදැයි එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

5223/'14

13.

ගරු අශෝක අබේසිංහ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී සමස්ත බැංකු සංඛ්‍යාව කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) (i) එම එක් එක් බැංකුවේ වත්කම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) එම එක් එක් බැංකුව මගින් රජයට ලබා දී ඇති ණය ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(41)

(අ) එම බැංකු මගින් රජයට ලබාදුන් ණය නැවත අය කර ගැනීම සඳහා ක්‍රමවේදයක් තිබේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

4819/'14

14.

ගරු බුද්ධික පතිරණ මහතා, — ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

(අ) (i) ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කුලී පදනම මත ලබා ගත්, වායු සමනය කළ, සුබෝපහෝගී වාහන ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා යොදා ගන්නා බවත්;

(ii) එම වාහන සඳහා ඉන්ධන රජයෙන් ලබා ගන්නා බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) කුලී පදනම මත ලබා ගත් සුබෝපහෝගී වාහන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ එකඟතාවය ලබා දී තිබේද;

(ii) නොඑසේ නම්, එම වාහන පරිහරණය පිළිබඳව පරීක්ෂණයක් සිදු කර තිබේද;

(iii) එම පරීක්ෂණයේ ප්‍රතිඵල කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

2015 ජූනි මස 10 වැනි බදාදා

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

4579/'13

1.

ගරු අනුර දිසානායක මහතා, — මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (4)

(අ) (i) ශ්‍රී ලංකාව තුළ කැසිනෝ සුදුව වෙනුවෙන් 2012 සිට මේ දක්වා නිකුත් කර ඇති බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;

(ii) එම බලපත්‍රලාභීන්ගේ නම් සහ ලිපිනයන් කවරේද;

(iii) එම කැසිනෝශාලා පවත්වාගෙන යනු ලබන ප්‍රදේශ කවරේද;

(iv) මේ වන විට බලපත්‍ර රහිත කැසිනෝශාලා පවත්වාගෙන යනු ලබන බවට වාර්තා වී තිබේද;

(v) එසේ නම්, එම කැසිනෝශාලා සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

4801/'14

2.

ගරු අශෝක් අබේසිංහ මහතා, — සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

(අ) (i) දිවයින පුරා සේවය කරනු ලබන පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සමස්ත සංඛ්‍යාව කොපමණද;

- (ii) දීප ව්‍යාප්ත සේවය සඳහා අවශ්‍ය පවුල් සෞඛ්‍ය සේවිකාවන් සංඛ්‍යාව කොපමණද;
- (iii) හෙද කාර්ය මණ්ඩලයට සුනිකා පුහුණුව ලබාදීම සඳහා ප්‍රතිපත්තිය තීරණයක් ගෙන තිබේද;
- (iv) සුනිකා පුහුණුව ලබාදීමට අදාළව හෙද හා පවුල් සෞඛ්‍ය සේවිකාවන් අතර ඇති වී තිබෙන ගැටලුව විසඳීමට ක්‍රියාමාර්ග ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

4822/'14

3.

ගරු බුද්ධික පතිරණ මහතා, — නිවාස හා සමෘද්ධි අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) කොළඹ දිස්ත්‍රික්කයේ, මාලිගාවත්ත නිවාස යෝජනා ක්‍රමයේ පිහිටා ඇති කඩ කාමර හා රථ ගාල ගැණුම්කරුවන්ට ලබාදීමේදී ටෙන්ඩර් කැඳවීමක් සිදු කළේද;
- (ii) ටෙන්ඩර් කැඳවීමක් සිදු නොකළේ නම්, ඒවා ලබාදුන් ක්‍රමවේදය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) ඉහත පරිදි ටෙන්ඩර් කැඳවීමක් සිදු කළේ නම්, ටෙන්ඩර් අයදුම්පත් ඉදිරිපත් කළ අයගේ නම්, ලිපිනයන් සහ එක් එක් ටෙන්ඩර් අයදුම්පතෙහි සඳහන් මුදල වෙන් වෙන් වශයෙන් ඇතුළත් ලේඛනයක් එතුමා සභාගත කරන්නෙහිද?

- (ඇ) (i) මාලිගාවත්ත නිවාස යෝජනා ක්‍රමයේ පිහිටි කඩ කාමර සහ රථ ගාලෙහි වර්තමාන හිමිකරුවන්ගේ නම් සහ ලිපිනයන් කවරේද;
- (ii) එම එක් එක් පුද්ගලයා විසින් එම කඩ කාමර සහ රථ ගාල ලබාගෙන ඇති මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා සභාගත කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

5420/'14

4.

ගරු අජිත් කුමාර මහතා, — වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (4)

- (අ) (i) මොණරාගල දිස්ත්‍රික්කයේ, කුඹුක්කන් ඔය හරස් කර අක්කර 800ක ජලාශයක් ඉදිකිරීමට කටයුතු යොදා ඇති බවත්;
- (ii) එම ජලාශය ඉදිකිරීම හේතුවෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ ගම්මිරිස් හා රබර් වගාවට දැවැන්ත බලපෑමක් සිදු වන බවත්;
- (iii) එම නිසා එම ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික ක්‍රියාවලිය ඇත හිටින බවත්;
- (iv) ජලාශය ඉදිකිරීම නිසා ප්‍රදේශයේ දැවැන්ත වන හානියක් හා පරිසර හානියක් සිදුවන බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) ඉහත සඳහන් ජල යෝජනාක්‍රමයේ අපේක්ෂිත අරමුණු හා ඉලක්ක කවරේද;
- (ii) එම ජලාශය ඉදිකිරීමෙන් ලබා කර ගැනීමට අපේක්ෂිත සංවර්ධනය කවරේද;
- (iii) මෙම යෝජනාක්‍රමය සඳහා වැය වන මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

5.

ගරු අපීක් මාන්නප්පෙරුම මහතා,— සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) 2006 වර්ෂයේදී බොරැල්ල ආයුර්වේද රෝහලෙහි නේවාසික රෝගීන් සඳහා තිබූ ඇඳුන් සංඛ්‍යාව කොපමණද;
- (ii) මේ වන විට එම රෝහලෙහි නේවාසික රෝගීන් සඳහා ඇති ඇඳුන් සංඛ්‍යාව කොපමණද;
- (iii) 2006 වර්ෂයේ සිට මේ දක්වා වූ කාලය තුළ එම රෝහලේ තිබූ ඇඳුන් සංඛ්‍යාව අඩු වී තිබේ නම්, එයට හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) නාගරික සංවර්ධන අධිකාරිය විසින් වර්ෂ 2020 ට අදාළව සකසා ඇති කොළඹ නාගරික සැලැස්ම තුළ බොරැල්ල ආයුර්වේද රෝහල අන්තර්ගත වී තිබේද;
- (ii) නොඑසේ නම්, එයට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

6.

ගරු මොහමඩ් අස්ලම් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රික පාලනය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ, අංක 32, කුප්පියාවත්ත බටහිර කොට්ඨාසයට අයත්, මාලිගාකන්ද පටුමග, වරිපනම් අංක 59 සහ 59/8 දරන ස්ථානය අසලින් ඇති ප්‍රවේශ මාර්ගයේ අනවසර ඉදිකිරීමක් කර තිබීම නිසා ප්‍රදේශවාසීන්ට නොයෙකුත් බාධා සිදු වෙමින් පවතින බව දන්නේද;
- (ii) කොළඹ මහ නගර සභාවේ ඇතැම් නිලධාරීන්ගේ අනුග්‍රහය මත සිදු කර ඇති එකී නීති විරෝධී ඉදිකිරීම් ඉවත් කොට පදිංචිකරුවන්ගේ පිවිසුම් මාර්ගය සංවර්ධනය කිරීම සඳහා පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

7.

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,— පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලවල නම්, තනතුරු, ලිපිනයන් හා දුරකථන අංක දන්නේ ද;
- (ii) එක් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ලේකම්වරයාගේ සේවා කාලය වෙන් වෙන් වශයෙන් කොපමණ ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

8.

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා, — වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් රබර් වගාකරුවන් දිරිගැන්වීමට පසුගිය වර්ෂය තුළ ගත් පියවර කවරේද;
- (ii) රබර් සඳහා වන සහතික මිල රබර් නිෂ්පාදකයින් වෙත ලබාදෙන යාන්ත්‍රණය කවරේද;
- (iii) රබර් සඳහා වන වෙළඳපොළ මිල සහ සහතික මිල අතර පරතරය පියවා ගැනීමට රජය පෞද්ගලික ආයතනයක් සම්බන්ධ කර ගන්නේද;
- (iv) මේ වන විට නව සහතික මිල ක්‍රමවේදය ක්‍රියාත්මක වන ආකාරය කවරේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

6023/'15

9.

ගරු වාසුදේව නානායක්කාර මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ලෝකයේ විවිධ රටවල්වල ඇති ශ්‍රී ලාංකිකයන් සතු බැංකු ගිණුම් සංඛ්‍යාව කොපමණද;
- (ii) එම ගිණුම්වල ශේෂයන් එක් එක් රට අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) එකී ගිණුම් හිමියන් ශ්‍රී ලංකාවේ නීති උල්ලංඝනය කරමින් එම ගිණුම්වල මුදල් තැන්පත් කර තිබේද;
- (iv) එසේ නම්, එවැනි ගිණුම් පිළිබඳව තොරතුරු කවරේද;
- (v) ඉහත කී සියලු ගිණුම්වල තොරතුරු ලබා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් අදාළ බැංකුවලින් ඉල්ලීම් කර තිබේද;
- (vi) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
- (vii) එකී ගිණුම් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන්නේද;
- (viii) එසේ නම්, ඒ කෙසේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) (i) මවිසින් මීට ඉහත අවස්ථාවකදී ස්විට්සර්ලන්තයේ HSBC බැංකුවේ ඇති ගිණුම් පිළිබඳව පාර්ලිමේන්තුවේදී කළ විමසුමට ලබා දුන් පිළිතුරෙහි මූල්‍ය බුද්ධි අංශයට අදාළ නීති අවශ්‍ය පරිදි සංශෝධනය කරගත යුතු බවට සඳහන් කළේද;
- (ii) එසේ නම්, ඒ අනුව එකී නීති මේ වන විට සංශෝධනය කර තිබේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

6033/'15

10.

ගරු විජිත හේරත් මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සේවයේ යොදවා ගත හැක්කේ එක් ලේකම්වරයෙකු පමණක් බවත්;

- (ii) එම ලේකම් තනතුරේ වර්ෂ 12ක් සේවය කළ කේ. කේ. ජී. පද්මා මහත්මිය 2010.08.12 දින සිට එකී තනතුරෙන් මාරුකර යවා ඇති බවත්;
- (iii) එකී මාරු කිරීමට හේතුව හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා විසින් අනුමත සීමාව ඉක්මවා භාවිතා කළ වාහනවල ධාවන සටහන් අත්සන් කිරීම ඇය විසින් ප්‍රතික්ෂේප කිරීම බවත්;
- (iv) ඇය එම තනතුරේ කාර්යය නියමයක් නොමැති තත්වයට පත්කර, වෙනත් අයෙකු වැඩබලන ලේකම්වරියක් වශයෙන් පත්කර මාසික දීමනාවක් ගෙවන ලද බවත්;

එතුමා දන්තෙහිද?

- (ආ) (i) අදාළ තනතුරට පත් කළ පුද්ගලයෙකු සිටියදී දීමනා ගෙවා තවත් අයෙකු සේවයේ යොදා ගැනීම සම්පූර්ණ නීති විරෝධී ක්‍රියාවක් නොවන්නේද;
- (ii) කේ. කේ. ජී. පද්මා මහත්මිය නැවත අදාළ තනතුරෙහි සේවයේ යොදවා ඇයට අහිමි කළ උසස්වීම් ලබා දෙන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

6038/15

11.

ගරු වික්ටර් ඇන්ටනි මහතා,— අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) හලාවත සහ පුත්තලම ශ්‍රී ලංගම ඩිපෝවල සේවය කළ ඩිපෝ කළමනාකරුවන් සහ සහකාර කළමනාකරුවන් කිසිදු වෝදනාවක් නොමැතිව එම තනතුරුවලින් ඉවත් කර ඇති බවත්;
- (ii) එම තනතුරු සඳහා අවම වශයෙන් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට හෝ පෙනී නොසිටී, වෙනත් කිසිදු සුදුසුකමක් ද නොමැති අය පත්කර ඇති බවත්;
- (iii) එසේ නුසුදුසු පුද්ගලයින් පත් කිරීම නිසා එම ආයතන පිරිහෙන බවත්;

එතුමා දන්තෙහිද?

- (ආ) ඉහත අ (i)හි සඳහන් තනතුරුවලින් ඉවත් කළ අය නැවත පත්කර, යහපාලනයට ආදර්ශයක් ලබාදීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

6040/15

12.

ගරු එරික් ප්‍රසන්න විරවර්ධන මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) නුගවෙල මධ්‍ය විද්‍යාලයේ ශාඛස්ථ ක්‍රීඩාගාරය ඉදිකිරීම, මහනුවර ආනන්ද විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම සහ මැදගොඩ, පූජාපිටිය ජනාධිපති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම යන ව්‍යාපෘති සඳහා පසුගිය වර්ෂයේ දී මුදල් වෙන් කළ බවත්;
- (ii) එම ව්‍යාපෘතිවලට අදාළ ඉදිකිරීම් මේ වන විට අඩ වශයෙන් නිම වී ඇති බවත්;

එතුමා දන්තෙහිද?

- (ආ) (i) වත්මන් රජය විසින් ඉහත සඳහන් ව්‍යාපෘතීන් නවතා දමා තිබේද;
- (ii) එසේ නම්, එම පාසල්වල දරුවන්ගේ යහපත වෙනුවෙන් එම ඉදිකිරීම් ව්‍යාපෘති නැවත ආරම්භ කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

13.

ගරු බුද්ධික පතිරණ මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ) (i) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කුලී පදනම මත ලබා ගත්, වායු සමනය කළ, සුබෝපහෝගී වාහන නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා යොදා ගන්නා බවත්;

(ii) එම වාහන සඳහා ඉන්ධන රජයෙන් ලබා ගන්නා බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) කුලී පදනම මත ලබා ගත් සුබෝපහෝගී වාහන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ එකඟතාවය ලබා දී තිබේද;

(ii) නොඑසේ නම්, එම වාහන පරිහරණය පිළිබඳව පරීක්ෂණයක් සිදු කර තිබේද;

(iii) එම පරීක්ෂණයේ ප්‍රතිඵල කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

4837/'14

14.

ගරු අශෝක අබේසිංහ මහතා,— සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ) (i) වයඹ පළාත් සභාව මගින් පාලනය කරනු ලබන රෝහල් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව කොපමණද;

(ii) එම එක් එක් රෝහල සඳහා අනුමත වෛද්‍යවරු, හෙදියන්, රෝහල් කම්කරුවන් හා අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජික සංඛ්‍යාව කොපමණද;

(iii) එම එක් එක් රෝහලේ අනුමත කාර්ය මණ්ඩලයේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

යන්න වෙන් වෙන් වශයෙන් එතුමා සභාගත කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

5579/'14

15.

ගරු අපීක් මාන්නප්පෙරුම මහතා,— සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ) මේ වන විට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් පාලනය වන ආයුර්වේද රෝහල් සංඛ්‍යාව කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ඉහත සඳහන් රෝහල්වල නම් කවරේද;

(ii) එම රෝහල් පිහිටා ඇති ස්ථාන කවරේද;

(iii) 2013 වර්ෂය තුළදී ඉහත එක් එක් රෝහල වෙතින් ප්‍රතිකාර ලබා ගෙන ඇති බාහිර රෝගීන් සංඛ්‍යාව සහ නේවාසික රෝගීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා සභාගත කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?



2015 ජූනි මස 12 වැනි සිකුරාදා
යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

1.

ගරු බුද්ධික පතිරණ මහතා,— රැකියා වෙළඳපොළට අවශ්‍ය ශ්‍රමිකයින් පුහුණු කිරීම,— විවාදය කල් තබනු ලැබූ ප්‍රශ්නය (2015 අප්‍රේල් මස 10) “අනාගත ශ්‍රී ලංකාවේ බිහිවන නව රැකියා අවස්ථා සඳහා අවශ්‍ය ශ්‍රමිකයින් පුහුණු කිරීමේ ක්‍රමවේදයකට මුල පිරීමේ කාර්යය වඩාත් කාර්යක්ෂම ලෙස රට තුළ පවත්නා සියලුම තෘතීයික අධ්‍යාපන ආයතන මගින් ආරම්භ කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.” යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාභිමුඛ කරන ලදී. [පා. 81/’10]

පා. 82/’10

2.

ගරු බුද්ධික පතිරණ මහතා,— රාජ්‍ය පරිපාලන ව්‍යුහය ප්‍රතිසංවිධානය කිරීම,— දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් ග්‍රාම නිලධාරී වසම් යළි සීමා නිර්ණය කිරීම සඳහා කටයුතු කරගෙන යමින් සිටින බැවින් එසේ සීමා නිර්ණය කරනු ලබන ග්‍රාම නිලධාරී වසම් තුළින් නව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ සීමා සහ නව දිස්ත්‍රික් සීමා නිර්ණය කළ යුතු බවත්, මෙසේ නිර්ණය කරනු ලබන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය පළාත් පාලන ආයතන බල ප්‍රදේශය බවට පත්කළ යුතු අතර එකී බල ප්‍රදේශයට කොට්ඨාස අධ්‍යාපන බල ප්‍රදේශය, පොලිස් බල ප්‍රදේශය, ගොවිජන සේවා බල ප්‍රදේශය, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරී බල ප්‍රදේශය ඇතුළු සියලු රාජ්‍ය ආයතනයන්හි බල ප්‍රදේශ සීමා සංයුක්ත වන පරිදි සමස්ත රාජ්‍ය ව්‍යුහයම ප්‍රතිසංවිධානය විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 83/’10

3.

ගරු බුද්ධික පතිරණ මහතා,— නිල්වලා ගඟ ව්‍යාපාරයේ ඉදිරි සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීම,— මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ව්‍යාපාරයේ සංවර්ධන කටයුතු අතර මග ඇත හිටීමෙන් එම මිටියාවතේ පෝෂක ප්‍රදේශයන්හි හව හෝග වගා කරන ජනතාවට මුහුණ පෑමට සිදුවී ඇති ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගත යුතු බවත්, නිල්වලා ගඟ ව්‍යාපාරයේ ඉදිරි සංවර්ධන කටයුතු කඩිනමින් යළි ආරම්භ කළ යුතු බවත් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 84/’10

4.

ගරු බුද්ධික පතිරණ මහතා,— පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ගේ නිල කාලයට පසුද සාමවිනිසුරු පදවිය ලබාදීම,— පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ට දෙනු ලබන සාමවිනිසුරු තනතුරු ඔවුන්ගේ නිල කාලයට පමණක් සීමාවන බැවින්, නිල කාලයෙන් පසුවත් ඔවුන්ගෙන් එම සේවාව ලබා ගැනීම සඳහා පැමිණෙන විශාල පිරිසක් අපහසුතාවයට පත්වන බැවින්, එම මහජන නියෝජිතයන්ට තම නිල කාලයෙන් පසුවත්, සාම විනිසුරු තනතුරු ලබා දීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 85/’10

5.

ගරු බුද්ධික පතිරණ මහතා,— සියලුම පළාත් සභා ජනතා නියෝජිතයන්ගේ දීමනා හා වරප්‍රසාද පිළිබඳව නැවත සලකා බැලීම,— දිවයිනේ දැනට ක්‍රියාත්මක වන පළාත් සභා හා ඉදිරියේදී විධිමත්ව ක්‍රියාත්මකවීමට නියමිත උතුරු පළාත් සභාවේ ගරු අමාත්‍යවරුන්,

සභාපතිවරුන්, උපසභාපතිවරුන්, ආණ්ඩු පාර්ශ්වයේ සංවිධායකවරුන්, සභා නායකවරුන්, විරුද්ධ පාර්ශ්වයේ නායකවරුන්, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරුන් සහ ගරු මන්ත්‍රීවරුන්ගේ දීමනා, වරප්‍රසාද හා පහසුකම් ක්‍රමවත් තත්වයක නොපවතින බැවින් මේ පිළිබඳව ගැඹුරින් සලකා බලා ඒ සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 86/'10

6.

ගරු බුද්ධික පතිරණ මහතා,— පළාත් පාලන ආයතන වල සියලුම මහජන නියෝජිතයින්ගේ දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීම,—දිවයිනේ ක්‍රියාත්මක වන හා ඉදිරියේදී ක්‍රියාත්මකවීමට නියමිත සියලුම මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභාවන්හි පුරපතිවරයන්, නගරාධිපතිවරයන්, සභාපතිවරයන්, නියෝජ්‍ය පුරපතිවරයන්, නියෝජ්‍ය නගරාධිපතිවරයන්, උප සභාපතිවරුන්, විපක්ෂනායකවරයන් හා මන්ත්‍රීවරුන්ගේ දීමනා, වරප්‍රසාද සහ අනෙකුත් පහසුකම් ක්‍රමවත් තත්වයක නොපවතින බැවින් මේ පිළිබඳව ගැඹුරින් සලකා බලා ඒ සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.87/'10

7.

ගරු බුද්ධික පතිරණ මහතා,— උතුරු නැගෙනහිර අතුරුදහන් වූ දෙමළ ජනතාවට මරණ සහනික ලබා දීම,— උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුද්ධය පැවති පසුගිය දශක තුනක පමණ කාලය තුළ විවිධ හේතූන් නිසා අතුරුදහන් වී ඇති පුද්ගලයන් මේ වන විට ජීවතුන් අතර සිටි ද නැද්ද යන්න කඩිනමින් පරීක්ෂණ පවත්වා ඔවුන් ජීවතුන් අතර නොමැති නම් ඔවුන් සඳහා මරණ සහනික ලබා දිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 88/'10

8.

ගරු බුද්ධික පතිරණ මහතා,— ජාතික තරුණ ප්‍රතිපත්තියක් සකස් කිරීම,— සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත විශේෂ කාරක සභාවක් පත්කොට ශ්‍රී ලංකාවට යෝග්‍යවූ ජාතික තරුණ ප්‍රතිපත්තියක් සකස් කිරීම ආරම්භ කළ යුතුයැයි ද, ඒ සඳහා ඒ හා සබැඳි සියලු ක්ෂේත්‍රයන් නියෝජනය වන පරිදි ප්‍රවීණයන්, උගතුන් හා බුද්ධිමතුන්ගෙන් මෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්හි සභාය ලබා ගත යුතුයැයි ද මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 89/'10

9.

ගරු බුද්ධික පතිරණ මහතා,— රජයේ පාසල් හා විශ්වවිද්‍යාල නිවාඩු දිනවලදී එම මධ්‍යස්ථාන අධ්‍යාපන ඒකක සඳහා ලබාදීම,—රජයේ පාසල් නිවාඩු කාලයේදී සහ සවස් වරුවලත් විශ්වවිද්‍යාල නිවාඩු දිනවලත් එම මධ්‍යස්ථාන මුල් කොට ගෙන ව්‍යාපාරික ප්‍රජාව, රාජ්‍ය නොවන සංවිධාන, වාණිජ මණ්ඩල, ප්‍රජා මූල සංවිධාන සම්බන්ධ කර ගන්නා වූ පුළුල් වැඩපිළිවෙළක් වශයෙන් වැඩිහිටි හා නොවිධිමත් අධ්‍යාපන ඒකක සහනදායී ගාස්තු පදනමක් මත ආරම්භකළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 90/'10

10.

ගරු බුද්ධික පතිරණ මහතා,— පුරප්පාඩු වන ග්‍රාම නිලධාරී තනතුරු වල වැඩ බැලීමේ පත්වීම් සඳහා කාර්යක්ෂම වැඩපිළිවෙළක් සකස් කිරීම,— ග්‍රාම නිලධාරී තනතුරක පුරප්පාඩු ඇති වූ විට ආසන්න ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීවරයා වැඩ බැලීම සඳහා පත් කරනු ලබන්නේ ඉතා සුළු දිනාවක යටතේ බැවින් ද, මෙම වැඩ බැලීමේ පත්වීම් තුළින් ග්‍රාම නිලධාරී

වසම් දෙකෙහිම කාර්යක්ෂමතාව බිඳ වැටෙන බැවින්ද, එම තත්වය මග හරවා ගැනීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ග්‍රාම නිලධාරී සංචිතයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ පිහිටුවිය යුතු අතර පුරප්පාඩු සිදුවන වසම සඳහා එකී සංචිතය තුළින් ග්‍රාම නිලධාරීන් පත් කිරීම සහ එම සංචිතය තුළ සිටින ග්‍රාම නිලධාරීන්ට ප්‍රාදේශීය ලේකම් විසින් පවරනු ලබන වෙනත් ඵලදායී ක්ෂේත්‍ර හෝ රාජකාරී සඳහා යෙදවීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 91/'10

11.

ගරු බුද්ධික පතිරණ මහතා, — වර්තමානයේ ක්‍රියාත්මක වන සිවිල් ආරක්ෂක කමිටුවලට නිල පිළිගැනීමක් ලබා දීම, — සෑම ග්‍රාම නිලධාරී වසමකම පිහිටා ඇති ආගමික සිද්ධස්ථානයන්හි නායක ස්වාමීන්වහන්සේ, පූජකතුමා, විදුහල්පතිතුමා, ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ සහකාරවරයා, ජන සභා ලේකම්වරු, ප්‍රදේශයේ පොලිස් ස්ථානය නියෝජනය කරන නිලධාරියකු සහ එම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ස්වේච්ඡා සංවිධාන, රාජ්‍ය හා පෞද්ගලික අංශ වල සේවය කරන අදාළ වසමේ පදිංචිව සිටින නියෝජිතයන්ගෙන් සමන්විත සිවිල් ආරක්ෂක කමිටු ගොඩනැගීමට වඩාත් පහසුවීම සඳහා වර්තමාන සිවිල් ආරක්ෂක කමිටුවලට නිල පිළිගැනීමක් ලබා දිය හැකි පරිදි පාර්ලිමේන්තු පනතක් සම්මත කළ යුතු යැයි ද, ඒ තුළින් ග්‍රාම නිලධාරී වසම තුළ සිදුවන අපරාධ හා දුරාවාර, නීති විරෝධී කටයුතු පිළිබඳ අදාළ අංශ සමඟ මනා සම්බන්ධීකරණයක් ගොඩනැගීමට හැකි වන පරිදි අදාළ නීති සම්පාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 92/'10

12.

ගරු බුද්ධික පතිරණ මහතා, — දිවයින තුළ දැනට ක්‍රියාත්මක වන යල් පැන ගිය නීති අණපනත් යාවත්කාලීන කිරීම, — ශ්‍රී ලංකාවේ මේ වනවිටත් අධිරාජ්‍යවාදී යුගයේදී හඳුන්වාදෙන ලද නීති අණපනත් ක්‍රියාත්මකවන බැවින් එම නීති අණපනත් යළි අධ්‍යයනය කිරීමේ කමිටු පත්කර, යල් පැනගිය දඬුවම්, දඩ මුදල් ආදිය යාවත්කාලීන කිරීමේ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 93/'10

13.

ගරු බුද්ධික පතිරණ මහතා, — සියලු මැතිවරණ එකම දිනක පැවැත්වීම, — ශ්‍රී ලංකාව තුළ 1988 සිට 2010 දක්වා වසර 22 ක කාලය තුළ 1990, 1992, 1995, 1996, 1998, 2003 සහ 2007 වසරවලදී හැර අන් සෑම වසරකදීම කිසියම් මැතිවරණයක් පවත්වා ඇති අතර, එසේ මැතිවරණ පැවැත්වීම ජනතා මතය සලකා බැලීම සඳහා වටිනා නිර්ණායකයක් වුවද, මේ තුළින් රටේ ආර්ථිකය, පරිපාලනය ආදී සෑම ක්ෂේත්‍රයකටම දැඩි බලපෑමක් ඇති කරන බැවින් පළාත් පාලන මැතිවරණ, මහා මැතිවරණ සහ ජනාධිපතිවරණය එකම දිනයකදී පැවැත්වීමට හැකි වන පරිදි එකී ආයතනවල නිල කාලය සංශෝධනය කිරීමටත්, ගැලපෙන මැතිවරණ ක්‍රමවේදයක් නිර්මාණය කිරීමටත් සුදුසු පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 94/'10

14.

ගරු බුද්ධික පතිරණ මහතා, — පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට කටයුතු කිරීම, — රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව පාර්ලිමේන්තුව හා පළාත් සභා අතරත්, පළාත් සභා හා පළාත් පාලන ආයතන අතරත් මනා සම්බන්ධීකරණයක් පවත්වා ගෙන යාම අත්‍යාවශ්‍ය වන අතර ඒ සඳහා පළාත් පාලන ආයතන ප්‍රධානීන්, පළාත් සභා තුළ නියෝජනයවීම සහතිකවනු පිණිස ද, පළාත් සභා ප්‍රධානීන් පාර්ලිමේන්තුව තුළ

නියෝජනය වීම සහතිකවනු පිණිසද ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 95/'10

15.

ගරු බුද්ධික පතිරණ මහතා,— ජාතික ඒකාග්‍රතාව ඇති කිරීමට පියවර ගැනීම,— ජාතික ඒකාග්‍රතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දෙමළ භාෂාව කථා කරන ජනතාව ජීවත් වන ප්‍රදේශවල සිංහල භාෂා පුහුණු වැඩසටහන් ද, සිංහල භාෂාව කථා කරන ජනතාව ජීවත් වන ප්‍රදේශවල දෙමළ භාෂා පුහුණු වැඩසටහන් ද, රාජ්‍ය, රාජ්‍ය නොවන හා පෞද්ගලික ආයතනයන්හි සහයෙන් ක්‍රියාත්මක විය යුතු අතර රාජ්‍ය හා පෞද්ගලික විද්‍යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍ය ආයතනවල සහයෝගය ලබාගනිමින් මෙම පුහුණු වැඩසටහන් ආරම්භ කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 96/'10

16.

ගරු බුද්ධික පතිරණ මහතා,— කලත්‍රයාගේ නොමනා ක්‍රියා නිසා අසරණභාවයට පත්වන පාර්ශවයට සහන සලසා දීම,— විවාහක අඹුසැමි යුවලක් එකම වහලක් යට ජීවත්ව සිටින අවස්ථාවලදී පුරුෂයා හෝ බිරිඳ සුරාව, සුදුව සහ වෙනත් අපවාරි කටයුතුවල යෙදෙමින් ඉඩම් හෝ ගේ දොර බඩු මුටු තම පෞද්ගලික අභිමතය පරිදි විකුණමින් හෝ අන් අයට පවරමින් හැසිරීම නිසාවෙන් අනෙක් පාර්ශවයන් සමඟ දරුවන් දැඩි අසරණභාවයට පත් වන අවස්ථාවලදී එම තත්වය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 98/'10

17.

ගරු බුද්ධික පතිරණ මහතා,—වර්ෂා ධර්ම පිළිබඳ කාරක සභා ඇතිකිරීම,— ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්වාසවන්තභාවය හා ඔවුන් තුළ උසස් ආචාර ධර්ම පවත්වාගෙන යාමේ අවශ්‍යතාව නිසා ඒ පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා වර්ෂා ධර්ම පිළිබඳ කාරක සභාවක් ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 99/'10

18.

ගරු බුද්ධික පතිරණ මහතා,—නව ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පතක් නිකුත් කිරීම,— පරිපාලනය පහසු කිරීම, අපරාධ මැඩලීම සඳහා හා වෙනත් වංචනික ක්‍රියාවලට යොමුවීම අවමකිරීම සඳහා අදාළ පුද්ගලයාගේ රුධිර ගණය, බැංකු ගිණුම්, ක්‍රෙඩිට් කාඩ්, අධ්‍යාපන සුදුසුකම්, රියදුරු බලපත්‍ර හා විදේශ ගමන් බලපත්‍ර අංක ආදී වැදගත් හා අවශ්‍ය තොරතුරු ඇතුළත් නව ඉලෙක්ට්‍රොනික අංකයක් සහිත ජාතික හැඳුනුම්පතක් නිකුත් කළ යුතු බවත් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයන්හි ජීවත්වන සියලු දෙනාගේ තොරතුරු ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් පරිගණකගත කිරීම කඩිනමින් කළ යුතු බවත් එම තොරතුරු වරින්වර යාවත්කාලීන කළයුතු බවත් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 100/'10

19.

ගරු බුද්ධික පතිරණ මහතා, — පොලිස් නිලධාරීන්ට ද අවුරුදු විස්සක සේවා කාලයකින් පසු විශ්‍රාම යාමට අවස්ථාව ලබාදීම, — පොලිස් දෙපාර්තමේන්තුවේ කාන්තා පොලිස් නිලධාරීන්ගේ සඳහා වන විසි වසරක සේවා කාලයකින් පසු ස්ව කැමැත්තෙන් විශ්‍රාමයාමේ හැකියාව, පොලිස් නිලධාරීන් සඳහා ද අදාළ වියයුතු යැයි ද ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතුයැයි ද මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 101/'10

20.

ගරු බුද්ධික පතිරණ මහතා,—රෙගුලාසි ඉවත් කිරීමේ කාරක සභා ඇති කිරීම,—රෙගුලාසි තැනීම මෙන්ම රෙගුලාසි ඉවත් කිරීමද නිතර සිදුවන ක්‍රියාවලියක් බැවින් කල්පැන ගිය

රෙගුලාසි ඉවත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා රෙගුලාසි ඉවත් කිරීමේ කාරක සභා ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 102/'10

21.

ගරු බුද්ධික පතිරණ මහතා, — සිවිල් ආරක්ෂක බලකායට අයත් නිලධාරීන්/ නිලධාරිනියන් සේවයේ ස්ථිර කිරීම, — සිවිල් ආරක්ෂක බලකායට අයත් නිලධාරීන් හා නිලධාරිනියන් සඳහා ද රජයේ අනෙකුත් ආරක්ෂක අංශවල සේවයේ නියුතු නිලධාරීන් හා නිලධාරිනියන්ට මෙන් වැටුප්, දීමනා, ස්ථිර සේවය සහ විශ්‍රාම වැටුප් සහිත රජයේ වෙනත් දෙපාර්තමේන්තුවල මෙන් පිළිගත් නිල තත්ත්වයක් ලබාදිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 103/'10

22.

ගරු බුද්ධික පතිරණ මහතා, — සහතික වීම පිළිබඳ කාරක සභා ඇති කිරීම, — පාර්ලිමේන්තුවේ අසන ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් රජය දෙන සහතික හා රජයේ බැඳීම් ඇතැම් විට කඩ වන අවස්ථා දක්නට ලැබෙන බැවින්, රජය සිය වගකීම් ඉටු කරන බවට සහ ඒවා පිළිබඳව වගකියන බවට සහතික වීම සඳහා සහතික වීම පිළිබඳ කාරක සභා ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 105/'10

23.

ගරු බුද්ධික පතිරණ මහතා, — දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල ඵලදායීතාව වැඩිකර ගැනීම, — ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල ඇති අනවසර ඉදිකිරීම් හා අනවසර පදිංචිකරුවන් කඩිනමින් ඉවත්කර නීත්‍යානුකූල ඉදිකිරීම් සම්බන්ධ ගිවිසුම් නැවත සමාලෝචනය කිරීමෙන් දෙපාර්තමේන්තුවට ලැබෙන ආදායම් වර්ධනය කළ යුතු අතර, දෙපාර්තමේන්තුවේ සංවර්ධන කටයුතු සඳහා සෘජුවම බල නොපාන්නා වූ ඉඩම් දිගුකාලීන බදු පදනමක් මත පෞද්ගලික අංශයට ලබාදී එම මුදල් දුම්රිය පද්ධතිය නවීකරණය සඳහා යොදා ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.108/'10

24.

ගරු බුද්ධික පතිරණ මහතා, — යාවකයින්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ක්‍රමවේදයක් සැකසීම, — මේ වන විට යාවකයින්ගේ ජීවිතවලට විශාල ලෙස තර්ජන එල්ල වී තිබෙන බැවින් ඔවුන්ගේ ජීවිතවල සුරක්ෂිතතාව රැකදීම උදෙසා, ඔවුන්ට වගා කිරීම සඳහා ඉඩම් ලබා දී ඉන් ලැබෙන ආදායමෙන් ඔවුන්ගේ ජීවිතවල ආරක්ෂාව හා පෝෂණය සහතික කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.109/'10

25.

ගරු බුද්ධික පතිරණ මහතා, — අයාලේ යන සුනඛයින්ගෙන් මිනිස් ජීවිතවලට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා ක්‍රමවේදයක් සැකසීම, — අයාලේ යන සුනඛයින්ගෙන් මිනිස් ජීවිතවලට සිදුවන හානිය වළක්වා ගැනීමේ අරමුණින්, රජය මගින් භූමි ප්‍රමාණයක් වෙන්කොට එම ස්ථානයට නිදැල්ලේ යන සුනඛයින් ගෙන ගොස් ඔවුන් රැක බලාගැනීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.110/'10

26.

ගරු බුද්ධික පතිරණ මහතා, — ළමා අපවාර සිද්ධීන් සඳහා දැඩි දඬුවම් පැනවීම, — දිවයින පුරා ළමා අපවාර හා අපයෝජනයන් දිනෙන් දින සීඝ්‍රයෙන් වර්ධනය වීමේ තත්ත්වයක් ඇති වී තිබෙන බැවින් ඒ සම්බන්ධව දැනට පවත්නා නීති රෙගුලාසි ප්‍රමාණවත් නොවන්නේ නම්, නව නීති රෙගුලාසි අලුතින් සම්මත කොට ඉතා කඩිනමින් මේ සම්බන්ධ නඩු විසඳීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.111/'10

27.

ගරු බුද්ධික පතිරණ මහතා,— සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා වෙරළ පිවිසුම් මාර්ග ඇති කිරීම,— දිවයිනේ වෙරළබඩ කලාපය තුළ සිසුයෙන් සිදුවන ඉදිකිරීම් නිසාවෙන් දේශීය, විදේශීය සංචාරකයන්ට මෙන්ම ධීවරයන්ට ද වෙරළ තීරයට පිවිසීමේදී අවහිරතා ඇතිව තිබීම සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට මෙන්ම ධීවර කර්මාන්තයට ද බාධා ගෙන දෙන බැවින් එම තත්ත්වය වළක්වාලීම සඳහා මෙන්ම මෙම ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව වෙරළ පිවිසුම් මාර්ග පද්ධතියක් ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.112/'10

28.

ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම,— විදුහල්පති සේවය, ගුරු අධ්‍යාපන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය යන සේවාවල දැඩි වැටුප් විෂමතාවක් පවතින බැවින්, එම තත්ත්වය මඟ හරවා ඔවුන්ගේ ආත්මාභිමානයට සරිලන වැටුපක් ලැබෙන පරිදි වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.113/'10

29.

ගරු බුද්ධික පතිරණ මහතා,— බෞද්ධ භික්ෂු අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම,— බෞද්ධ භික්ෂුන්වහන්සේලාගේ ධර්ම ඥානය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව උන්වහන්සේලාගේ කථන හැකියා, ශ්‍රවණ හැකියා, පරිගණක, මනෝවිද්‍යාත්මක සහ උපදේශනය පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීම උදෙසා දැනට පවත්නා භික්ෂු අධ්‍යාපන ආයතනවලට පරිබාහිරව මෙම කටයුතු සඳහාම වෙන් වූ භික්ෂු අධ්‍යාපන ආයතන ඇති කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.114/'10

30.

ගරු බුද්ධික පතිරණ මහතා,— ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක වන නොතාරිස් සේවාව යාවත්කාලීන කිරීම,— දිවයින තුළ ක්‍රියාත්මක වන නොතාරිස් සේවය යල්පැන ගිය නීතිවලින් සකස් වී ඇති නිසා ඒ පිළිබඳව යළි සලකා බලා වර්තමානයට ගැලපෙන ලෙස නීති හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.115/'10

31.

ගරු බුද්ධික පතිරණ මහතා,— වියළි කලාපීය හේන් ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම,— වියළි කලාපීය ප්‍රදේශවල හේන් ගොවීන් විසින් වගා කරනු ලබන වී, කුරක්කන්, මුං, තල වැනි වගාවන්හි අස්වැන්න වැඩි කර ගැනීම සහ නිෂ්පාදන සකස් කිරීම සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම තුළින් උසස් ගුණාත්මක තත්ත්වයෙන් යුතු නිෂ්පාදන සකස් කිරීම සඳහාත්, දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළ තුළ නිෂ්පාදන අලෙවි කර ගැනීමේ පදනම ශක්තිමත් කර ගැනීම සඳහාත් සීමිත සම්ප්‍රදාය සමාගම් ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.116/'10

32.

ගරු බුද්ධික පතිරණ මහතා,— ගුරු උපදේශක සේවාවක් ඇති කිරීම,— ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණ ඇතිව මීට වසර විස්සකට(20) පමණ පෙර සිට ආරම්භ වී ක්‍රියාත්මක වන ගුරු උපදේශක තනතුරු වෙනම ගුරු උපදේශක සේවා ඒකකයක් ලෙස ස්ථාපනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.118/'10

33.

ගරු බුද්ධික පතිරණ මහතා,— නිරිඟු පිටි වෙනුවට සහල් පිටි ජනතාව අතර ජනප්‍රිය කරවීම සඳහා නව තාක්ෂණය හඳුන්වා දීම,— නිරිඟු පිටි සඳහා විදේශ රටවලට ඇදී යන විශාල ධනස්කන්ධය නවතාලීමේ අරමුණ ඇතිව ආදේශකයක් ලෙස භාවිතා කළ හැකි සහල් පිටිවලින් සැකසූ ආහාර ප්‍රචලිත කිරීම සඳහාත්, කෙඳි සහිත ධාන්‍ය වර්ගයක් වන සහල් වඩාත් සියුම් ලෙස නිරිඟු පිටි මෙන් අඹරා ගැනීම සඳහාත්, නිරිඟු පිටි ඇඹරීමට භාවිතා කරන ආකාරයේ යන්ත්‍ර සූත්‍ර සහ නව තාක්ෂණය හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.119/'10

34.

ගරු බුද්ධික පතිරණ මහතා,— යුද්ධය නිසා ආබාධිතයන් බවට පත්වූවන්ට සහන සලසා දීම,— වසර 30කට ආසන්න කාලයක් පැවැති යුද්ධය හේතුකොට ගෙන එදිනෙදා කුලී වැඩ කොට ජීවත් වූ ජනතාවන් ස්ථිර රැකී රක්ෂා කළ ජනතාවන් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් අංගවිකලව ආබාධිතව ජීවන බරින් මහත් පීඩාවට පත් වී අසරණව ජීවත් වන බැවින්, ඔවුන් සඳහා යම් මාසික දීමනාවක් ලබා දීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.120/'10

35.

ගරු බුද්ධික පතිරණ මහතා,— සියලුම ප්‍රභූ ආරක්ෂකයින් සඳහා ගමන් වියදම් දීමනාවක් ලබා දීම,— ජනාධිපති ආරක්ෂක සහ අගමැති ආරක්ෂක සේවයේ නියුක්ත නිලධාරීන්ට මෙන්ම අනෙකුත් ප්‍රභූ ආරක්ෂක සේවාවල නියුක්ත නිලධාරීන්ට ද සමාන ගමන් වියදම් දීමනාවක් ලබා දීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.138/'11

36.

ගරු බුද්ධික පතිරණ මහතා,— විශ්වවිද්‍යාල මගින් පවත්වාගෙන යන පාඨමාලාවන් රැකියාහිමුඛ පාඨමාලාවන් බවට පත්කිරීම,— දිවයිනේ සියලුම රජයේ විශ්වවිද්‍යාල සහ පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් පවත්වාගෙන යන ශාස්ත්‍රීය අධ්‍යාපනයම සඳහා වූ උපාධි පාඨමාලාවන් රැකියාහිමුඛ වෘත්තීයමය උපාධි පාඨමාලාවන් බවට පරිවර්තනය කර එමගින් බිහිවන්නා වූ උපාධිධාරීන් වෙත නව රැකියා සපයා දීමේ අරමුණ ඇතිව, සියලුම විශ්වවිද්‍යාල සමඟ රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ආයතන සම්බන්ධීකරණය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.139/'11

37.

ගරු බුද්ධික පතිරණ මහතා,— පාසල් සිසුන් ප්‍රවාහනය කරනු ලබන වෑන් රථ සඳහා නිසි ප්‍රමිතීන් නියම කිරීම,— දිවයින පුරා පවත්වාගෙන යනු ලබන පාසල් සිසු ප්‍රවාහන සේවාවන් නියමිත ප්‍රමිතියෙන් නොපවතින බැවින් සහ ඇතැම් පාසල් වෑන් රථ සේවකයින්ගේ පැවතුම් යහපත් තත්ත්වයෙන් නොපවතින බැවින්, නිසි ප්‍රමිතියෙන් යුතු වෑන් රථ සේවාවක් පවත්වාගෙන යෑම සඳහාත්, එම සේවාවන් ලබාගන්නා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත්, වෑන් රථ සේවාවන් සඳහා ප්‍රමිතීන් හඳුන්වාදිය යුතුයැයි ද, වෑන් රථ සේවකයින් තුළ යහපත් පැවතුම් පවත්වාගෙන යාම සඳහා විනය නීති මාලාවක් හඳුන්වා දිය යුතුයැයි ද මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.159/'12

38.

ගරු බුද්ධික පතිරණ මහතා,— ජාතික සහ ජාත්‍යන්තර අනාගත ඉල්ලුමට සරිලන ලෙස නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම,— ජාතික සහ ජාත්‍යන්තර

ප්‍රජාවගේ අනාගත ඉල්ලුමට සරිලන කාර්මික සහ කෘෂිකාර්මික නිෂ්පාදනයන් පිළිබඳව පුරෝකථනයක් කර අදාළ නිෂ්පාදනයන්ට අනුබද්ධිත සියලුම ක්ෂේත්‍රවල අන්තර් සම්බන්ධතාවයක් තුළින් ද, නවීන තාක්ෂණය උපරිම මට්ටමින් ප්‍රයෝජනයට ගනිමින් ද, නිෂ්පාදන ක්‍රියාවලිය වර්ධනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.160/'12

39.

ගරු බුද්ධික පතිරණ මහතා,— ශ්‍රී ලාංකික ජනතාවගේ පාරම්පරික උරුමයන් රැකගැනීම සඳහා ඩිජිටල් පුස්තකාලයක් ඇති කිරීම,— ශ්‍රී ලාංකික ජනතාවගේ සම්ප්‍රදායික දැනුම ආරක්ෂා කරමින්, පෝෂණය කර අනාගත පරම්පරාව වෙත රැගෙන යාම සඳහා ද, ජාන සම්පත් හා ජෛව උරුමයන් අපහරණය වැළැක්වීම සඳහා පුළුල් ජාතික වැඩපිළිවෙළක් අවශ්‍යව ඇති බැවින් ද, පරිසරය, දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය, කෘෂිකර්මාන්තය හා සම්ප්‍රදායික කර්මාන්ත ඇතුළු සියලු ක්ෂේත්‍රයන් සඳහා ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගත් නවීන පුස්තකාලයක් සකස් කිරීමට ද, ඒ සඳහා ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO), ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ කාර්යාංශය, පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ඒකකය ඇතුළු සියලු අංශ ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කිරීමට ද පියවර ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.161/'12

40.

ගරු බුද්ධික පතිරණ මහතා,— ශ්‍රී ලාංකික ජනතාවගේ පාරම්පරික දැනුම ආරක්ෂා කර ගැනීම සඳහා වූ ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කිරීම,— ශ්‍රී ලාංකික ජනතාවගේ පාරම්පරික දැනුම භාවිතා වන වෛද්‍ය ක්‍රම, කෘෂිකර්මාන්තය, ආහාර සංරක්ෂණය, හස්ත කර්මාන්ත අංශය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි පාරම්පරික දැනුම ආරක්ෂා කිරීම සඳහා අදාළ ක්ෂේත්‍රයන් නියෝජනය කෙරෙන ජනතාවගෙන් තොරතුරු ලබාගෙන, ජෛව විවිධත්ව ඒකකය, බුද්ධිමය දේපළ කාර්යාංශය ඇතුළු අදාළ අංශ ඒකාබද්ධව ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.162/'12

41.

ගරු බුද්ධික පතිරණ මහතා,— ශ්‍රී ලංකාවට ආවේණික හා ඖෂධමය වටිනාකම්වලින් යුතු ශාඛවල ජාන සම්පත්වලට ජෛවන්ව බලපත්‍ර ලබා ගැනීම,— විදේශීය රටවල් ශ්‍රී ලංකාවට ආවේණික වටිනා ඖෂධමය ශාඛවල සක්‍රීය රසායනික ද්‍රව්‍ය සහ ජාන සම්පත් හඳුනා ගෙන, ඒවාට වංචනික ලෙස ජෛවන්ව බලපත්‍ර ලබා ගැනීම වැළැක්වීම සඳහා අදාළ සක්‍රීය රසායනික ද්‍රව්‍ය සහ ජාන සම්පත් සඳහා ශ්‍රී ලංකාවට ජෛවන්ව බලපත්‍ර ලබා ගැනීමටත්, ඖෂධ නිෂ්පාදනයට සහ වැඩි දියුණු කිරීමට එම කොටස් යොදා ගැනීමටත්, ජෛව විවිධත්ව අංශය, බුද්ධිමය දේපළ කාර්යාංශය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ඇතුළු වගකිවයුතු සියලු ආයතන එක්ව විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.163/'12

42.

ගරු බුද්ධික පතිරණ මහතා,— ජනතා නියෝජිතයන්ගේ ගරු නාම අත්හැරීම,— ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා නියෝජනය කරන සියලුම ජනතා නියෝජිතයන් මාසිකව තමන් කරන සේවයට අදාළව වැටුප් හා / හෝ දීමනා ලබා ගන්නා අතර ඉහත කිසිදු ධුරයක් නිස්සරණධායකයෙන් සිදු කරනු ලබන ගරු සේවයන් නොවන බැවින් ද, එම ධුර දරන්නන්ගේ නමට ඉදිරියෙන් හෝ ධුරයට ඉදිරියෙන් අතිගරු, ශ්‍රීමත් හෝ ගරු යන නාම සහ නමට පසුව උතුමාණන්, මැතිතුමා යන පද යෙදීම උපහාසයට ලක්වීමට හේතුවක් වී ඇති බැවින් ද, ජනතා නියෝජිතයන්ගේ ගරු නාම භාවිතය තහනම් කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

43.

ගරු බුද්ධික පතිරණ මහතා,— වැඩිහිටි නඩත්තු මණ්ඩල වැඩසටහන පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ව්‍යාප්ත කිරීම,— විවිධ පාර්ශ්වයන් විසින් වැඩිහිටි පුරවැසියන් නොසලකා හැරීම තුළින් සිදුවන විවිධ අසාධාරණයන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා සමාජ සේවා අමාත්‍යාංශයේ වැඩිහිටි ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන වැඩිහිටි නඩත්තු මණ්ඩල වැඩසටහන පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ව්‍යාප්ත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.171/'12

44.

ගරු බුද්ධික පතිරණ මහතා,— වැඩිහිටි ප්‍රජාව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක කර ගැනීමට ණය දීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම,— වයස අවුරුදු 60 ඉක්මවා ඇති වැඩිහිටි ප්‍රජාවට තම ජීවනෝපාය මාර්ග ශක්තිමත් කරගනිමින් සමස්ත ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයට දායකවීමට බැංකු පද්ධතිය මගින් ණය දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීම ඔවුන්ට සමාජය තුළ වෙනත් අකාරයකට සැලකීමක් වන හෙයින් එම අසාධාරණ තත්ත්වය වැළැක්වීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් ඇති කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.172/'12

45.

ගරු බුද්ධික පතිරණ මහතා,— වයස අවුරුදු 60 ඉක්මවා ඇති පුද්ගලයින් සමාජය තුළ සක්‍රීය පුද්ගලයින් බවට පත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම,— සමාජ ආර්ථික ක්‍රියාවලියේ ප්‍රගමනය උදෙසා තම ශ්‍රමය කැප කර වයස අවුරුදු 60 ඉක්මවීමෙන් පසු සමාජය තුළ නිසි පිළිගැනීමක් නොමැතිව අක්‍රීයව කොන්වි සිටින වැඩිහිටියන්, සමාජයේ සක්‍රීය පුද්ගලයින් බවට පත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට පාසල් ප්‍රජාව ඇතුළු මුළු මහත් සමාජයම දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.175/'13

46.

ගරු බුද්ධික පතිරණ මහතා,— මෝටර් කාර්මික ක්ෂේත්‍රය පිළිබඳ පාසල් සිසුන්ගේ දැනුම පුළුල් කිරීම,— ශ්‍රී ලංකාවේ අනාගත තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රයත්නයට විසඳුමක් ලෙස සහ මෝටර් කාර්මික ක්ෂේත්‍රයේ ඇතිවන්නාවූ වර්ධනයට සාපේක්ෂව පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතාව සපුරා ගැනීමේ අරමුණ ඇතිව පාසල් විෂය නිර්දේශයට මෝටර් කාර්මික ශිල්පය විෂයයක් ලෙස ඇතුළත් කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.176/'13

47.

ගරු බුද්ධික පතිරණ මහතා,— මෝටර් කාර්මික ශිල්පය ඉගැන්වීම සඳහා ගුරුවරුන් පුහුණු කිරීමට අධ්‍යාපන විද්‍යා පීඨයක් ඇති කිරීම,— ශ්‍රී ලංකාවේ සහ විදේශ රටවල මෝටර් කාර්මික ක්ෂේත්‍රයේ ඇතිවන වර්ධනයට සරිලන ලෙස, එම ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයින්ගේ ඉල්ලුම සපුරාලීමට හැකිවන පරිදි, පාසල් මට්ටමින් ඉගැන්වීම සඳහා ගුරුවරුන් පුහුණු කිරීමට මෝටර් කාර්මික ක්ෂේත්‍රය පිළිබඳ අධ්‍යාපන විද්‍යා පීඨයක් ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.177/'13

48.

ගරු බුද්ධික පතිරණ මහතා,— මෝටර් කාර්මික ශිල්පය විෂය නිර්දේශයන් යාවත්කාලීන කිරීම,— මෝටර් කාර්මික ක්ෂේත්‍රය හා සම්බන්ධ රජයේ කාර්මික විද්‍යාල හා අනුබද්ධ ආයතනවල ඉගෙනුම් කටයුතු සිදු කරනු ලබන්නේ වසර 25-30 ක් තරම් පැරණි විෂය නිර්දේශයක් යටතේ බැවින්, එම තත්ත්වය වෙනස් කිරීම සඳහා එම විෂය නිර්දේශයන් යාවත්කාලීන කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

49.

ගරු බුද්ධික පතිරණ මහතා,— ත්‍රිරෝද රථ හා යතුරු පැදි ආශ්‍රිත රැකියාවල නියුක්ත වුවන්ගේ රැකියාවල සුරක්ෂිතභාවය තහවුරු කිරීම,— ශ්‍රී ලංකාව තුළ ජීවත්වන ත්‍රිරෝද රථ හා යතුරුපැදි ආශ්‍රිතව සෘජු හා වක්‍ර ලෙස රැකියාවන්හි නියුක්තවීමට කැමැත්තක් දක්වන තරුණ පිරිස හා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් යන ජන කණ්ඩායම්වල ආර්ථික ශක්තිය වර්ධනය කිරීමෙන් සමස්ත ජාතික නිෂ්පාදිතයට ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමේ අරමුණ ඇතිව එම ක්ෂේත්‍රයේ නියුක්තවුවන්ගේ සක්‍රීය දායකත්වය ජාතික ආර්ථිකයට එක් කර ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.179/'13

50.

ගරු බුද්ධික පතිරණ මහතා,— ශ්‍රී ලාංකීය/දේශීය සුපවේදය පිළිබඳ රට තුළ ජනතා ආකල්ප පුළුල් කිරීම,— ශ්‍රී ලාංකීය/දේශීය ආහාර කලාව පිළිබඳ දේශීය හා විදේශීය ජනතාව තුළ වැඩි නැඹුරුවක් ඇති කිරීමේ අරමුණ ඇතිව, රට තුළ ජනතා ආකල්ප ඒ වෙත යොමු කිරීම සඳහා පාසල්, විශ්වවිද්‍යාල, තෘතීයික අධ්‍යාපන ආයතනවල විෂය පාඨමාලාවට සුපවේදය විෂයයක් ලෙස ඇතුළත් කිරීමටත්, රාජ්‍ය හා පෞද්ගලික අංශවල මැදිහත්වීම මත පර්යේෂණ අංශ දිරිගැන්වීම මගින් නව සොයාගැනීම් සිදු කිරීමටත්, ඒ හා බැඳුණු ආයතන පද්ධතිය සම්බන්ධ කර ගනිමින් සහතික පත්‍ර, ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි පාඨමාලා ඇති කිරීම තුළින් මෙම ක්ෂේත්‍රය පිළිබඳ ජනතාව තුළ පුළුල් ආකල්පමය වෙනසක් ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.180/'13

51.

ගරු බුද්ධික පතිරණ මහතා,— ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය ඉගෙනුම් සහ ඉගැන්වීමේ ක්‍රියාවලියට බද්ධ කිරීම,— ශ්‍රී ලාංකීය ආහාර කලාව, රස කාරක හා සංයෝග කිරීමේ කලාව, ආහාර පිසීමේ කලාව, වර්ණකාරක කලාව, ආහාර කැපීමේ කලාව ඇතුළු අංශ ගණනාවකින් සකස්වී ඇති අතර ඒ හා බැඳුණු ශ්‍රී ලාංකීය ආහාර සංස්කෘතිය පිළිබඳ ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රමවේදයන් හරහා අනාගත පරපුරට පවරාදීම මෙන්ම දේශීය හා විදේශීය ජනතාව අතර අපගේ ආහාර සංස්කෘතිය ව්‍යාප්ත කිරීම මගින් ශ්‍රී ලාංකීය අනන්‍යතාව අන්තර්ජාතිකව ඔසවා තැබීම සඳහා වැඩපිළිවෙලක් ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.191/'13

52.

ගරු බුද්ධික පතිරණ මහතා,— විශ්වවිද්‍යාල සහ තෘතීයික අධ්‍යාපන ආයතනවල සිසුන්ගේ පර්යේෂණ නිබන්ධන අමාත්‍යාංශවල සංවර්ධන කටයුතු ඉලක්ක කර සකස් කිරීම,— විශ්වවිද්‍යාල සහ තෘතීයික අධ්‍යාපන ආයතනවල සිසුන් විසින් තම පාඨමාලා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන පර්යේෂණ නිබන්ධන රටේ ආර්ථික, සමාජීය, සංස්කෘතික හා සංවර්ධන කටයුතුවලට උපයෝගී කර ගැනීම වැදගත් වන බැවින් එම නිබන්ධන අධීක්ෂණය කරනු ලබන ආචාර්යවරු හා පර්යේෂණ නිබන්ධන අදාළ වන අමාත්‍යාංශ අතර මනා සම්බන්ධීකරණයක් ඇති කිරීම සඳහා එකී අමාත්‍යාංශයේ නිලධාරියෙකු පත්කිරීමෙන් එම පර්යේෂණ නිබන්ධන මගින් අමාත්‍යාංශයේ ඉදිරි සංවර්ධන ක්‍රියාදාමයන් සහ කාලීන ඉලක්ක සපුරා ගැනීමට හැකිවන පරිදි ක්‍රමවත් වැඩපිළිවෙලක් ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.192/'13

53.

ගරු බුද්ධික පතිරණ මහතා,— වයස අවුරුදු 18 සම්පූර්ණ වන අවස්ථාවේදීම ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කිරීම,— මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව ඡන්ද හිමි නාමලේඛන සංශෝධනය කිරීමට නියමිත දිනට පසුව හෝ පෙර දිනකදී වයස අවුරුදු 18

සම්පූර්ණ වන තැනැත්තන්ට නියමිත වයස සම්පූර්ණ වූ දිනටම ඡන්ද හිමි නාමලේඛනයෙහි නම ඇතුළත් කරවා ගත හැකි ආකාරයේ ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.197/'13

54.

ගරු බුද්ධික පතිරණ මහතා,— ශ්‍රී ලංකාව තුළ සේලයින් නිෂ්පාදනය කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් ඇති කිරීම,— ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව සේලයින් විශාල ප්‍රමාණයක් භාවිතා කරනු ලබන අතර සේලයින් ආනයනය කිරීම සඳහා ද විශාල මුදලක් වාර්ෂිකව විදේශීය රටවලට ඇදී යන බැවින්, එම විදේශ විනිමය ප්‍රමාණය රට තුළ ඉතිරි කර ගැනීමේ අරමුණ ඇතිව ලංකාව තුළ පවත්නා දේශීය තාක්ෂණය යොදාගෙන සේලයින් නිෂ්පාදනය කිරීම සඳහා රාජ්‍ය, පෞද්ගලික හෝ සමුපකාර අංශයන් සම්බන්ධ කර ගනිමින් ක්‍රමවත් වැඩපිළිවෙළක් රජය මැදිහත් වීමෙන් ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.198/'13

55.

ගරු බුද්ධික පතිරණ මහතා,— පොල් වතුර ආශ්‍රිතව නව නිෂ්පාදනයන් ඇති කිරීම,— ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව විශාල ප්‍රමාණයක පොල් වතුර අපතේ යන බැවින්, නව තාක්ෂණය යොදා ගනිමින් විධිමත් ක්‍රමවේදයක් යටතේ පොල් වතුර ආශ්‍රිතව නව නිෂ්පාදනයන් දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් ඇති කිරීම සඳහා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.77/'10

56.

ගරු බුද්ධික පතිරණ මහතා,— රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම,— 2006/6 වැටුප් ප්‍රතිශෝධන වක්‍ර ලේඛයට අනුව 2006.06.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පරිවර්තනය කිරීම නිසා 2006.06.01 දිනට පෙර විශ්‍රාම ගිය සහ ඉන්පසු විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් අතර දැඩි වැටුප් විෂමතාවක් පවතින බැවින් එය ඉවත් කිරීමට ජාතික වැඩපිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.201/'14

57.

ගරු බුද්ධික පතිරණ මහතා,— සාගරයේ නව සම්පත් ගවේෂණය,— විශාල සාගර කලාපයක් හිමි රටක් වූ ශ්‍රී ලංකාව ප්‍රමුඛත්වය ලබා දී ඇත්තේ ධීවර කර්මාන්තය සඳහා පමණක් වන අතර සාගරය ආශ්‍රිතව විශාල ප්‍රමාණයක සවභාවික සම්පත් ඇති බැවින් මෙරටට විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් මෙන්ම ධනයක් ද උපයා ගැනීමේ අරමුණ ඇතිව සාගර සම්පත් පිළිබඳව විධිමත් වැඩිදුර අධ්‍යයනයක් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.202/'14

58.

ගරු බුද්ධික පතිරණ මහතා,— ශ්‍රී ලංකාවේ මත්ස්‍ය සම්පත විදේශිකයින් විසින් නෙලා ගැනීම වළකාලීම,— ශ්‍රී ලාංකික ධීවරයන්ට විශාල ආර්ථික අවාසියක් ඇති කරමින් ශ්‍රී ලංකා මුහුදු කලාපයේ මත්ස්‍ය සම්පත් විදේශිකයින් විසින් නෙලා ගන්නා බැවින් ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ මාළු ඇල්ලීමට සහ විදේශ යාත්‍රාවලට මාළු බැම සඳහා තොටුපලක් ලෙස භාවිතා කිරීම වළකාලීම සඳහා රජය විසින් විධිමත් වැඩ පිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

59.

ගරු බුද්ධික පතිරණ මහතා,— කොස් නිෂ්පාදනය වැඩි කර ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීම,— ඉතා ප්‍රතිඵල මෙන්ම ඖෂධීය ගුණයෙන් අනුන, රසායනික ද්‍රව්‍යවලින් තොරව වගා කළ හැකි බෝගයක් වන කොස් වගාව ව්‍යාප්ත කිරීම තුළින් ඒ ආශ්‍රිත නිෂ්පාදන ඉහළ නංවා ඒවා අපනයනය කිරීම මගින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අප රටට උපයා ගත හැකි බැවින් ඒ සඳහා රජයේ මැදිහත්වීමෙන් විධිමත් වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.204/'14

60.

ගරු බුද්ධික පතිරණ මහතා,— ජාතික ගොවි සම්මාන උළෙලක් වාර්ෂිකව සංවිධානය කිරීම,— රටක් පෙරට යාමට නම් මූලික වශයෙන් ගොවිතැනින් සශ්‍රීක විය යුතු බැවින් රට සරු කරන ගොවි ජනතාවට සිය වෘත්තීය පිළිබඳ අභිමානයක් ඇතිවන පරිදි විධිමත් සංවිධාන ව්‍යුහයක් හරහා ක්‍රියාත්මක වන ගොවි සම්මාන උළෙලක් රජයේ මැදිහත්වීමෙන් වාර්ෂිකව සංවිධානය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.205/'14

61.

ගරු බුද්ධික පතිරණ මහතා,— සහන මිලකට LED බල්බ පාරිභෝගික ජනතාවට ලබාදීම,— නිවාස ආලෝක කිරීමට යොදා ගන්නා ගුණාත්මක LED බල්බ මිල අධික බැවින්, විදුලිබල මණ්ඩලය මැදිහත්වී සහනදායී මිලකට හා ගෙවීමේ ක්‍රමයට මෙම බල්බ පාරිභෝගික ජනතාවට ලබාදී ජාතික වශයෙන් විදුලිය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමටත්, LED බල්බ ජනතාව අතර ජනප්‍රිය කිරීම මගින් විදුලිබල මණ්ඩලයටද අමතර ආදායමක් උපයා ගැනීමටත් හැකිවන පරිදි ක්‍රමවත් වැඩ පිළිවෙළක් සැකසිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.206/'14

62.

ගරු බුද්ධික පතිරණ මහතා,— සුළු පරිමාණ සෙල්ලම් බඩු කර්මාන්තශාලා ව්‍යාප්ත කිරීම,— ශ්‍රී ලංකාව තුළ සෙල්ලම් බඩු සඳහා විශාල වෙළඳපොළක් පැවතුණ ද, රට තුළ ඒවා නිෂ්පාදනය කෙරෙන්නේ සුළු වශයෙන් වන අතර ඒ සඳහා චීනය ප්‍රමුඛ අනෙකුත් රටවලට විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඇදී යන බැවින්, සුළු පිරිවැයක් දැරිය යුතු මෙම කර්මාන්තය ග්‍රාමීය ප්‍රදේශවල ව්‍යාප්ත කිරීම සඳහා විධිමත් වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.208/'14

63.

ගරු බුද්ධික පතිරණ මහතා,— ශ්‍රී ලංකාව තුළ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා ආරම්භ කිරීම,— ශ්‍රී ලංකාව තුළ ඖෂධ නිෂ්පාදනය දැනට ඉතා අවම මට්ටමක පවතින අතර ඖෂධ ආනයනය සඳහා වසරකට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැයවන බැවින් දියුණු මානව සම්පතක් හිමි රටක් ලෙස ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග රට තුළම නිපදවීමට අවශ්‍ය පහසුකම් රජය මැදිහත් වීමෙන් ලබා දී ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා ආරම්භ කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.209/'14

64.

ගරු බුද්ධික පතිරණ මහතා,— පාසල් විෂය නිර්දේශයට මනෝ විද්‍යාව විෂයය ඇතුළත් කිරීම,— පාසල් ශිෂ්‍ය ප්‍රජාව නිරෝගී මනසකින් යුත් බුද්ධිමත් තීරණ ගැනීමට හැකි පිරිසක් ලෙස හැඩගැස්වීම උදෙසා හය වැනි ශ්‍රේණියේ සිට ක්‍රියාත්මක වන පරිදි බෞද්ධ මනෝ විද්‍යාව

සහ බටහිර මනෝ විද්‍යාව යන විෂයයන් ඒකාබද්ධ කොට ක්‍රමවත්ව සැලසුම් කරන ලද “මනෝ විද්‍යාව සහ භාවනාව” නමින් විෂයයක් පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.210/'14

65.

ගරු බුද්ධික පතිරණ මහතා,— විශ්‍රාමික ආධාරක මධ්‍යස්ථාන පිහිටුවීම,— විශ්‍රාමිකයන් වෙනුවෙන් උපදේශන සේවා, වෛද්‍ය පහසුකම් සහ දිවා සුරැකුම් සේවා යනාදී වැඩිහිටියන්ට අවශ්‍ය සුබසාධන කටයුතු රැසක් එකම ස්ථානයකින් ඉටු කර ගැනීමට හැකි වන පරිදි විශ්‍රාමික ආධාරක මධ්‍යස්ථාන ගොඩනැංවීමටත්, එම මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගනිමින් යම් නිෂ්පාදන කටයුත්තක් සඳහා විශ්‍රාමිකයන් යොමු කිරීම හරහා ඔවුන්ගේ දිවියට සහනයක් ලබාදෙන අතර අමතර ආදායමක් ද උපයා ගැනීමට හැකි වන ලෙස රජය මැදිහත් වීමෙන් රටපුරා විශ්‍රාමික ආධාරක මධ්‍යස්ථාන පිහිටුවිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.211/'14

66.

ගරු බුද්ධික පතිරණ මහතා,— විශ්‍රාමිකයන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නව ලොතරැයියක් හඳුන්වා දීම,— විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට සහ ඔවුන්ගේ සුබසාධන කටයුතු සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා නව ලොතරැයියක් වෙළඳපොළට හඳුන්වාදීමට රජය කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.214/'14

67.

ගරු බුද්ධික පතිරණ මහතා,— සංචාරක මගපෙන්වන්නන් පුහුණු කිරීම,— සංචාරකයින්ට එලදායී හා ආචාරශීලී සේවාවක් සැපයීමට හැකි පිරිසක් බවට පත් කිරීමට මෙන්ම, ඔවුන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීම සඳහාත් සංචාරක මගපෙන්වන්නන් පුහුණු කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.215/'14

68.

ගරු බුද්ධික පතිරණ මහතා,— ඉඩම් සම්බන්ධව පවතින නීති සංශෝධනය කිරීම,— ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකසා විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මකවන අතර මීට අදාළව නීතිය ක්‍රියාත්මක වීම ද ඉතා අවම මට්ටමක පවතින බැවින්, ඉඩම් අයිතිය සම්බන්ධව සුරක්ෂිතභාවය වැඩි වන අයුරින් හා වැරදිකරුවන්ට දැඩි දඬුවම් පැමිණවිය හැකි අයුරින් පවතින නීති පද්ධතිය සංශෝධනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.216/'14

69.

ගරු බුද්ධික පතිරණ මහතා,— ශ්‍රී ලංකාව අවට සාගරයේ කොරල්පර ආරක්ෂා කර ගැනීම,— ශ්‍රී ලංකාව අවට සාගරයේ ඇති කොරල්පර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශවීමේ තර්ජනයට මුහුණපා ඇති බැවින්, එම කොරල්පර ආරක්ෂාකර ගැනීම සඳහා මිනිස් ක්‍රියාකාරකම් පාලනය කිරීමට හැකිවන පරිදි පුද්ගල ආකල්පමය වෙනසක් මෙන්ම, නෛතික රාමුවේ වෙනසක් ඇති කිරීම සඳහා විද්වත් කමිටුවක් හරහා සුදුසු වැඩපිළිවෙළක් සැලසුම් කර ක්‍රියාත්මක කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.217/'14

70.

ගරු බුද්ධික පතිරණ මහතා,— පාසල් වෑන් රථ සඳහා කාන්තාවන් සේවයට යෙදවීම,— පාසල් වෑන් රථ සේවයෙහි ගුණාත්මක බව වැඩි කිරීමටත්, එම වෑන් රථවල ගමන් කරන

දරුවන්ගේ ආරක්ෂාව උදෙසාත් සියලුම පාසල් සේවා වැනි රථවල සේවය සඳහා කාන්තාවන් යොදා ගැනීම අනිවාර්ය කිරීමට නීති සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.218/'14

71.

ගරු බුද්ධික පතිරණ මහතා,— ඖෂධ මිල පහත හෙළීම,— ශ්‍රී ලංකාව තුළ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර ඖෂධීය නාමයෙන් බෙහෙත් අලෙවි කිරීම කඩිනමින් ආරම්භ කිරීම මගින් ඖෂධ මිල පහත හෙළීමට රජය මැදිහත් විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.219/'14

72.

ගරු බුද්ධික පතිරණ මහතා,— අන්තර්ජාලය හරහා අලෙවි කරන ඖෂධ ඇතුළු ජාවාරම් මැඩපැවැත්වීම,— මේ වන විට අන්තර්ජාලය හරහා ප්‍රමිතියකින් තොර ඖෂධ, වෛද්‍ය උපකරණ හා රූපලාවන්‍ය නිෂ්පාදන විශාල ලෙස අලෙවි කෙරෙන අතර මෙම ජාවාරම් අප රටේ ජනතාවගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට විශාල තර්ජනයක් වන බැවින් ඒවා මැඩපැවැත්වීම සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කිරීම සුදුසු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.220/'14

73.

ගරු බුද්ධික පතිරණ මහතා,— කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා නොකර වගා කිරීම,— අධික විෂ සහිත කෘෂි රසායන ද්‍රව්‍ය ශ්‍රී ලංකාව තුළ තහනම් කර පැරණි ක්‍රමයට පරිසර හිතකාමී වගා ක්‍රමයක් රටට හඳුන්වාදීමට අවශ්‍ය පර්යේෂණ සිදුකිරීමට කෘෂි විද්‍යාඥයන් හා පරිසරවේදීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඔවුන්ගෙන් ලබා ගන්නා නිර්දේශ තුළින් ජනතාවට වස විසෝන් තොර සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් ලබා දීමට අවශ්‍ය පියවර ගැනීමට රජය මැදිහත්වීම සුදුසු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.221/'14

74.

ගරු බුද්ධික පතිරණ මහතා,— පාසල් සිසුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමෙන් මුදවා ගැනීම,— මේ වන විට ශ්‍රී ලංකාව තුළ පාසල් සිසුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ වැඩි ප්‍රවණතාවයක් නිර්මාණය වී ඇති බැවින් පාසල් සිසුන් මත්ද්‍රව්‍යවලින් මුදවාගැනීම සඳහා රජය මැදිහත්වී විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.222/'14

75.

ගරු බුද්ධික පතිරණ මහතා,— ජාතික ඵලදායීතා කමිටුවක් පත් කිරීම,— රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඵලදායීතා වැඩසටහන්හිදී තම ආයතන ඉතා ඉහළ ඵලදායීතා මට්ටමක් කරා මෙහෙයවූ ආයතන ප්‍රධානීන් හඳුනාගෙන ඔවුන්ගේ දැනුම හා අත්දැකීම් ප්‍රයෝජනයට ගත හැකි වන ආකාරයෙන්, එම ආයතනවල ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් සහ ක්‍රමවේද අනෙකුත් ආයතනවලට ගැලපෙන පරිදි ආදේශ කිරීමට හැකිවන පරිදි එම ආයතන ප්‍රධානීන්ගෙන් සමන්විත ජාතික ඵලදායීතා කමිටුවක් පිහිටවිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.223/'14

76.

ගරු බුද්ධික පතිරණ මහතා,— ප්‍රජා වෛද්‍යවේදය පිළිබඳ විශේෂඥ සේවාව දියුණු කිරීම,— සෞඛ්‍ය සේවාවේ අත්‍යාවශ්‍ය අංගයක් වන ප්‍රජා වෛද්‍යවේදය පිළිබඳ විශේෂඥ අංශය දියුණු කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම හා එම ක්ෂේත්‍රයේ දැනට පවතින ගැටලු නිරීක්ෂණය කර

කඩිනමින් නිරාකරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට රජය මැදිහත් විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.224/'14

77.

ගරු බුද්ධික පතිරණ මහතා,— ඉංග්‍රීසීන් රාජද්‍රෝහීන් ලෙස නම් කළ ශ්‍රී ලාංකිකයින් ජාතික වීරයන් ලෙස නම් කිරීම,— වර්ෂ 1815 සිට 1948 නිදහස ලැබීම දක්වා වූ කාලය තුළ ඉංග්‍රීසීන්ට එරෙහිව රට ජාතිය වෙනුවෙන් දිවි නොතකා සටන් කළ ශ්‍රී ලාංකිකයින් රාජ ද්‍රෝහීන් ලෙස නම් කර ඇති අතර ඔවුන් සියලුදෙනාම විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජාතික වීරයන් ලෙස නම් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.225/'14

78.

ගරු බුද්ධික පතිරණ මහතා,— පරිභෝජනයට නුසුදුසු ආහාර වෙළඳ පොළට ඒම වැළැක්වීමට කටයුතු කිරීම,— පරිභෝජනයට නුසුදුසු ආහාර නිෂ්පාදනය කරන, අලෙවි කරන හා ඊට අනුබල දෙන පුද්ගලයන් හා ආයතන වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකයට පවතින ගැටලු නිරාකරණය කර අවශ්‍ය පහසුකම් නොඅඩුව ලබා දීමටත්, වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දිය හැකි වන පරිදි පවතින නීති පද්ධතිය සංශෝධනය කිරීමටත් කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.226/'14

79.

ගරු බුද්ධික පතිරණ මහතා,— වස විස නැති ආහාර නිෂ්පාදනය දිරිමත් කිරීම,— ආහාර හා සම්බන්ධ නිෂ්පාදන කටයුතුවල දේශීයව නිරතව සිටින නිෂ්පාදකයින් ඉලක්ක කර ගනිමින් ගුණාත්මක බවින් ඉහළ, සෞඛ්‍යාරක්ෂිත ආහාර පාරිභෝගිකයන්ට ලබා දීම තුළින් රටට කළ හැකි සේවාව පිළිබඳව දැනුවත් කර, ආකල්පමය වෙනසක් ඇති කිරීමට හා එලෙස වස විසෙන් තොර ආහාර නිපදවන ව්‍යවසායකයින්ට ගෞරව නාමයක් සහිත සම්මාන ප්‍රදානය කොට ඔවුන් දිරිගැන්වීමට වැඩසටහනක් රජය මැදිහත්වී ආරම්භ කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.227/'14

80.

ගරු බුද්ධික පතිරණ මහතා,— අයථා ලෙස අත්පත් කරගත් අභයභූමිවලට අයත් ඉඩම් නිදහස් කරගැනීම,— ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කර ඇති අභයභූමිවලට අයත් ඉඩම් විවිධ පුද්ගලයින් හා සංවිධාන විසින් නීති විරෝධී ලෙස අත්පත් කරගෙන ඇති බැවින්, එම ඉඩම් නැවත ලබා ගැනීමට රජය කඩිනමින් මැදිහත් විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.228/'14

81.

ගරු බුද්ධික පතිරණ මහතා,— ආදිවාසී ජනයා නගාසිටුවීම සඳහා සැලසුමක් ක්‍රියාත්මක කිරීම,— ශ්‍රී ලංකාව තුළ දැනට වාසය කරන ආදිවාසී ජනතාව පිළිබඳ වෙනම සංගණනයක් සිදුකර, ඔවුන්ට ජීවත් වීම සඳහා දැනට පවතින අපහසුතා ක්‍රමවත්ව හඳුනාගෙන, ඔවුන්ට ගෞරවනීයව ජීවත් වීමට හැකි පරිසරයක් නිර්මාණය කර දීමට අවශ්‍ය සාධනීය සැලසුමක් ආදිවාසී නායකයින් ද ඇතුළත්ව පත්කරන ලද විද්වත් මණ්ඩලයක් හරහා ක්‍රියාත්මක කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.229/'14

82.

ගරු බුද්ධික පතිරණ මහතා,— යුද්ධය නිසා උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්හි හානි වූ පුරාවස්තු සංරක්ෂණය කිරීම,— නිස් වසරක යුද්ධය හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත් වල පැවති පුරාවස්තු විශාල ලෙස විනාශ වූ අතර පවතින පුරාවස්තු පිළිබඳ සමීක්ෂණයක් සිදු කර තොරතුරු රැස්කර ගැනීමත්, එම පුරාවස්තු තහවුරු කිරීම, ආරක්ෂා කිරීම හා ප්‍රතිසංස්කරණය

කිරීමත් අරමුණු කර ගෙන විද්වත් පුරාවිද්‍යාඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීම සුදුසු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.230/'14

83.

ගරු බුද්ධික පතිරණ මහතා,— වගා කිරීම සඳහා දේශීය බීජ ප්‍රචලිත කිරීම,— කෘෂි රසායන භාවිතයෙන් තොරව දේශීය කාබනික පොහොර ආශ්‍රයෙන් වගා කළ හැකි දේශීය බීජ වර්ග හඳුනාගෙන එම බීජ කඩිනමින් රට පුරා ව්‍යාප්ත කර රසායනික වස විසෙන් තොර ආහාර ජනනාවට ලබා දීම සඳහා අවශ්‍ය කරන පර්යේෂණ, තාක්ෂණය හා නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ක්‍රියාත්මක කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.231/'14

84.

ගරු බුද්ධික පතිරණ මහතා,— විදේශ භාෂා අධ්‍යයනයට පහසුකම් සැපයීම,— පුද්ගල බුද්ධියේ පාටුල බව තීරණය වීමට ඔහු සතු භාෂා ඥානය ප්‍රධාන සාධකයක් වන බැවින් ඉංග්‍රීසි භාෂාව හැරුණුකොට අනෙකුත් ප්‍රධාන විදේශ භාෂා හැදෑරීමට අවශ්‍ය පහසුකම් පුළුල් කර, සැලසුම් සම්පාදනය කර ක්‍රියාත්මක කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.232/'14

85.

ගරු බුද්ධික පතිරණ මහතා,— සියලු මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වියදම් කරන මුදල් සීමා කිරීම,— ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන සියලු මැතිවරණයන්හිදී ඇතැම් අපේක්ෂකයන් අති විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරන අතර මුදල් වියදම් කළ නොහැකි, එහෙත් රටට වැඩක් කළ හැකි බුද්ධිමත් පිරිසකට ඉන් අවාසි සහගත තත්ත්වයක් ඇති වන බැවින් මැතිවරණ සඳහා වියදම් කරන මුදල් ප්‍රමාණය සීමා කිරීමට හැකි වන ආකාරයේ නීති සම්පාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.233/'14

86.

ගරු බුද්ධික පතිරණ මහතා,— යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය පුරාවස්තු නැවත ලබා ගැනීම,— ශ්‍රී ලංකාව යටත් විජිතයක්ව පැවති සමයේ අප රටින් පෘතුගාලය, ඕලන්දය හා මහා බ්‍රිතාන්‍යයට රැගෙන ගිය පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත භාණ්ඩ පිළිබඳ සමීක්ෂණයක් සිදු කර එම භාණ්ඩ නැවත අප රටට ලබා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට රජය මැදිහත් විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.234/'14

87.

ගරු බුද්ධික පතිරණ මහතා,— සංඝාධිකරණයක් ස්ථාපනය කිරීම,— හික්සන් වහන්සේලාගේ ආරක්ෂාව හා ගෞරවය රැක ගැනීම වෙනුවෙන් උන්වහන්සේලාට අදාළ අධිකරණමය කාර්යයන් සඳහා වෙනම සංඝාධිකරණයක් පිහිටුවිය යුතු බවටත් එම අධිකරණ තීන්දු සඳහා නීතිමය බලය ලබාගැනීමට හැකි වන අයුරින් මෙම සංඝාධිකරණය ස්ථාපනය කළ යුතු බවටත් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.235/'14

88.

ගරු බුද්ධික පතිරණ මහතා,— ව්‍යවස්ථාපිත සංඝ සභාවක් පත් කිරීම,— පාර්ලිමේන්තුව ඇතුළු ජනතා නියෝජිත ආයතන සඳහා උපදේශකත්වය හා මග පෙන්වීම ලබා දීමට හා අණපනත්වලට සංශෝධන ඉදිරිපත් කළ හැකි නෛතික බලය සහිත සංඝ සම්මුතියෙන් පත්

කර ගත් රාජ්‍ය පරිපාලනය, නීතිය, විදේශ කටයුතු හා සමාජ ක්‍රියාකාරකම් පිළිබඳ හසල දැනුමක් සහ අත්දැකීම් සහිත විද්වත් සංඝයා වහන්සේලාගෙන් සමන්විත ව්‍යවස්ථාපිත සංඝ සභාවක් පත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.236/'14

89.

ගරු බුද්ධික පතිරණ මහතා,— වාපි සංස්කෘතික අධ්‍යයන ආයතනයක් පිහිටුවීම,— ශ්‍රී ලංකාවේ පැවැති ජල තාක්ෂණය හා වැව් තාක්ෂණය නැවත පණගන්වා රැකගැනීම සහ වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය පර්යේෂණ සිදු කිරීමට හා අධ්‍යාපන පාඨමාලා මගින් උක්ත විෂය ගැන දැනුමින් සන්නද්ධ කරන ලද පිරිසක් නිර්මාණය කිරීමට හැකියාව ඇතිවන පරිදි “වාපි සංස්කෘතික අධ්‍යයන ආයතනය” නමින් ආයතනයක් රජය මැදිහත්වීමෙන් ආරම්භ කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.237/'14

90.

ගරු බුද්ධික පතිරණ මහතා,— මහාවංශය අධ්‍යයනය සඳහා ආයතනයක් පිහිටුවීම,— ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ගමන් මග පෙන්වන මහාවංශය අධ්‍යයනය කිරීම සඳහා හික්ෂුන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් “මහාවංශ අධ්‍යයන පර්යේෂණ ජාතික ආයතනය” නමින් ආයතනයක් රාජ්‍ය අනුග්‍රහයෙන් පිහිටුවිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.238/'14

91.

ගරු බුද්ධික පතිරණ මහතා,— බෞද්ධ විරෝධී ක්‍රියා නැවැත්වීම,— ධර්ම ග්‍රන්ථ හා ප්‍රකාශන අධ්‍යයනය කිරීමේ මනා දැනුමක් ඇති නෛතික බලයක් සහිත විද්වත් සංඝ මණ්ඩලයක් පිහිටුවීම මගින් යම් නිර්මාණයක් එළිදැක්වීමට පෙර එය එම මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, සමාජගත කිරීමට නුසුදුසු නම්, සංශෝධන ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි යාන්ත්‍රණයක් සැකසීම මගින් බෞද්ධ විරෝධී ක්‍රියා හා ප්‍රකාශන රචනා වීම හා බුදු දහම සම්බන්ධ කරමින් සාවද්‍ය නිර්වචන ඉස්මතු වීම නැවැත්වීම සඳහා රජය මැදිහත් විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.239/'14

92.

ගරු බුද්ධික පතිරණ මහතා,— දේශ භිතෛෂි කලා නිර්මාණ ඇගයීම,— දේශානුරාගය හා ආන්මාහිමානය ඇතිවන පරිදි දේශීය හා සංස්කෘතික වටිනාකමින් අනුන කලාකෘති වාර්ෂිකව ඇගයීම සඳහා වැඩ පිළිවෙළක් සකස් කිරීමට රජය මැදිහත් විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.240/'14

93.

ගරු බුද්ධික පතිරණ මහතා,— ශ්‍රී ලංකාවේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විනය නැංවීමට කටයුතු කිරීම,— ශ්‍රී ලංකාවේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සෞඛ්‍ය සම්පන්න, නිරෝගී හා කායිකව ශක්තිමත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමේ අරමුණින් ඔවුන්ට නමා කැමති ක්‍රීඩාවකට යොමු වීමට සහ ප්‍රායෝගික විනය පුහුණුවකට යොමු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.241/'14

94.

ගරු බුද්ධික පතිරණ මහතා,— බෞද්ධ සංස්කෘතික තොරතුරු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම,— ශ්‍රී ලංකාව තුළ පිහිටා ඇති බෞද්ධාගමික ස්ථාන, ඒ හා සබැඳි අනුෂංගික අංශයන්

මෙන්ම, හික්ෂුන් වහන්සේලා පිළිබඳ තොරතුරු ආදී කරුණු එක් රැස් කර විධිමත්ව පරිගණක ගත කර, නවීන තාක්ෂණික උපකරණ සහ ප්‍රමාණවත් මානව හා භෞතික සම්පත් වලින් පිරිසුන් “බෞද්ධ සංස්කෘතික තොරතුරු මධ්‍යස්ථානය” නමින් ආයතනයක් රාජ්‍ය අනුග්‍රහයෙන් ආරම්භ කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.242/14

95.

ගරු බුද්ධික පතිරණ මහතා,— දහම් පාසල් පාඨ ග්‍රන්ථ කාලානුරූපීව සංශෝධනය කිරීම,— විභාග ඉලක්ක කරගත්, දැනුම පමණක් කේන්ද්‍රගත කළ පාඨ ග්‍රන්ථ වෙනුවට ප්‍රායෝගික පුහුණුව පදනම් කරගත්, බුද්ධිය වර්ධනය කරන්නාවූ, ශිෂ්ට සම්පන්න සමාජයක් නිර්මාණය කිරීම ඉලක්ක කර ගත් පාඨ ග්‍රන්ථ විද්වත් මණ්ඩලයක් හරහා සම්පාදනය කර දහම් පාසල් වෙත ලබා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.243/14

96.

ගරු බුද්ධික පතිරණ මහතා,— ජාත්‍යන්තර පාසල් නියාමනයට මණ්ඩලයක් පත් කිරීම,— ශ්‍රී ලංකාවේ සංස්කෘතියට, සදාචාරයට හා සමාජ පැවැත්මට ගැලපෙන පරිදි ජාත්‍යන්තර පාසල්හි විෂය පථයන් අවශ්‍ය පරිදි නියාමනය කළ හැකි පූර්ණ බලතල සහිත මණ්ඩලයක් පත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.244/14

97.

ගරු බුද්ධික පතිරණ මහතා,— ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව වඩාත් සක්‍රීය කිරීම,— දේශීය ඉතිහාස දැනුම, සාරධර්ම සම්පන්න බව, නිෂ්පාදන ශක්‍යතාව, බුද්ධි සම්පන්න බව, සම්ප්‍රදායික දැනුම, දේශානුරාගය, නිරෝගීතාව, කුසලතා පූර්ණ බව සහ ආකල්ප සම්පන්නියෙන් යුතු බව යන අංගයන්ගෙන් පරිපූර්ණ සාර්ථක පුරවැසියෙකු බිහි කල හැකි වන පරිදි සකසන ලද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හරහා සමස්ත අධ්‍යාපන ක්‍රමයේම පරිවර්තනයක් ඇති කිරීමට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව වඩාත් සක්‍රීය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.245/14

98.

ගරු බුද්ධික පතිරණ මහතා,— පවුල් වෛද්‍යවේදය පිළිබඳ විශේෂඥ සේවාව දියුණු කිරීම,— සෞඛ්‍ය සේවාවේ අත්‍යාවශ්‍ය අංගයක් වන පවුල් වෛද්‍යවේදය පිළිබඳ විශේෂඥ ක්ෂේත්‍රය තුළ දැනට පවතින ගැටලු නිරීක්ෂණය කර ඒවා කඩිනමින් නිරාකරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමටත් එම පවුල් වෛද්‍යවේදය පිළිබඳ විශේෂඥ සේවාව දියුණු කිරීමට සැලසුම් කිරීමටත් රජය මැදිහත් විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.246/14

99.

ගරු බුද්ධික පතිරණ මහතා,— ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සේවය විදේශයන්ට ලබා දීම,— ආයුර්වේද වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරන උපාධිධාරීන්හට විදේශ රටවල රැකියා අවස්ථා ලබා දීම සඳහා විධිමත් වැඩ පිළිවෙළක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සුදුසු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.247/14

100.

ගරු බුද්ධික පතිරණ මහතා,— ආයුර්වේද වෛද්‍ය පනත සංශෝධනය කිරීම,— දැනට පවතින යල් පැන ගිය ආයුර්වේද වෛද්‍ය පනත සංශෝධනය කර ආයුර්වේද වෛද්‍යවරුන්ගේ

වෘත්තීය ගැටලු විසඳමින්, එම වෘත්තීය සතු ගරුත්වය හා අභිමානය රැක ගැනීමට නව ආයුර්වේද වෛද්‍ය පනතක් කඩිනමින් ඉදිරිපත් කිරීමට පියවර ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.248/'14

101.

ගරු බුද්ධික පතිරණ මහතා,— දුම්රිය ආරක්ෂක පද්ධතියක් සකස් කිරීම,— ශ්‍රී ලංකාවේ දුම්රිය ආරක්ෂක පද්ධති නිර්මාණය කළ නව නිපැයුම් කරුවන් ද, එම ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් ද, දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම ක්ෂේත්‍රයන්හි ප්‍රවීණතාවයන්ගෙන් ද සමන්විත කමිටුවක් මගින් දුම්රිය ආරක්ෂක පද්ධතියක් සකස් කර ක්‍රියාත්මක කිරීමට රජය මැදිහත් විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.249/'14

102.

ගරු බුද්ධික පතිරණ මහතා,— මගී ප්‍රවාහන සේවයේ ගුණාත්මක තත්ත්වය වැඩි කිරීම,— බස් මගී ප්‍රවාහන සේවයේ ගුණාත්මක තත්ත්වය වැඩි කිරීම මගින් වාර්ෂිකව එම සේවාව ප්‍රතික්ෂේප කරන 1% - 2% ක් පමණ වූ මගීන් ප්‍රමාණය රඳවා ගැනීමට කටයුතු කිරීමෙන්, එම සේවයේ පැවැත්මට දීර්ඝ කාලීනව ඇති විය හැකි අවදානම අඩු කර ගැනීම සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙළක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සුදුසු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.250/'14

103.

ගරු බුද්ධික පතිරණ මහතා,— සිංහල භාෂාවට සම්මතයක් සකස් කිරීම,— සිංහල භාෂාවේ ලිඛිත ව්‍යවහාරය හා කථන ව්‍යවහාරය දෙයාකාරයක් ගන්නා අතරම න, ණ, ල, ළ හේදය, අද්පප්‍රාණ, මහප්‍රාණ අක්ෂර යෙදීම සහ පද බෙදීම ආදිය ද විවාද සහිත බැවින් සිංහල භාෂාව සඳහා සම්මතයක් සකස් කිරීමට විද්වත් මණ්ඩලයක් පත් කර කාලානුරූපව සිදුවන වෙනස්කම් ද සැලකිල්ලට ගෙන භාෂාවේ පැවැත්ම තහවුරු කිරීමට හැකි ක්‍රියාදාමයක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.251/'14

104.

ගරු බුද්ධික පතිරණ මහතා,— සංස්ථානික කාබනික අපද්‍රව්‍ය මගින් පරිසරය දූෂණය වීම පාලනය කිරීම,— පලිබෝධ නාශක සහ කර්මාන්ත ක්‍රියාවලියන්හි දී පිටවන සංස්ථානික කාබනික අපද්‍රව්‍ය (Persistent Organic Pollutants - POPs) දොළොස් වර්ගයක දූෂණ කාරකයන්ගෙන් සමන්විත අතර ඒවා මිනිසාගේ සෞඛ්‍යයට ඉතා අහිතකර බැවින් එම රසායනිකයන් පරිසරයට මුදා හැරීම පාලනය කිරීමට විධිමත් වැඩ පිළිවෙළක් සැලසුම් කර ක්‍රියාත්මක කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.252/'14

105.

ගරු බුද්ධික පතිරණ මහතා,— රාජ්‍ය පාලනයට සම්බුද්ධ දර්ශනය සම්බන්ධ කර ගැනීම,— සජීව අපරිහානීය ධර්ම, දසරාජ ධර්ම, රාජෝවාද ජාතකය, කුරු ධර්ම ජාතකය, ගන්ධ නින්දුක ජාතකය, තෙසතුර ජාතකය, දේවධර්ම ජාතකය, සතර සංග්‍රහ වස්තු, වක්කවත්තී සිහනාද සූත්‍රය හා ධර්ම ප්‍රදීපිකාව යන සම්බුද්ධ ඉගැන්වීම් සම්බන්ධව පාර්ලිමේන්තු, පළාත් සභා හා ප්‍රාදේශීය මට්ටමේ සිටින සියලුම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම තුළින් ඔවුන්ගේ භූමිකාව රටේ යහපාලනයට දායක කර ගැනීමට හැකි වන ආකාරයේ වැඩ පිළිවෙළක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට රජය මැදිහත් විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.253/'14

106.

ගරු බුද්ධික පතිරණ මහතා,— ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කිරීම,— ඒලොරසන්ට් බ්ලේබ්, දුරකථන, ජංගම දුරකථන, විදුලි උපකරණ, බැටරි, පරිගණක හා එහි කොටස් ආදිය අපද්‍රව්‍ය ලෙස පරිසරයට බැහැර කිරීමේදී ආසනික්, කැඩිමියම්, රසදිය, ලෙඩ වැනි බැර ලෝහ පරිසරයට එකතුවන බැවින් මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කිරීමට ක්‍රමවත් වැඩ පිළිවෙළක් සකස් කර පරිසරය සුරැකීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.254/'14

107.

ගරු බුද්ධික පතිරණ මහතා,— රටේ යහපාලනය ස්ථාපිත කිරීම,— අයහපත් පාලනයේ අංග ලක්ෂණ වන අන්තනෝමතික ප්‍රතිපත්ති සම්පාදනය, නිලබල වාදය, බලාත්මක නොවන සහ අසාධාරණ නීති, විධායක බලතල අනිසි පරිහරණය, දේශපාලනයට පුරවැසි දායකත්වය අඩුවීම සහ දූෂණය පැතිරීම යන කරුණු අප රට තුළ නොඅඩුව දක්නට ලැබෙන අතර මේ නිසා රටේ අයහපත් පාලනයක් පවතින බව පෙනී යන හෙයින් රට තුළ යහපාලනය ගොඩනැගීම සඳහා සැලසුම් සකස් කර ක්‍රියාත්මක කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.255/'14

108.

ගරු බුද්ධික පතිරණ මහතා,— විදේශ රටවල ඇති ශ්‍රී ලංකාවට අයත් පුස්තකාල පොත් නැවත ලබා ගැනීම,— ශ්‍රී ලංකාවට අයත් වටිනා පුස්තකාල පොත් රාශියක් යුරෝපා රටවල් ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක තිබෙන අතර ඒවායේ අන්තර්ගතව ඇති දැනුම මේ වන විට වත්මන් ලාංකීය සමාජයට අහිමිව ගොස් ඇති බැවින්, එම පුස්තකාල පොත් අප රටට ආසසු ලබා ගෙන ඒවායේ අඩංගු පෞරාණික දැනුම නැවත සමාජගත කිරීමට විධිමත් වැඩ පිළිවෙළක් සැලසුම් කර ක්‍රියාත්මක කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.256/'14

109.

ගරු බුද්ධික පතිරණ මහතා,— ජෛව විවිධත්වය රැක ගැනීම සඳහා කෘෂිකර්මය දායක කර ගැනීම,— ඒක බෝග වගාව වෙනුවට බහු බෝග වගාව සහ මිශ්‍ර බෝග වගාව ජනප්‍රිය කරවීම, ජෛව විවිධත්වයට හානිකර රසායන ද්‍රව්‍ය කෘෂි කර්මාන්තයෙන් ඇත් කිරීම හා ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණ ක්‍රම භාවිතය තුළින් රට තුළ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට ගොවීන් යොමු කරන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.257/'14

110.

ගරු බුද්ධික පතිරණ මහතා,— ජනතාවගේ ආහාර ලැබීමේ අයිතිය සුරක්ෂිත කිරීම,— එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව අයිතිවාසිකම් පද්ධතීන්ට අනුකූලව ආහාර ලැබීමේ මූලික අයිතිවාසිකම ශ්‍රී ලාංකික ජනතාවට අහිමි වන තත්ත්වයක් රජයේ ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම තුළ දක්නට ලැබෙන හෙයින් උක්ත ප්‍රඥප්තීන්ට අනුව රටේ ජනතාවගේ ආහාර ප්‍රශ්නය විසඳීමේ වගකීම මුළුමනින්ම රජයට පැවරී ඇති බැවින් රජය මැදිහත්වී ආහාර ද්‍රව්‍ය මිල පාලනය හා සෞඛ්‍ය ආරක්ෂිත ආහාර වේලක් රටේ ජනතාවට ලැබීම සහතික කෙරෙන විධිමත් වැඩ පිළිවෙළක් සම්පාදනය කර ජනතාවගේ ආහාර ලැබීමේ මූලික අයිතිවාසිකම තහවුරු කිරීමට පියවර ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.258/'14

111.

ගරු බුද්ධික පතිරණ මහතා,— අකාබනික ද්‍රව්‍ය කළමනාකරණය කිරීම,— අකාබනික ද්‍රව්‍ය ප්‍රතිවක්‍රීකරණය කිරීමත්, අකාබනික ද්‍රව්‍ය භාවිතය අවම කිරීමත්, භාවිතයෙන් ඉවත්වන අකාබනික ද්‍රව්‍ය එකතු කිරීමේ යාන්ත්‍රණයක් සැකසීම හා අකාබනික ද්‍රව්‍ය භාවිතා කිරීමේ පරිසර

නීති රීති විධිමත් කිරීමත් තුළින් රටේ පරිසර පද්ධතියේ ආරක්ෂාව හා යහපැවැත්ම සඳහා අකාබනික ද්‍රව්‍ය කළමනාකරණය කිරීමට පියවර ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.259/'14

112.

ගරු බුද්ධික පතිරණ මහතා,— දේශීය ඖෂධ සහ අත් බෙහෙත් පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීම,— නිරෝගී ජාතියක් ගොඩනැගීම සහ දේශීය ආයුර්වේදයේ යහපැවැත්ම මූලික අරමුණු වශයෙන් ගෙන දේශීය ඖෂධ වර්ග හා අත් බෙහෙත් පිළිබඳ විධිමත් කරුණු සහිත විෂයයක් පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම මගින් දේශීය ඖෂධ සහ අත් බෙහෙත් පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීමට පියවර ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.261/'14

113.

ගරු බුද්ධික පතිරණ මහතා,— මාතෘ හා ළමා මන්දපෝෂණය තුරන් කිරීම,— ශ්‍රී ලංකාව තුළ අඩුබර දරු උපන් අනුපාතිකය 25% තරම් ඉහළ අගයක් ගන්නා අතර එයට ප්‍රධාන සාධකය වන්නේ පෝෂ්‍යදායී ආහාර හිඟකම වන බැවින්, මාතෘ හා ළමා මන්දපෝෂණය දුර්ලිමට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර දුප්පත් ජනතාවට ලබා දීම ප්‍රමුඛතාවය කරගත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.262/'14

114.

ගරු බුද්ධික පතිරණ මහතා,— පරිසරය සුරැකීමෙන් නිරෝගී රටක් ගොඩනැගීම,— වර්තමාන ශ්‍රී ලංකාවේ පරිසර දූෂණය ඉහළ යාම හේතුවෙන් ජලයේ හා ආහාරවල විකිරණශීලී බව වැඩි වී ඇති අතර අනාගතයේදී මිනිසාට වැළඳෙන ඇතැම් රෝගවල රෝග නිධානය පවා සොයා ගැනීම අපහසු විය හැකි බැවින්, මේ පිළිබඳ වැඩිදුර විමර්ශනය කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කර වාර්තාවක් කැඳවා, එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම තුළින් රටේ ජනතාවගේ නිරෝගීභාවය සහතික කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.263/'14

115.

ගරු බුද්ධික පතිරණ මහතා,— රටේ ආරක්ෂාවට කෘෂිකර්මය සුරක්ෂිත කිරීම,— ධනවාදයේ තුන්වැනි කාර්තුව වන දෙවැනි ලෝක යුද්ධයෙන් පසු කාලයේදී හරිත විප්ලවයත් සමඟ කෘෂිකාර්මික ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වීම හේතුවෙන් වර්තමාන ලෝක ප්‍රජාව මුහුණ දී ඇති පරිසර දූෂණය, නිරෝගී බව නැතිවීම හා පිරිසිදු ආහාර නොමැතිවීම ආදී අවදානම් තත්වයන්ගෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව තිරසාර කෘෂිකර්ම භාවිතයන්ට පෙළඹවීමෙන් හා ගොවීන් ආරක්ෂා කෙරෙන රාජ්‍ය ප්‍රතිපත්ති රට තුළ ස්ථාපිත කරවීමෙන් රටේ අනාගතය සුරක්ෂිත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.264/'14

116.

ගරු බුද්ධික පතිරණ මහතා,— සංකීර්ණ ගෝලීය වෙළඳපොළ නිසා ජනතාවට ඇතිවන ගැටලු අවම කිරීම,— ගෝලීයකරණය විසින් හඳුන්වාදුන් ලෝක වෙළඳ රටාව මිනිසාගේ මනස ආක්‍රමණය කිරීම හේතුකොට ගෙන ඔහු පාරම්පරිකව ගෙන ආ හර පද්ධතීන් හා දියුණු දාර්ශනික චින්තනයන් මිනිස් මනස තුළින් උදුරා දැමීම වර්තමානය වන විට ශ්‍රී ලාංකිකයින්ට ද පොදු බැවින්, වෙළඳපොළ ආර්ථිකය තුළ ගොඩනැගෙන සංකීර්ණ ජීවන රටාව හා ඒ සමඟ පැන නගින සංකීර්ණ සමාජීය ප්‍රශ්නත් විසඳා ගනිමින් සහනශීලී දිවි පැවැත්මකට යා යුතු වන්නේ කෙසේද යන්න පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය වැඩ පිළිවෙළක් හා බුද්ධිමය සංවාදයක් රට තුළ ක්‍රියාත්මක කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

දින නියමයක් නොමැති යෝජනා පිළිබඳ දැනුම්දීම

*1.

අධ්‍යාපන අමාත්‍යතුමා,— ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව,—

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වීමෙන් පසුව අධ්‍යාපන ක්‍රමය ප්‍රමාණාත්මකව වර්ධනය වී ඇතත් ඊට සාපේක්ෂව අධ්‍යාපනය ගුණාත්මකව සහ ව්‍යුහාත්මකව වර්ධනය නොවීම නිසා ගුරුවරුන්ටත් සිසු දරු දැරියන් සහ දෙමාපියන්ටත් පීඩාකාරීවන වටපිටාවක් නිර්මාණය වී ඇති හෙයින් ද,

එම කරුණට අදාළව අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විවිධ අකටයුතු හා අසාධාරණකම් මෙන්ම වංචා සහ දූෂණ සිදුවන බවට සමාජ මතයක් නිර්මාණය වී ඇති හෙයින් ද,

සමස්ථ අධ්‍යාපන ක්‍රමයේ සුවිශාල වෙනස්කම් සහ ප්‍රතිසංස්කරණ රැසක් සිදුවිය යුතු බවට පොදු ජන මතයක් ගොඩනැගී ඇති හෙයින් ද,

මහින්ද විත්තන ඉදිරි දැක්මෙහි දක්වා ඇති දැනුම කේන්ද්‍රීය සංවර්ධන උපාය මාර්ගය සැලකිල්ලට ගනිමින් ද,

සමස්ත ලාංකීය ශිෂ්‍ය පරම්පරාවේ අනාගතය නිර්මාණය කිරීමට අදාළ වන ලෙස ළදරු පාසල් අවධියේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා සිසුන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කිරීමට අදාළවන පරිදි ජාතික අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීම කල් දැමිය නොහැකි සහ ජාතික ප්‍රමුඛතාව ලැබිය යුතු කරුණක් හෙයින් ද,

- (අ) පෙර පාසල්, ප්‍රාථමික, ද්විතියික සහ තෘතියික අධ්‍යාපනයෙහි ඇති විය යුතු ප්‍රමාණාත්මක, ගුණාත්මක සහ ව්‍යුහාත්මක වෙනස්කම් වේ දැයි සොයා බැලීම පිණිසද,
- (ආ) ජාතික, ආගමික සහ සංස්කෘතික හර පද්ධතීන් ආරක්ෂා කිරීම සඳහා අධ්‍යාපන ක්‍රමය තුළ ඇති කළ යුතු වෙනස්කම් පිළිබඳව සොයා බැලීම පිණිසද,
- (ඇ) පිරිවෙන් අධ්‍යාපනයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව සොයා බැලීම පිණිසද,
- (ඈ) පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී නිශ්චිත ක්‍රමවේදයක් තිබේද යන්න සොයා බැලීම පිණිසද,
- (ඉ) සියලුම විභාග සහ පරීක්ෂණ ප්‍රතිඵල ඉහළ මට්ටමකට ගෙන ඒම සහ උසස් අධ්‍යාපන සුදුසුකම් නොලබන සිසුන් වෙනුවෙන් අධ්‍යාපන ක්‍රමය තුළ ලබා දිය හැකි විකල්ප ක්‍රියා මාර්ග ඇතිකළ යුතුද යන්න සොයා බැලීම පිණිසද,
- (ඊ) විශ්ව විද්‍යාලයට ඇතුල්වීම සඳහා සුදුසුකම් ලැබුවත් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයකට ඇතුළත් නොවී විදේශයන්හි අධ්‍යාපනය ලැබීම පිණිස විදේශ ගතවන සිසුන්ට මෙරට තුළදීම අධ්‍යාපන ඉඩ ප්‍රස්ථා ලබා දිය හැකි ක්‍රමවේදයන් වේදැයි සොයා බැලීම පිණිසද,
- (උ) අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මකවීම තුළ ප්‍රාදේශීය, ජාතීන් සහ ආගමික වශයෙන් පවතින විෂමතා ඉවත් කිරීමට ගතයුතු ක්‍රමවේදයන් කවරේදැයි සොයා බැලීම පිණිසද,
- (ඌ) ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමේදී මධ්‍යම රජය සහ පළාත් සභා අතර ඇතිවිය යුතු අන්තර් සම්බන්ධතාවන්හි ස්වභාවය පිළිබඳව සොයා බැලීම පිණිසද,
- (එ) අධ්‍යාපන ක්‍රියාවලියේදී, ගුරුවරුන්, ගුරු උපදේශකවරුන්, විදුහල්පතිවරුන්, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමස්ථ අධ්‍යාපනවේදීන්ගේ වගකීම සහ කාර්යය නිශ්චය කිරීම සඳහා ගතයුතු පියවර කවරේදැයි සොයා බැලීම පිණිසද,

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළයුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

(2.)

- (අ) එම කාරක සභාව සහ එහි සභාපති කථානායකතුමා විසින් නම් කළ යුතු වන්නේය.
- (ආ) ස්ථාවර නියෝග 95 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, කාරක සභාව සාමාජිකයින් විසිඑක් (21) දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතු ය.
- (ඇ) එහි වාර්තාව එහි පළමු රැස්වීමේ සිට මාස තුනක(03) කාලයක් හෝ පාර්ලිමේන්තුව විසින් දීර්ඝ කෙරෙන එවැනි කාල පරිච්ඡේදයක් තුළ දී පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ යුතුය.

(3.) ඒ කාරක සභාවට,—

- (අ) සිය ගණපුරණය නියම කර ගැනීමට බලය තිබිය යුතුය.
- (ආ) සිය කාරක සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස යම් තැනැත්තකු කැඳවීමට ද, යම් ලේඛනයක් හෝ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස යම් තැනැත්තකුට නියම කිරීමට ද, ඉහත සඳහන් කරුණු පූර්ණ ලෙස සලකා බැලීම පිණිස අවශ්‍ය යයි කාරක සභාව කල්පනා කරන ලිඛිත හෝ වාචික සාක්ෂි ලබා ගැනීමට හා භාර ගැනීමට ද බලය තිබිය යුතුය.
- (ඇ) කාරක සභාවේ සභාය පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට ද බලය තිබිය යුතුය.
- (ඈ) කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමට ද, පාර්ලිමේන්තුව කල් තබන ලද්දේ වුව ද, රැස්වීම් පවත්වාගෙන යෑමට බලය තිබිය යුතු ය.

*2.

අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා,— 2010 වර්ෂයේ සිට සහ ඉන් අනතුරුව කොටස් වෙළඳපොළ තුළ සිදු වී ඇති සැකසහිත හෝ නීති විරෝධී ගනුදෙනු පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව,—

ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ ගනුදෙනුවල විනිවිදභාවය හා යෝග්‍යතාවය පිළිබඳ බරපතල සැක මතුවී ඇති හෙයින් ද;

කොටස් වෙළඳපොළේ රහස්‍ය තොරතුරු ලබාගත් රජයේ හා ඉන් පරිබාහිර ආයතනවල ඉහළ තනතුරු දරන ඇතැම් පුද්ගලයින් විසින් කුට ගනුදෙනු හා ඒ හා සමාන අයථා ක්‍රියාවන්හි නිරත වී ඇති බව හා නිරත වෙමින් සිටින බව වාර්තා වන හෙයින් ද;

මෙවන් සිද්ධීන් ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ ගනුදෙනු වල විශ්වසනීයත්වය කෙරෙහි ඉතා හානිකර ලෙස බලපෑ හැකි හෙයින් ද;

මේ පිළිබඳව ප්‍රතිකර්මය පියවර නොගන්නේ නම්, ශ්‍රී ලංකාව කෙරෙහි ආයෝජකයන් තුළ ඇති විශ්වාසය බරපතල කඩාවැටීමකට ලක්වන හෙයින් ද;

පහත දැක්වෙන කරුණු පිළිබඳව විමර්ශනය කොට වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි:—

- (අ) 2010 වර්ෂයේ සිට සහ ඉන් අනතුරුව කොටස් වෙළඳපොළ තුළ සිදුවූ කිසියම් ගනුදෙනුවක් සැකසහිත හෝ නීති විරෝධී ස්වභාවයෙන් යුක්තවේද;
- (ආ) මෙම කාලසීමාව තුළ කොටස් වෙළඳපොළෙහි තොරතුරු රහස්‍ය ලබා ගනිමින් කොටස් වෙළඳපොළ තුළ සිදු කළ කුට ගනුදෙනු පිළිබඳ සාක්ෂි තිබේද;
- (ඇ) රජයේ අරමුදල් භාවිතා කරමින් සිදු කළ වංචාවන් පිළිබඳ සාක්ෂි තිබේද;
- (ඈ) එසේ නම්, එම නීති විරෝධී ගනුදෙනු හා වංචාවන් පිළිබඳව වගකිවයුතු පුද්ගලයින් කවුරුන්ද;
- (ඉ) කොටස් වෙළඳපොළේ වෙනයම් අයථා ක්‍රියා සිදුවීම් පිළිබඳව සාක්ෂි තිබේද;

- (ඊ) එසේ නම්, එම අයථා ක්‍රියා කවරේද;
 - (උ) එම අයථා ක්‍රියා සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයින් කවුරුන්ද;
 - (ඌ) කොටස් ගනුදෙනු ඒවා පාලනය කරනු ලබන්නාවූ නීති රෙගුලාසිවලට අනුකූල ලෙස සිදුවන බවට වගබලා ගැනීමේ වගකීම පැවරී ඇති පුද්ගලයින් එසේ නොකිරීම පිළිබඳ සාක්ෂි තිබේද;
 - (එ) එවැනි නීති විරෝධී ගනුදෙනු හා අයථා ක්‍රියා ඉදිරියේදී නැවත සිදුවීම වැලැක්වීම සඳහා අවශ්‍ය පියවර හා ක්‍රියාමාර්ග කවරේද; සහ
 - (ඒ) විමර්ශනයට අදාළ වේයැයි සිය අභිමතය පරිදි කාරක සභාව නිශ්චය කරන අනෙකුත් වෙනත් කරුණු;
2. (අ) එම කාරක සභාව සහ එහි සභාපති කථානායකතුමා විසින් නම් කළ යුතු ය.
- (ආ) ස්ථාවර නියෝග අංක 95හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද, කාරක සභාව සාමාජිකයින් විසි එක් (21) දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතු ය.
3. එකී කාරක සභාවට,
- (අ) සිය ගණපුරණය නියම කර ගැනීමට ද;
 - (ආ) යම් තැනැත්තෙකු කැඳවීමට, යම් ලේඛන හෝ වාර්තා ගෙන්වා ගැනීමට, පාර්ලිමේන්තුව හෝ එම කාරක සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස යම් තැනැත්තෙකුට නියම කිරීමට හා එබඳු තැනැත්තෙකු සන්නකයෙහි හෝ පාලනය යටතේ පවතින යම් ලේඛනයක්, පොතක්, වාර්තාවක් හෝ ලියවිල්ලක් ඉදිරිපත් කරන ලෙස නියම කිරීමට ද;
 - (ඇ) සාක්ෂිකරුවන් වාචිකව විභාග කිරීමෙන් සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට හෝ අන්‍යාකාරයෙන් තහවුරු කර ගැනීමට හා කාරක සභාවේ සභාපති හෝ එම කාර්යය සඳහා විශේෂයෙන් බලය පවරනු ලැබූ තැනැත්තෙකු විසින් දිවුරවනු ලැබූ සාක්ෂිකරුවන් විභාග කිරීමට ද;
 - (ඈ) කාරක සභාවේ සභාය පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයින්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට; සහ
 - (ඉ) කලින්කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමට ද, පාර්ලිමේන්තුව කල්තබන ලද්දේ වුවද රැස්වීම් පවත්වාගෙන යාමට ද
- බලය තිබිය යුතුය.
4. සිය පළමුවැනි රැස්වීම් දිනයේ සිට වර්ෂයක කාලයක් තුළ හෝ පාර්ලිමේන්තුව විසින් වැඩිදුරටත් ලබා දෙන අන් කවර කාල සීමාවක් තුළ කාරක සභාව සිය වාර්තාව ඉදිරිපත් කළ යුතුය.

පා. 37/'10

3.

- ගරු රවී කරුණානායක මහතා
- ගරු රන්ජන් රාමනායක මහතා
- ගරු එච්. එම්. එම්. හරිස් මහතා
- ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
- ගරු අර්ජුන රණතුංග මහතා
- ගරු නිමල් විජේසිංහ මහතා

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා

ගරු ජේ. ශ්‍රී රංගා මහතා

ගරු හරින් ප්‍රනාන්දු මහතා,— රට පුරා පවතින අත්‍යාවශ්‍ය ඖෂධවල උග්‍ර හිඟය පිළිබඳ කරුණු සොයා බලා වාර්තා කිරීම පිණිස වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව,—

අත්‍යාවශ්‍ය ඖෂධවල උග්‍ර හිඟයක් රට පුරා පවතින හෙයින් ද,

මෙම හිඟය සඳහා හේතු ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කර ඇති හෙයින් ද,

මෙම තත්වය නිවැරදි කිරීම සඳහා වූ ක්‍රියාමාර්ග කඩිනමින් නොගතහොත්, මහත් ව්‍යාසනයක් ඇතිවිය හැකි හෙයින් ද,

- (අ) මෙම ඖෂධ හිඟය සඳහා හේතු විමසා බැලීම සඳහාත්;
- (ආ) මෙම තත්වයෙන් මිදීම සඳහා අවශ්‍ය කෙටි කාලීන ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහාත්;
- (ඇ) අනාගතයේ මෙබඳු තත්වයක් යළි ඇතිවීම වැළැක්වීමට ගතයුතු ස්ථිර ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහාත්;

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

2. (අ) එම කාරක සභාව සහ එහි සභාපති කථානායකතුමා විසින් නම් කළ යුතු වන්නේය.
 (ආ) ස්ථාවර නියෝග 95 හි විධිවිධානවල කුමක් සඳහන් ව තිබුණ ද, කාරක සභාව සාමාජිකයින් විසි එක් (21) දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතු ය.
3. ඒ කාරක සභාවට,—
 (අ) සිය ගණපුරණය නියම කර ගැනීමට ද;
 (ආ) පුද්ගලයන්, ලිපි ලේඛන හා වාර්තා ගෙන්වා ගැනීමට ද, පාර්ලිමේන්තුව හෝ එබඳු කාරක සභාවක් ඉදිරියේ පෙනී සිටින ලෙස ඕනෑම පුද්ගලයෙකුට නියම කිරීමට ද, එබඳු පුද්ගලයන්ගේ සන්නකයේ හෝ පාලනය යටතේ පවතින යම් ලිපියක්, පොතක්, ලේඛනයක් හෝ වාර්තා ඉදිරිපත් කරන ලෙස නියම කිරීමට ද;
 (ඇ) සාක්ෂ්‍යකරුවන් වාචිකව විභාග කිරීමෙන් සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට හෝ අත්‍යාකාරයෙන් තහවුරු කර ගැනීමට ද, කාරක සභාවේ සභාපති හෝ එම කාර්ය සඳහා විශේෂයෙන් බලය පවරනු ලැබූ තැනැත්තෙකු විසින් දිවුරවනු හෝ සහතික කරනු ලැබූ සාක්ෂ්‍යකරුවන් විභාග කිරීමට ද;
 (ඈ) කාරක සභාවේ සහය පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට ; සහ
 (ඉ) කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමට ද, පාර්ලිමේන්තුව කල් තබන ලද්දේ වුව ද රැස්වීම් පවත්වාගෙන යෑමට ද;

බලය තිබිය යුතුය.

4. සිය පළමුවැනි රැස්වීම් දිනයේ සිට මාස 6ක කාලයක් තුළ හෝ පාර්ලිමේන්තුව විසින් වැඩිදුරටත් ලබා දෙන අන් කවර කාල සීමාවක් තුළ කාරක සභාව සිය වාර්තාව ඉදිරිපත් කළ යුතුය.

පා. 38/10

4.

ගරු රවී කරුණානායක මහතා

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා

- ගරු ජේ. ශ්‍රී රංගා මහතා
- ගරු රන්ජන් රාමනායක මහතා
- ගරු හරිත් ප්‍රනාන්දු මහතා
- ගරු පාලිත තෙවරප්පෙරුම මහතා
- ගරු එච්. එම්. එම්. හරිස් මහතා
- ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
- ගරු අර්ජුන රණතුංග මහතා

ගරු නිමල් විජේසිංහ මහතා,— කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල යළි යළිත් ජල ගැලීම් ඇති වීමට හේතු සොයා බලා වාර්තා කිරීම පිණිස වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව,—

පසුගිය දින ගණනාවක් තුළ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ වැඩි කොටසක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ විශාල කොටස් තදබල ජල ගැලීම් වලට ගොදුරු වී ඇති හෙයින් ද,

මෙය, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය සහ දිස්ත්‍රික්කය තුළ වෙසෙන පුරවැසියන්ගේ ජීවිත වල නිරන්තරයෙන් යළි යළිත් ඇතිවන ලක්ෂණයක් බවට පත්ව ඇති හෙයින් ද,

මේ පිළිබඳ වගකීම ඇත්තවුන් මෙම තත්ත්වය පාලනය කිරීමට කිසිදු ප්‍රයත්නයක් දරා නොමැති හෙයින් ද,

මෙම ජල ගැලීම් යළි යළිත් ඇතිවීම වැළැක්වීම පිණිස කිසිදු ක්‍රියාමාර්ගයක් ගනු ලැබ නොමැති හෙයින් ද,

කාලයත් සමඟ තත්ත්වය වඩ වඩාත් නරක අතට හැරී ඇති හෙයින් ද,

ජල ගැල්ම පහව යාමෙන් පසුව සියළු දෙයම අමතක කර දැමීමේ ප්‍රවණතාවක් ඇති හෙයින් ද,

මෙය ඉතාමත් අසතුටුදායක තත්ත්වයක් වන හෙයින් ද,

- (අ) කොළඹ නගරයේ හා ඒ අවටද, එම දිස්ත්‍රික්කයේ ද යළි යළිත් ජල ගැලීම් ඇතිවීමට හේතු විමසා බැලීමට ද;
- (ආ) ඉහත කී පරිදි ජල ගැලීම් ඇති වීම වැළැක්වීමට අවශ්‍ය ක්ෂණික හා කෙටි කාලීන ක්‍රියා මාර්ග පිළිබඳව විමසා බැලීමට ද;
- (ඇ) මෙම ගැටළුව යළි යළිත් ඇතිවීම ස්ථිරව ම වැළැක්වීමේ ක්‍රම සහ විධි නිර්දේශ කිරීමට ද;

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

2. (අ) එම කාරක සභාව සහ එහි සභාපති කථානායකතුමා විසින් නම් කළ යුතු වන්නේය.
- (ආ) ස්ථාවර නියෝග 95 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, කාරක සභාව සාමාජිකයන් විසි එක් (21) දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතුය.

3. ඒ කාරක සභාවට,—

- (අ) සිය ගණපූරණය නියම කර ගැනීමට ද;
- (ආ) පුද්ගලයන්, ලිපි ලේඛන හා වාර්තා ගෙන්වා ගැනීමට ද, පාර්ලිමේන්තුව හෝ එබඳු කාරක සභාවක් ඉදිරියේ පෙනී සිටින ලෙස ඕනෑම පුද්ගලයෙකුට නියම කිරීමට ද, එබඳු පුද්ගලයන්ගේ සන්නකයේ හෝ පාලනය යටතේ පවතින යම් ලිපියක්, පොතක්, වාර්තාවක් හෝ ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස නියම කිරීමට ද;

- (ඇ) සාක්ෂාකරුවන් වාචිකව විභාග කිරීමෙන් සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට හෝ අන්‍යාකාරයෙන් තහවුරු කර ගැනීමට ද, කාරක සභාවේ සභාපති හෝ ඒ එම කාර්යය සඳහා විශේෂයෙන් බලය පවරනු ලැබූ තැනැත්තෙකු විසින් දිවුරවනු හෝ සහතික කරවනු ලැබූ සාක්ෂාකරුවන් විභාග කිරීමට ද;
- (ඈ) කාරක සභාවේ සභාය පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගේ හා ප්‍රවීණයන්ගේ සහාය ලබා ගැනීමට; සහ
- (ඉ) කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමට ද, පාර්ලිමේන්තුව කල් තබන ලද්දේ වුව ද රැස්වීම් පවත්වාගෙන යෑමට ද;

බලය තිබිය යුතුය.

4. සිය පළමුවැනි රැස්වීම් දිනයේ සිට මාස 6ක කාලයක් තුළ හෝ පාර්ලිමේන්තුව විසින් වැඩිදුරටත් ලබා දෙන අන් කවර කාල සීමාවක් තුළ කාරක සභාව සිය වාර්තාව ඉදිරිපත් කළ යුතුය.

පා. 58/10

5.

- ගරු කරු ජයසූරිය මහතා
- ගරු ජෝන් අමරතුංග මහතා
- ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා
- ගරු ඩී. එම්. ස්වාමිනාදන් මහතා
- ගරු රවී කරුණානායක මහතා

ගරු ජේ. ශ්‍රී රංගා මහතා,— මැතිවරණ නීති සමාලෝචනය කිරීම හා සංශෝධන නිර්දේශ කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව,—

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පසුගිය වර්ෂ ගණනාවක් මුළුල්ලේ විවිධාකාර ප්‍රයත්නයන් දරා ඇති හෙයින්ද,

5 වැනි පාර්ලිමේන්තුව කාලයේදී හා ඉන් අනතුරුව 2006, 6 වැනි පාර්ලිමේන්තුව කාලයේදී ද ඇතුළුව, අවස්ථා ගණනාවකදී මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳව විමසා බැලීම සඳහා විශේෂ කාරක සභා පත් කරනු ලැබ ඇති හෙයින් ද,

- මෙම කාරක සභා විසින් අන්තර්වාර වාර්තා ගණනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇති හෙයින් ද,
- මෙම කාරක සභාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති හෙයින් ද,

- (අ) මැතිවරණ සම්බන්ධ නීති, විශේෂයෙන්ම ඡන්දදායකයන් ලියාපදිංචි කිරීමේ පනත, පළාත් පාලන මැතිවරණ පනත, පළාත් සභා මැතිවරණ පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ ජනාධිපති මැතිවරණ පනත හා සමඟ ඉහත කී පනත්වලට වසර ගණනාවක් පුරා සිදුකරන ලද විවිධ සංශෝධනද ඉහත දක්වා ඇති පනත්වල විධිවිධාන වලට අදාළ කරන ලද විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත්ද සමාලෝචනය කිරීමටත්;
- (ආ) මෙම පනත් ප්‍රතිශෝධනය කිරීමට, සංශෝධනය කිරීමට හා ඒකාබද්ධ කිරීමට ඇති අවශ්‍යතාව තක්සේරු කිරීමටත්;
- (ඇ) මැතිවරණවලට අදාළව දැනට පවත්නා නීති වලට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහ සංශෝධන නිර්දේශ කිරීමටත්;

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

- 2. (අ) එම කාරක සභාව සහ එහි සභාපති කථානායකතුමා විසින් නම් කළ යුතු වන්නේය.
- (ආ) ස්ථාවර නියෝග 95 හි විධිවිධාන වල කුමක් සඳහන්ව තිබුණ ද, කාරක සභාව සාමාජිකයන් (21) දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතුය.
- 3. ඒ කාරක සභාවට,—
 - (අ) සිය ගණපුරණය නියම කර ගැනීමට ද;
 - (ආ) යම් තැනැත්තෙකු කැඳවීමට, යම් ලේඛන හෝ වාර්තා ගෙන්වා ගැනීමට, පාර්ලිමේන්තුව හෝ සිය කාරක සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස යම් තැනැත්තෙකුට නියම කිරීමට හා එබඳු තැනැත්තෙකු සන්තකයෙහි හෝ පාලනය යටතේ පවතින යම් ලේඛනයක්, පොතක්, වාර්තාවක් හෝ ලියවිල්ලක් ඉදිරිපත් කරන ලෙස නියම කිරීමට ද;
 - (ඇ) සාක්ෂිකරුවන් වාචිකව විභාග කිරීමෙන් සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට හෝ අන්‍යාකාරයෙන් තහවුරු කර ගැනීමට හා කාරක සභාවේ සභාපති හෝ එම කාර්යය සඳහා විශේෂයෙන් බලය පවරනු ලැබූ තැනැත්තෙකු විසින් දිවුරවනු ලැබූ සාක්ෂිකරුවන් විභාග කිරීමට ද;
 - (ඈ) කාරක සභාවේ සභාය පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට; සහ
 - (ඉ) කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමට ද පාර්ලිමේන්තුව කල් තබන ලද්දේ වුවද රැස්වීම් පවත්වාගෙන යෑමට ද;

බලය තිබිය යුතුය.

- 4. සිය පළමුවැනි රැස්වීම් දිනයේ සිට වර්ෂයක කාලයක් තුළ හෝ පාර්ලිමේන්තුව විසින් වැඩිදුරටත් ලබා දෙන අන් කවර කාල සීමාවක් තුළ කාරක සභාව සිය වාර්තාව ඉදිරිපත් කළ යුතුය.

පා. 61/10

6.

- ගරු කරු ජයසූරිය මහතා
- ගරු ජෝන් අමරතුංග මහතා
- ගරු (වෛද්‍ය) ජයලත් ජයවර්ධන මහතා
- ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා
- ගරු තලතා අතුකෝරල මහත්මිය

ගරු වන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ මහත්මිය,— දහහත්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම, සමාලෝචනය කිරීම හා එය ක්‍රියාත්මක කිරීම සඳහා තවදුරටත් සංශෝධන අවශ්‍ය වන්නේද යන්න පිළිබඳව වාර්තා කිරීම පිණිස වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව,—

දහහත්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2001 වර්ෂයේදී පාර්ලිමේන්තුව විසින් සම්මත කර සහතික කරන ලද හෙයින් ද;

රාජ්‍ය පරිපාලන සහ අධිකරණ නියෝජිත ආයතන ගණනාවක ස්වාධීනත්වය සහතික කරනු පිණිස වූ වැදගත් විධිවිධාන ගණනාවක් ඉහත කී සංශෝධනයෙහි විධිවිධාන මගින් හඳුන්වාදුන් හා එම විධිවිධානවලට අන්තර්ගත වූ හෙයින් ද;

ඉහත කී සංශෝධන මගින් සාධාරණ හා නිදහස් සමාජයක් සහතික කිරීම චේතනය කරන ලද හෙයින් ද;

දහහත්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි විධිවිධාන උල්ලංඝනය වන බව නිරීක්ෂණය කරනු ලැබ ඇති හෙයින් ද;

- (අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහහත්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි විධිවිධාන ක්‍රියාත්මක කිරීම සමාලෝචනය කිරීමට ද;
- (ආ) එහි විධිවිධාන අනුගමනය කිරීම සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර නිර්දේශ කිරීමට ද;
- (ඇ) නවදුරටත් සංශෝධන අවශ්‍ය වන්නේද යන්න සලකා බැලීමට ද;

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

- 2. (අ) එම කාරක සභාව සහ එහි සභාපති කටානයකතුමා විසින් නම් කළ යුතු වන්නේය.
- (ආ) ස්ථාවර නියෝග 95 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, කාරක සභාව සාමාජිකයන් විසි එක් (21) දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතුය.

3. ඒ කාරක සභාවට,—

- (අ) සිය ගණපුරණය නියම කර ගැනීමට බලය තිබිය යුතුය.
- (ආ) යම් තැනැත්තෙකු කැඳවීමට, යම් ලේඛන හෝ වාර්තා ගෙන්වා ගැනීමට, පාර්ලිමේන්තුව හෝ සිය කාරක සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස යම් තැනැත්තෙකුට නියම කිරීමට හා එබඳු තැනැත්තෙකු සන්නකයෙහි හෝ පාලනය යටතේ පවතින යම් ලේඛනයක්, පොතක්, වාර්තාවක් හෝ ලියවිල්ලක් ඉදිරිපත් කරන ලෙස නියම කිරීමට බලය තිබිය යුතුය.
- (ඇ) සාක්ෂිකරුවන් වාචිකව පරීක්ෂා කිරීමෙන් සත්‍ය අසත්‍යතාව විමසීමට හෝ අන්‍යාකාරයෙන් තහවුරු කරගැනීමට, කාරක සභාවේ සභාපති හෝ එම කාර්යය සඳහා විශේෂයෙන් බලය පවරනු ලැබූ තැනැත්තෙකු විසින් දිවුරවනු ලැබූ සාක්ෂිකරුවන් විභාග කිරීමට බලය තිබිය යුතුය.
- (ඈ) කාරක සභාවේ සභාය පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමටද බලය තිබිය යුතුය.
- (ඉ) කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමට ද, පාර්ලිමේන්තුව කල් තබන ලද්දේ වුවද රැස්වීම් පවත්වාගෙන යෑමට බලය තිබිය යුතුය.

- 4. කාරක සභාව, සිය පළමුවැනි රැස්වීම් දිනයෙහි සිට එක් වර්ෂයක් හෝ පාර්ලිමේන්තුව ලබා දෙන්නාවූ එවැනි අන් කවර හෝ නැතහොත් දීර්ඝ වූ හෝ කාල සීමාවක් තුළ සිය වාර්තාව ඉදිරිපත් කළ යුතුය.

පා. 66/'10

7.

- ගරු රනිල් වික්‍රමසිංහ මහතා
- ගරු කරු ජයසූරිය මහතා
- ගරු ජෝන් අමරතුංග මහතා
- ගරු රවුෆ් හකීම් මහතා
- ගරු මංගල සමරවීර මහතා,— රාජ්‍ය මූල්‍ය පිළිබඳ කාරක සභාව,—

තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සභාපතිවරයකුගෙන් සහ සාමාජිකයන් එකොළොස් දෙනෙකුගෙන් සමන්විත වන්නා වූ ද, එසේ වුවද සභාපතිවරයා විරුද්ධ පාර්ශ්වයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන්නා වූ ද, රාජ්‍ය මූල්‍ය පිළිබඳ කාරක සභාව යැයි හැඳින්විය යුතු කාරක සභාවක් වන්නේය.

- 2. (අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි ව්‍යවස්ථාව යටතේ ආදායම් එකතු කිරීම ද;

- (ආ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 149(1) ව්‍යවස්ථාව යටතේ ඒකාබද්ධ අරමුදලින් ගෙවීම් කිරීම ද;
- (ඇ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 149(1) ව්‍යවස්ථාව යටතේ, නීතිය ප්‍රකාරව විශේෂිත පරමාර්ථ සඳහා රාජ්‍ය අරමුදල් උපයෝජනය කිරීම ද;
- (ඈ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(1) සහ 150(2) ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය අරමුදල් භාවිතා කිරීම ද;
- (ඉ) විසර්ජන පනතේ ඇතුළත් වන විසර්ජනයන් ප්‍රවර්තන වර්ෂය සඳහා ආපසු ගැනීම්, විසර්ජනයන් මාරු කිරීම් සහ අනපේක්ෂිත ශේෂය මාරු කිරීම ද;
- (ඊ) ප්‍රවර්තන වර්ෂය සඳහා විසර්ජන පනත ක්‍රියාත්මක කිරීම ද;
- (උ) රාජ්‍ය ණය සහ ණය පොලී ගෙවීම ද;
- (ඌ) 2003 අංක 2 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත යටතේ වාර්තා සහ ප්‍රකාශ ද;

පරීක්ෂා කිරීම එකී කාරක සභාවේ කාර්යය වන්නේය.

- 3. ඉහත 2 ඡේදයෙහි සඳහන් වන කරුණු වලින් පැන නගින කරුණු සම්බන්ධයෙන් කාරක සභාව වරින් වර පාර්ලිමේන්තුවට වාර්තා කළ යුත්තේ ය.
- 4. අයවැය ඇස්තමේන්තු කෙටුම්පත් සභාගත කරනු ලැබීමෙන් පසු සති 6ක් ඇතුළත කාරක සභාව, රජයේ ප්‍රතිපත්ති සීමාවන් ඇතුළත නිසි පරිදි මුදල් වැය කරනු ලැබේ ද යන්න සඳහන් කරමින් වාර්තාවක් ඉදිරිපත් කළ යුත්තේය.
- 5. අයවැය ඉදිරිපත් කරනු ලැබීමෙන් ඉක්බිතිව විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමෙන් පසු දින 4ක් ඇතුළත කාරක සභාව, සමස්ත ඇස්තමේන්තුගත වියදම් සහ ලැබීම් නිගමනය කිරීමේදී පදනම් වශයෙන් භාවිත කරනු ලබන රාජ්‍ය මූල්‍ය, මූල්‍ය සහ ආර්ථික උපකල්පනයන් පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුත්තේ ය.

පා. 67/'10

8.

ගරු රනිල් වික්‍රමසිංහ මහතා

ගරු කරු ජයසූරිය මහතා

ගරු ජෝන් අමරතුංග මහතා

ගරු රවුෆ් හකීම් මහතා

ගරු මංගල සමරවීර මහතා,— අධිකෂණ ස්ථාවර කාරක සභා,—

(අ) පහත ලැයිස්තුගත කර ඇති පරිදි, තම බල සීමාව යටතට එන විෂයයන්ට අදාළ සියලු පනත් කෙටුම්පත්, යෝජනා, ගිවිසුම්, වාර්තා හා අනෙකුත් කරුණු පරීක්ෂා කිරීමේ බලතල සහ බල සීමාවන් පහත දක්වා ඇති එක් එක් කාරක සභාවට පැවරෙන “අධිකෂණ ස්ථාවර කාරක සභා” යනුවෙන් හැඳින්වෙන කාරක සභා පාර්ලිමේන්තුවේ නීතිය යුතු යැයිද,

(ආ) එකී කාරක සභාවල බල සීමාව යටතට එන සියලු පනත් කෙටුම්පත්, යෝජනා, ගිවිසුම්, වාර්තා සහ අනෙකුත් කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථමයෙන් වාර්තා කිරීම සඳහා අදාළ කාරක සභාවලට යොමු කළ යුතු යැයිද,

මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

1. ජාත්‍යන්තර සබඳතා

ජාත්‍යන්තර වෙළඳාම ඇතුළුව විදේශ රැකියා, ජාත්‍යන්තර සංවිධාන, ජාත්‍යන්තර සම්මේලන සහ ගිවිසුම්, කලාපීය සංවිධාන

2. ජාතික ආරක්ෂාව

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව ඇතුළුව සන්නද්ධ හමුදා, රහස් තොරතුරු, මහජන නීතිය හා සාමය, පොලිසිය හා ආරක්ෂාව, විදේශීය රටවල් සමඟ සහයෝගීතාව

3. කෘෂිකර්ම සහ ඉඩම්

වැවිලි කර්මාන්ත, මහවැලි අධිකාරිය, ඉඩම් සහ වාරිමාර්ග ඇතුළුව

4. මානව සම්පත් හා සංස්කෘතිය

අධ්‍යාපනය, පුහුණුව, තරුණ කටයුතු, ක්‍රීඩා, සංස්කෘතිය හා ආගමික කටයුතු ඇතුළුව

5. මානව ජනාවාස හා බල ශක්තිය

නාගරික හා ග්‍රාමීය යටිතල ව්‍යුහයක්, මහා මාර්ග, මාර්ග, දුම්රිය, නැව් කටයුතු, ගුවන් සේවා, තැපැල් සහ විදුලි සංදේශ

6. මානව සුඛ සාධනය

සෞඛ්‍යය, සමාජ සුඛ සාධනය, දරිද්‍රතාව දුර්ලිඛ, අබාධිතයින්, ජ්‍යෙෂ්ඨ පුරවැසි හා ළමා සුඛ සාධනය ඇතුළුව

7. අභ්‍යන්තර පරිපාලනය

8. පරිසර හා ස්වාභාවික සම්පත්

ජල කළමනාකරණය, ජලජ සම්පත්, විශේෂිත ආර්ථික කලාපය හා ධීවර කටයුතු ඇතුළුව

9. නෛතික හා කාන්තා කටයුතු

අධිකරණ, මානව හිමිකම්, මාධ්‍ය, කම්කරු, ජාතික ඒකාබද්ධතා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඇතුළුව

(ඇ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 44(ඇ) සහ 45(1) ව්‍යවස්ථා යටතේ අමාත්‍යාංශ වලට පවරා ඇති විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු හා ආයතන, ව්‍යවස්ථාදායක අධීක්ෂණ කාර්යය සඳහා පාර්ලිමේන්තුව විසින් යෝග්‍ය ස්ථාවර කාරක සභාවට වෙන් කරනු ලබන්නේය.

2 (අ) (i) (අ) පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන නීති භාවිතය, පරිපාලනය, ක්‍රියාත්මක කිරීම හා ඵලදායී බව; සහ

(ආ) නව හෝ අතිරේක නීති පැනවීමේ අවශ්‍යතාව හෝ යෝග්‍යතාව දැක්විය හැකි තත්වයන් සහ අවස්ථා;

සම්බන්ධයෙන් සිය විශේෂණ ඇගයීම් කාර්යයේ දී ද; සහ

(ii) නීති හා අවශ්‍ය සහ යෝග්‍ය විය හැකි පරිදි ඵලදායී අතිරේක නීති සකස්කිරීමේදී සලකා බැලීමේදී හා නීති පැනවීමේදී හෝ වෙනස් කිරීමේදී ද;

පාර්ලිමේන්තුවට සහාය වීම පිණිස (ආ) ඡේදයෙහි විධිවිධාන සලස්වා ඇති පරිදි එකී විවිධ අධීක්ෂණ ස්ථාවර කාරක සභා වලට පොදු අධීක්ෂණ වගකීම් තිබිය යුත්තේය.

(ආ) කාරක සභාවක බල සීමාවට ඇතුළත් වන විෂයයන්ට අදාළ ව්‍යවස්ථා සම්පාදන ව්‍යාපෘති හා වැඩසටහන් පාර්ලිමේන්තුවේ අභිප්‍රායට අනුකූලව ක්‍රියාත්මක වන්නේද සහ ඉටු වන්නේද යන්න හා ඒවා දිගටම පවත්වා ගත යුතුද, සීමා කළ යුතුද නැතහොත් බැහැර කළ යුතුද යන්න තීරණය කරනු පිණිස සෑම ස්ථාවර කාරක සභාවක්ම අධීක්ෂණ පදනමක් මත—

(i) සිය බලසීමාවට ඇතුළත් වන විෂයයන්ට අදාළ ව්‍යවස්ථා සම්පාදනය ව්‍යාපෘති සහ වැඩසටහන් යෙදවුම, පරිපාලනය, ක්‍රියාත්මක කිරීම හා ඵලදායී බව;

- (ii) සිය බලසීමාවට ඇතුළත් වන විෂයයන්ට අදාළ ව්‍යවස්ථා සම්පාදන සහ වැඩසටහන් පාලනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා වගකීම ඇති දෙපාර්තමේන්තු හා ආයතන වල සංවිධානය හා මෙහෙයුම;
- (iii) සිය බලසීමාවට ඇතුළත් වන විෂයයන්ට අදාළව නව හෝ අතිරේක ව්‍යවස්ථා පැනවීමේ අවශ්‍යතාව හෝ යෝග්‍යතාව දැක්විය හැකි කවර හෝ තත්ත්වයන් හෝ අවස්ථා (එයට අදාළව පනත් කෙටුම්පතක් හෝ යෝජනාවක් හඳුන්වා දෙනු ලැබ ඇතිව හෝ නැතිව වුවද); සහ
- (iv) සිය බල සීමාවට ඇතුළත් වන විෂයයන් පිළිබඳ අනාගත පර්යේෂණ හා පුරෝකථන;

අධීක්ෂණය කළ යුත්තේය.

- (ඇ) සෑම කාරක සභාවක්ම විසින් සිය වගකීම් ඉටු කිරීමේදී අවශ්‍ය යැයි හෝ යෝග්‍ය යැයි හෝ එය සලකන පරීක්ෂණ හෝ අධ්‍යයනයන් කවර හෝ අවස්ථාවක සිදු කිරීමට එක් එක් කාරක සභාවට හැකිය.
 - (ඈ) පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයෙහි ආරම්භයෙන් පසු සති හයකට නොවැඩි කාලයකදී එක් එක් ස්ථාවර කාරක සභාව, එම පාර්ලිමේන්තුව සඳහා සිය අධීක්ෂණ සැලසුම් සකස් කළ යුත්තේය. එකී සැලසුම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කළ යුත්තේය. සිය සැලැස්ම සකස් කිරීමේදී එක් එක් කාරක සභාව, හැකි තාක් දුරට—
 - (i) එකී ව්‍යවස්ථා සම්පාදන ව්‍යාපෘති, වැඩ සටහන් හෝ නියෝජිතයන් පිළිබඳ සමාලෝචන සිදුකිරීමේදී කාරක සභා අතර උපරිම සම්බන්ධීකරණය සහ සහයෝගය සහතික කිරීමේ අරමුණින් සමාන හෝ සම්බන්ධ ව්‍යවස්ථා සම්පාදන ව්‍යාපෘති, වැඩ සටහන් පිළිබඳ බල සීමාව සහිත අනෙකුත් කාරක සභා හෝ නම බල සීමාවට අයත් නියෝජිතයන් හෝ විමසා බැලිය යුතු අතර එකී සම්බන්ධීකරණය සහ සහයෝගය සහතික කරනු පිණිස ගනු ලැබ ඇති හෝ ගනු ලබන පියවර පැහැදිලි කිරීමක් සිය සැලසුමෙහි අන්තර්ගත කළ යුත්තේය;
 - (ii) නොපැහැදිලි, අත්තනෝමතික හෝ අර්ථයක් නැති හෝ පුද්ගලයන් මත උග්‍ර මූල්‍ය බර පටවනු ලබන ආණ්ඩුවේ රීති රෙගුලාසි, ව්‍යවස්ථා සහ අධිකරණ තීරණ පිළිබඳව නිශ්චිත ගැටලු සමාලෝචනය කළ යුත්තේය;
 - (iii) ස්ථීර අය වැය අධිකාරිය හෝ ව්‍යවස්ථාපිත අධිකාරිය හෝ යටතේ ක්‍රියාත්මක වන එකී ව්‍යවස්ථා සම්පාදන ව්‍යාපෘති, වැඩ සටහන් හෝ නියෝජිතයන් පිළිබඳ සමාලෝචන සිය සැලැස්මේ අන්තර්ගත කිරීම සඳහා ප්‍රමුඛතාව ලබා දිය යුත්තේය; සහ
 - (iv) සිය බල සීමාවට අයත් සියලු වැදගත් ව්‍යවස්ථා සම්පාදන ව්‍යාපෘති, වැඩසටහන් හෝ නියෝජිතයන් සෑම වසර 10 කට වරක්ම සමාලෝචනයකට භාජන කරන බවට සහතික කිරීමට කටයුතු කළ යුත්තේය.
 - (ඉ) පාර්ලිමේන්තුවේ පළමුවැනි සැසිය ආරම්භයෙන් පසු සති නවයකට නොවැඩි කාලයකදී, කාරක සභා විසින් ඉදිරිපත් කරනු ලැබූ අධීක්ෂණ සැලසුම් සහ එකී අධීක්ෂණ සැලසුම් වඩාත්ම ඵලදායී ලෙස සම්බන්ධීකරණය සහතික කිරීම සඳහා සහ නැතහොත් මේ අනු ඡේදයේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා, එමගින් කිරීමට ඉඩ ඇති යම් නිර්දේශ වේ නම් ඒවාද සමගින්, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට වාර්තා කළ යුත්තේය.
- 3 (අ) කවර හෝ විෂයයක් යම් ස්ථාවර කාරක සභාවකට යොමු කිරීමට පාර්ලිමේන්තුවට හැකිය.
- (ආ) අමාත්‍යවරයා යටතේ ඇති විෂයයක්, කර්තව්‍යයක්, දෙපාර්තමේන්තුවක් හෝ ආයතනයක් පිළිබඳ අධිකාරී බලය ඇති අදාළ අධීක්ෂණ ස්ථාවර කාරක සභාවට යම් කරුණක් යොමු කිරීමට අමාත්‍යවරයාට හැකිය.

- 4 (අ) මෙම ඡේදයේ විධිවිධාන අනුව එම 1(අ) ඡේදය යටතේ නම් කර ඇති අධීක්ෂණ ස්ථාවර කාරක සභාවක් යටතේ ලැයිස්තු ගත කරන ලද විෂයයකට අදාළ සෑම පනත් කෙටුම්පතක්, නියෝගයක්, යෝජනාවක් හෝ අනෙකුත් කරුණක් කථානායකවරයා එයට යොමු කළ යුත්තේය.
- (ආ) 1(අ) ඡේදයේ විධිවිධානයක ඇති විෂය කරුණක් සම්බන්ධයෙන් අධිකාරී බලය ඇති එක් එක් කාරක සභාවට එකී විධිවිධානය සලකා බලා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට හැකිතාක් දුරට හැකිවන ආකාරයට කථානායකවරයා 4(අ) ඡේදය යටතේ කරුණු යොමු කළ යුත්තේය.
- (ඇ) කිසියම් කරුණක් යොමුකිරීම සම්බන්ධයෙන් ඉහත (අ) සහ (ආ) ඡේද ක්‍රියාත්මකකිරීමේදී, කථානායකවරයා:—
 - (i) ප්‍රාථමික බලසීමාව ඇති කාරක සභාවක් නම් කළ යුත්තේය.
 - (ii) ප්‍රාථමික බලසීමාව ඇති කාරක සභාවේ මතය විමසීම සඳහා කරුණු යොමුකිරීමට පෙර හෝ පසු, එම කරුණු තවත් අතිරේක කාරක සභා එකකට හෝ වැඩි සංඛ්‍යාවකට හෝ යොමු කළ හැකිය.
 - (iii) යොමුකිරීමක් යෝග්‍ය කාල සීමාවකට යටත් කළ හැකිය; සහ
 - (iv) යෝග්‍යයැයි හැඟෙන පරිදි එබඳු අනෙකුත් විධිවිධාන සකස් කළ හැකිය.
- (ඈ) මතයන්, ප්‍රකාශ කරන කාරක සභාවේ වගකීම් ක්ෂේත්‍ර යටතට ගැනෙන කරුණු පමණක් මතයට විෂය විය යුත්තේය.
- (ඉ) ප්‍රාථමික බල සීමා කාරක සභාවේදී සලකා බැලිය යුතු වේ නම්, මතය විමසා සිටින කාරක සභාව ඉල්ලා සිටින කාල සීමාව තුළ එය ලබා දීම සඳහා ප්‍රාථමික බල සීමා අධිකරණය අවසන් කාල සීමාවක් නියම කළ යුත්තේය.
- 5 (අ) සිය බල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කිරීමේදී, එක් එක් කාරක සභාව එකී කාරක සභාව විසින් සලකා බලන ලද එක් එක් විෂයයට අදාළ වාර්තාවක් කථානායකවරයාට ඉදිරිපත් කළ යුත්තේය. එකී වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කථානායකවරයා කටයුතු කළ යුත්තේය.
- (ආ) (i) කිසියම් පනත් කෙටුම්පතක් හෝ නියෝගයක් පිළිබඳව කාරක සභාවක ඕනෑම වාර්තාවක් ක්ෂණික සාධාරණීකරණය අනුව යෝග්‍ය වේ නම් ඒ සමග දැක්වෙන යෝජනාවට යම් කෙටුම්පත් සංශෝධනයක් අවශ්‍ය නම් එයින් සමන්විත විය යුත්තේය.
- (ii) කෙටුම්පතක් සඳහා වන එබඳු ඕනෑම සංශෝධනයක්, කාරක සභාවේ සභාපතිවරයා හෝ කාරක සභාව විසින් නම් කරනු ලැබූ එහි වෙනත් සාමාජිකයෙකු විසින් ඉදිරිපත් කරනු ලැබූ සංශෝධනයක් ලෙස, එකී පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේදී ස්ථාවර නියෝග 56 යටතේ කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ.
- (iii) නියෝගයක් සඳහා වන එබඳු ඕනෑම සංශෝධනයක්, කාරක සභාවේ සභාපතිවරයා විසින් හෝ කාරක සභාව විසින් නම් කරනු ලැබූ එහි වෙනත් සාමාජිකයෙකු විසින් හෝ ඉදිරිපත් කරනු ලබන සංශෝධනයක් ලෙස, කථානායකවරයා විසින් ඉදිරිපත් කරනු ලැබේ.
- (ඇ) පාර්ලිමේන්තුව හමුවේ තබන ලද කිසියම් ව්‍යවස්ථාදායක නොවන වාර්තාවක නිර්දේශ, පාර්ලිමේන්තුව විසින් යෝජනාවක් මගින් අනුමත කරනු ලැබිය හැකිය.
- 6 (අ) එක් එක් කාරක සභාව සිය රැස්වීම් පිළිබඳ දින දර්ශනයක් සකස් කර එය කථානායකවරයා වෙත ඉදිරිපත් කළ යුත්තේය.
- (ආ) සෑම කාරක සභාවක්ම මසකට දින දෙකකට නොඅඩු දින ගණනක රැස් විය යුත්තේය. දින දර්ශනය/කාල සටහන කථානායකවරයා විසින් අනුමත කරනු ලැබීමෙන් පසු එක්

එක් ස්ථාවර කාරක සභාවේ රැස්වීම් පවත්වනු ලැබිය යුත්තේය.

- (ඇ) යම් ස්ථාවර කාරක සභාවක අතිරේක රැස්වීම් පාර්ලිමේන්තුවේ ඉල්ලීම පරිදි හෝ ස්ථාවර කාරක සභාවේ සාමාජිකයන්ගෙන් අඩක් විසින් කරනු ලැබූ ඉල්ලීම පරිදි හෝ කැඳවනු ලැබිය යුත්තේය.
- (ඈ) ස්ථාවර කාරක සභාවක් වෙත යොමු කොට ඇති යම් කරුණක ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් එකක සංඛ්‍යාවක් විසින් ලිඛිතව එකී කාරක සභාවෙන් ඉල්ලා සිටිය හැකිය. එවන් ඉල්ලීමක් ලැබී සති දෙකක කාලයක් ඇතුළත එකී කාරක සභාව පාර්ලිමේන්තුව වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර එකී වාර්තාව පාර්ලිමේන්තුවේ සභාභිමුඛ කරනු ලබන්නේය.

7 සෑම ස්ථාවර කාරක සභාවක්ම පාර්ලිමේන්තු කාලසීමාව තුළ ක්‍රියාත්මක වේ.

8 (අ) පහත දැක්වෙන අය හැර අනෙකුත් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ස්ථාවර කාරක සභාවන්හි සාමාජිකයින් ලෙස කටයුතු කිරීමට සුදුසුකම් ලබති:

- (i) කථානායකවරයා
- (ii) නියෝජ්‍ය කථානායකවරයා
- (iii) නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා
- (iv) අග්‍රාමාත්‍යවරයා
- (v) සභානායකවරයා
- (vi) විපක්ෂනායකවරයා
- (vii) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(1) ව්‍යවස්ථාව ප්‍රකාරව පත් කරනු ලැබ ඇති කැබිනට් අමාත්‍යවරයන්
- (viii) සිය අමාත්‍යාංශවල විෂයයන් හා කාර්යයන් කැබිනට් අමාත්‍යවරයකුගේ විෂය පථය යටතට නොගැනෙන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 45(1) ව්‍යවස්ථාව යටතේ පත් කරනු ලබන අමාත්‍යවරයන් හෝ 45(4) ව්‍යවස්ථාව යටතේ විෂයයන් හා කාර්යයන් පවරනු ලැබ නොමැති අමාත්‍යවරයන්

(ආ) සුදුසුකම් ඇති සෑම මන්ත්‍රීවරයෙකුම එක් ස්ථාවර කාරක සභාවක සාමාජිකයකු ලෙස කටයුතු කළ යුත්තේය. එම 8(අ)(viii) ඡේදය යටතට නොගැනෙන නියෝජ්‍ය අමාත්‍යවරයන් සහ අමාත්‍යවරයන්, එකී නියෝජ්‍ය අමාත්‍යවරයා හෝ අමාත්‍යවරයා කටයුතු කරන්නේ තම කැබිනට් අමාත්‍යවරයාගේ විෂය පථය යටතට ගැනෙන යම් විෂයයක්, කර්තව්‍යයක්, දෙපාර්තමේන්තුවක් හෝ ආයතනයක් සම්බන්ධයෙන් ද, එකී විෂය පථයන් සහ ඒ හා සම්බන්ධ කාර්යයන්ට පැවරී ඇති යම් ස්ථාවර කාරක සභාවක කටයුතු නොකළ යුත්තේය.

- (ඇ) (i) සුදුසුකම් ඇති මන්ත්‍රීවරයන්ගේ ලේඛනයක් කථානායකවරයා විසින් සකස් කළ යුත්තේය.
- (ii) සුදුසුකම් ඇති මන්ත්‍රීවරයන්ගේ ලේඛනයේ සංඛ්‍යාත්මක අගය අනුව එක් එක් කාරක සභාවට අයත් ස්ථානය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වෙත ලබා දෙනු ලැබිය යුත්තේය.

(ඈ) පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවල හෝ ස්වාධීන කණ්ඩායම් වල නායකයින් විසින් එක් එක් ස්ථාවර කාරක සභාවේ සාමාජික නාම යෝජනා කථානායකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබිය යුත්තේය. තේරීම් කාරක සභාවේ අදහස් විමසා බලා කථානායකවරයා විසින් එකී නම් පාර්ලිමේන්තුවට නිවේදනය කරනු ලැබිය යුත්තේය.

- (ඉ) 8(ඇ) ඡේදය යටතේ නම් කරන ලද ඕනෑම සාමාජිකයකු එකී ස්ථාවර කාරක සභාවෙන් ඉවත් කරන ලෙසට කථානායකවරයා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක හෝ නායකයකුට හැකිය. එවැනි ඉල්ලීමක් ලැබීමෙන් පසු එය පාර්ලිමේන්තුවට දැනුම්දීමෙන් අනතුරුව කථානායකවරයා අදාළ මන්ත්‍රීවරයා එකී කාරක සභාවෙන් ඉවත් කළ යුත්තේය.
 - (ඊ) (i) සෑම ස්ථාවර කාරක සභාවක්ම සිය පළමු රැස්වීමේදී සහ සභාපති ධුරය පුරප්පාඩු වූ පසු එළඹෙන පළමු රැස්වීමේදී ස්ථාවර කාරක සභාවේ සභාපතිවරයකු පත් කර ගත යුත්තේය.
 - (ii) අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ස්ථාවර කාරක සභාවක සභාපති වශයෙන් තෝරා පත් කර ගනු ලැබීමට සුදුසුකම් නොලබන්නේය.
 - (උ) කාරක සභාවේ රැස්වීම් වලට නොකඩවා තුන් වාරයක් සහභාගී නොවන මන්ත්‍රීවරයෙකු එකී කාරක සභාවේ සාමාජිකත්වය හැර ගියා සේ සලකනු ලබන්නේය.
- 9 අවශ්‍යයැයි හැඟෙන කරුණු පරීක්ෂා කර බලා කාරක සභාවට වාර්තා කිරීම සඳහා, අවශ්‍යයැයි එය සලකන අවස්ථාවලදී සිය සාමාජිකයන්ගෙන් සමන්විත වන අනු කාරක සභා පත් කිරීමට එක් එක් අධිකෂණ කාරක සභාවට හැකිය.
- 10 අධිකෂණ කාරක සභාවක් වෙත යොමු කරන ලද කරුණු අදාළ යොමු කිරීමෙන් මාස 3 ක් ඉකුත් වීමට පෙර පාර්ලිමේන්තුව විසින් සැලකිල්ලට භාජනය නොකළ යුත්තේය. එසේ වුවද, යම් නිශ්චිත කරුණක් පිළිබඳව වාර්තා කිරීමට පාර්ලිමේන්තුව විසින් යෝජනාවක් මගින් අදාළ කාල සීමාව දීර්ඝ කරනු ලැබ ඇති අවස්ථාවකදී එකී කාල සීමාව ඉකුත් වීමෙන් පසු පමණක් එකී කරුණ සලකා බලනු ලැබිය යුත්තේය.
- 11 පනත් කෙටුම්පතක් හෝ පොදු වැදගත්කමක් ඇති වෙනත් කරුණක් හෝ සම්බන්ධයෙන් කටයුතු කරන ස්ථාවර කාරක සභාවකට, එකී පනත් කෙටුම්පත හේතුවෙන් අගතියට පත්වන පාර්ශවයන්, ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන් හෝ ඒ පිළිබඳ අත්දැකීම් ඇති පුද්ගලයින් සාක්ෂි සඳහා කැඳවීමට හැකිය.
12. (අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 ව්‍යවස්ථාවේ සඳහන් පනත් කෙටුම්පතක් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරනු ලබන සංශෝධනයක් හැර වෙනත් නීතියක් පැනවීම අධිකෂණ ස්ථාවර කාරක සභා වාර්තාවක් විසින් නිර්දේශ කරනු ලබන අවස්ථාවකදී එකී පරමාර්ථ සඳහා වාර්තාවේ විශේෂිතව සඳහන් කරනු ලබන කාරක සභාවේ සභාපතිවරයා හෝ වෙනත් සාමාජිකයකු හෝ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වැනි ව්‍යවස්ථාව ප්‍රකාර, දැනුම් දීමෙන් අනතුරුව, පාර්ලිමේන්තුවේ නියමයකින් තොරව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී පළමුවැනි වර කියවීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබිය හැකිය. පනත් කෙටුම්පතේ පිටපත් යෝජනාව සමග ඉදිරිපත් කළ යුතුය. යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් සති හයක් ඇතුළත ඡන්දයක් සඳහා කථානායකවරයා විසින් එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය යුත්තේය. එසේ වුවද එකී සති හයක කාල සීමාව විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීමේ හෝ කාරක සභා අවස්ථාවේ හෝ තුන්වැනි වර කියවීමේ කාල සීමාව තුළ යෙදෙන්නේ නම්, එකී යෝජනාව පාර්ලිමේන්තුව හමුවේ තැබිය යුත්තේ විසර්ජන පනත් කෙටුම්පත සලකා බැලීම අවසන් වූ පසුවය. එකී යෝජනාව පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබීමෙන් ඉක්බිතිව පනත් කෙටුම් පත පළමුවැනි වර කියවා මුද්‍රණය කිරීම සඳහා නියෝග කරනු ලැබිය යුත්තේය.
- එසේ වුවද, එකී පනත් කෙටුම්පත අධිකෂණ ස්ථාවර කාරක සභාවේ සාමාජිකයින්ගෙන් 2/3ක සාමාජික සංඛ්‍යාවක් විසින් අනුමත කරනු ලැබිය යුතු අතර එකී සාමාජිකයින්ගේ නම් සමග එය වාර්තා කරනු ලැබිය යුත්තේය.
- (ආ) පනත් කෙටුම් පත පළමුවැනි වර කියවා මුද්‍රණය කිරීමට නියෝගය ලබා දීමෙන් අනතුරුව, කථානායකවරයා විසින් එකී පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරනු ලැබිය යුතු අතර, අමාත්‍ය මණ්ඩලය විසින් ඒ පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ලබා දෙන තුරු ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා නොකළ යුත්තේය.

- (ඇ) අමාත්‍ය මණ්ඩලය විසින් පාර්ලිමේන්තුව වෙත වාර්තාවක් ලබා දෙනු ලැබීමෙන් පසු හෝ පනත් කෙටුම් පත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ දින සිට මාස දෙකක කාලයක් ඉකුත් වීමෙන් පසු පනත් කෙටුම් පත දෙවැනි වර කියවීම සඳහා නියම කළ යුත්තේය.
- 13 (අ) පුද්ගලයින්, ලිපි ලේඛන හා වාර්තා කැඳවීමට සෑම ස්ථාවර කාරක සභාවකටම බලතල තිබෙන අතර, ඔවුන් ඉදිරියේ ගනු ලැබූ සාක්ෂි වල කාර්යය සටහන් සමඟ, ඔවුන්ගේ අදහස් හා නිරීක්ෂණයන්ද සහිතව එක් එක් කාරක සභාව පාර්ලිමේන්තුව වෙත වාර්තා ඉදිරිපත් කළ යුත්තේය.
- (ආ) ස්ථාවර කාරක සභාවක සාමාජිකයකුගේ විරෝධතාවයක් හෝ වෙනස් මතයක් එකී කාරක සභාවේ වාර්තාවට ඇමිණිය හැකිය.
- 14 (අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 වැනි ව්‍යවස්ථාවේ දැක්වෙන ව්‍යවස්ථා පැනවීම ස්ථාවර කාරක සභාවක් විසින් නිර්දේශ කරනු ලබන ඕනෑම අවස්ථාවකදී එකී වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් මාස තුනක කාලයක් ඇතුළත අමාත්‍ය මණ්ඩලය ඒ සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කළ යුත්තේය.
- (ආ) ස්ථාවර කාරක සභාවක වාර්තාවක් ව්‍යවස්ථා පැනවීම සම්බන්ධ වාර්තාවක් නොවන අවස්ථාවකදී, එකී වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් මාස දෙකක් ඇතුළත අමාත්‍ය මණ්ඩලය සිය මතය ඉදිරිපත් කළ යුත්තේය. එවැනි වාර්තාවක් පාර්ලිමේන්තුව විසින් සලකා බලනු නොලබන්නේය.
- 15 යම් නීතියක් යටතේ යම් ආයතනයක්, සංගමයක්, නිලධාරියෙකු හෝ පුද්ගලයෙකු විසින් පෞද්ගලිකත්වය හෝ රහස්‍යභාවය ආරක්ෂා කළ යුතු අවස්ථාවකදී, අදාළ ස්ථාවර කාරක සභාව එකී නීතිය ප්‍රකාරව කටයුතු කළ යුත්තේය.
- 16 (අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වැනි ව්‍යවස්ථාව යටතේ සාදනු ලබන මහජන ආරක්ෂාව සම්බන්ධ ඕනෑම නියෝගයක් සම්බන්ධයෙන් වාර්තා කිරීම සඳහා නෛතික හා කාර්තා කටයුතු පිළිබඳ ස්ථාවර කාරක සභාව වෙත යොමුකොට වාර්තාවක් ලබා ගත යුත්තේය. යම් නියෝගයක ලුහුඬු නාමය වෙනත් කාරක සභාවක බල සීමාව යටතේ එන නිශ්චිත විෂයයක් හා සම්බන්ධ වේ නම්, එම 4(ඇ)(ii) ඡේදය යටතේ කථානායකවරයා එකී නියෝග අදාළ කාරක සභාවට යොමු කළ යුත්තේය.
- (ආ) (අ) ඡේදය යටතේ කරනු ලබන සඳහනට 7 ඡේදය අදාළ නොවන්නේය.
- 17 කථානායකවරයාගේ අනුමතිය ලබා ගැනීමෙන් පසුව, වෙනත් කාරක සභා එකක් හෝ වැඩි ගණනක් සමග සාකච්ඡා පැවැත්වීමට ඕනෑම අධීක්ෂණ ස්ථාවර කාරක සභාවකට හැකිය.
- 18 කවර හෝ විසර්ජනයන් හෝ වැය නොකරන ලද ශේෂයක් පැවරීම පිළිබඳව, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, අයවැය අධ්‍යක්ෂ සහ අදාළ අමාත්‍යාංශයේ ලේකම් රාජ්‍ය මූල්‍ය කාරක සභාවට වහාම දැනුම් දිය යුත්තේය.
- 19 බල සීමාව යන්තෙන් ව්‍යවස්ථාදායක අධීක්ෂණ බල සීමාව අදහස් වන අතර අනු ව්‍යවස්ථාවන් සම්බන්ධයෙන් වන බල සීමාවද ඊට ඇතුළත් වේ.
ඕනෑම විසර්ජනයක් හෝ වැය නොකරන ලද ශේෂයක් හෝ මාරු කිරීමේදී අදාළ අමාත්‍යාංශයේ ලේකම් ඒ බැව් වහාම අදාළ අධීක්ෂණ කාරක සභාව වෙත දැනුම් දිය යුත්තේය.
- 20. 8(අ) හා (ඊ)(ii) ඡේද රාජ්‍ය ගිණුම් කාරක සභාවට සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට අදාළ වන්නේය.

පා.121/11

9.

- ගරු කරු ජයසූරිය මහතා
- ගරු ජෝන් අමරතුංග මහතා
- ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා
- ගරු හරිත් ප්‍රනාන්දු මහතා

ගරු කබීර් හමීම් මහතා

ගරු ඩී. එම්. ස්වාමීනාදන් මහතා

ගරු රුවන් විජයවර්ධන මහතා

ගරු ආර්. යෝගරාජන් මහතා

ගරු නිස්ස අත්තනායක මහතා

ගරු (වෛද්‍ය) ජයලක් ජයවර්ධන මහතා

ගරු ඒ. ඩී. වම්පික ප්‍රේමදාස මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ගරු ඒ. එල්. එම්. අනාවුල්ලා මහතා කෙරෙහි විශ්වාස භංගත්වය,—

පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ගරු ඒ. එල්. එම්. අනාවුල්ලා මහතා 2011 ජනවාරි මස 04 වැනි දින,

“අද වෙලා තිබෙන්නේ මේකයි. 2011 අප්‍රේල් 01 වැනිදා අපි පළාත් පාලන ආයතනවල අලුත් සභාවාරය කැඳවන්න ඕනෑ. ඒකට ඇත්තටම මාර්තු මාසයේ ඡන්දය කියන්න වෙනවා.”

යැයි පැවසූ විට පළාත් පාලන ආයතනවල නව කාල සීමා 2011 අප්‍රේල් මස 01 වැනි දින ආරම්භ වීමට නියමිත හෙයින් පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම් 2011 මාර්තු මස පැවැත්වෙනු ඇති බව එතුමා සභාවට සහතික වූ හෙයින් ද;

කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ දෙහිවල - ගල්කිස්ස මහනගර සභාවල හා කොළොන්නාව නගර සභාවේ ඡන්ද විමසීම් දැන් කල්දමනු ලැබ ඇති හෙයින් හා තවත් මහනගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභාවල ඡන්ද කල් දමනු ලැබීමට නියමිත බව වාර්තා වී ඇති හෙයින් ද; හා

අමාත්‍යවරයා උච්චතාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් කරමින් සභාව නොමග හැරිය හෙයින් ද;

පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා ලෙස සිය කාර්යයන් ඉටුකිරීම තවදුරටත් කරගෙන යාමට අමාත්‍යවරයා සතු හැකියාව කෙරෙහි සභාවේ විශ්වාසය ගිලිහී ඇති බවට හා අමාත්‍ය මණ්ඩලයේ ධුරයක් හෙබවීම සඳහා ඔහු තවදුරටත් සුදුසු හා යෝග්‍ය තැනැත්තෙකු නොවන බවට මෙම සභාව යෝජනා කරයි.

පා. 125/'11

10.

ගරු රවී කරුණානායක මහතා

ගරු පාලිත රත්ගෙ බණ්ඩාර මහතා

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

ගරු (වෛද්‍ය) ජයලක් ජයවර්ධන මහතා

ගරු ආර්. යෝගරාජන් මහතා

ගරු පාලිත තෙවරප්පෙරුම මහතා

ගරු නිරෝෂන් පෙරේරා මහතා

ගරු අබ්දුල් හලීම් මහතා

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා,— කුමරන් පද්මනාදන් අත්අඩංගුවේ තබාගෙන ඇත්තේ සහ ඔහුට එරෙහිව චෝදනා ගොනුකිරීමට අදහස් කරන්නේ කුමන නෛතික ප්‍රතිපාදන යටතේද යන්න සහ අනෙක් කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව,—

2009 අගෝස්තු 7 වැනි දින ශ්‍රී ලංකා රජයේ නිවේදනය ප්‍රකාරව, ෂන්මුගම් කුමාරන් ධර්මලිංගම් හෙවත් සෙල්වරාසා පත්මනාදන් හෙවත් කුමාරන් පත්මනාදන් හෙවත් “කේ.පී.” නමින් වඩාත් ප්‍රකට පුද්ගලයා, දැනට වසරකට වැඩි කාලයක් රජයේ අත් අඩංගුවේ පසුවන හෙයින් ද,

ආයුධ ජාවරම සහ සාපරාධී කුමන්ත්‍රණය කිරීම ඇතුළුව විවිධ චෝදනා සඳහා “කේ.පී.” ජාත්‍යන්තර පොලීසියේ වඩාත් අවශ්‍ය පුද්ගල ලැයිස්තුවේ සිටින අයෙකු හෙයින් ද,

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රාජීව් ගාන්ධි මහතා 1991 දී සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් සහ ත්‍රස්තවාදී පනත සහ ඉන්දීය පුපුරණ ද්‍රව්‍ය පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ ඉන්දීය ආයතනයන්ට ද ඔහු අවශ්‍ය පුද්ගලයෙකු හෙයින් ද,

ශ්‍රී මහා බෝධියට සහ දළදා මාළිගාවට එල්ලවූ ප්‍රහාර ඇතුළුව ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාර කිහිපයකට සෘජුව හා වක්‍රව යන දෙයාකාරයෙන්ම ඔහු සම්බන්ධ වී ඇතැයි පැවසෙන හෙයින් ද,

ඔහු දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (එල්.ටී.ටී.ඊ) වෙනුවෙන් ආයුධ මිල දී ගත් තැනැත්තා වූ හෙයින් ද,

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ආයුධ ප්‍රතිසම්පාදන, සැපයුම් දාම සහ මුදල් විශුද්ධීකරණ මෙහෙයුම්වල නිරත වූ ඔහු එහි ගෝලීය කාර්යාල ජාලයක් පවත්වාගෙන ගිය හෙයින් ද,

එල්.ටී.ටී.ඊ. සංවිධානයට අවි ආයුධ නැව් මගින් ප්‍රවාහනය කිරීමේ නියැලුණු නැව් සමාගමක් ඔහු විසින් මෙහෙයවූ බව හෙළිවී ඇති හෙයින් ද,

ශ්‍රී ලංකාවේ බැංකු මංකොල්ල කිහිපයක් ඔහු විසින් මෙහෙයවූයේ යැයි ද පැවසෙන හෙයින් ද,

එල්.ටී.ටී.ඊ. සංවිධානයට අවි තොග සම්පාදනය කිරීමේ ඔහු නියැලී ඇති හෙයින් ද,

එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් නැව් 19ක් සහ රන් රිදී තොග ඇතුළු අනි විශාල වත්කම් සම්භාරයක් ඔහු පාලනය කරන්නේ යැයි පැවසෙන හෙයින් ද, 2009 ජූලි 21 වැනි දින එල්.ටී.ටී.ඊ. සංවිධානය නිකුත් කළ නිවේදනයකින් ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයා බව ප්‍රකාශ කළ හෙයින් ද,

අහිංසක ජනයා ඝාතනය කරමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය දරුණු මිලේච්ඡ ක්‍රියා සිදු කළ බව එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනයක සඳහන් වන හෙයින් ද, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරකම් සඳහා මූල්‍යාධාර ලබාදීම සඳහා ජාත්‍යන්තරව මුදල් එකතු කළ පුද්ගලයා “කේ.පී.” බව රජය පවසන හෙයින් ද,

පහත දැක්වෙන කරුණු පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීම පිණිස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

- (අ) “කේ.පී.” අත් අඩංගුවේ රඳවා තබාගෙන ඇත්තේ කුමන නෛතික ප්‍රතිපාදන යටතේද;
- (ආ) “කේ.පී.” ට එරෙහිව චෝදනා ගොනු කිරීමට අදහස් කරන්නේද, එසේ නම්, —
 - (i) ඔහුට නඩු පවරනුයේ කුමන නීතිය යටතේද;
 - (ii) චෝදනා පත්‍රයේ අන්තර්ගත කරන වැරදි කවරේද;
 - (iii) ඔහුට එරෙහිව චෝදනා ගොනුකිරීමට අදහස් කරනුයේ කවදාද; සහ
 - (iv) එම චෝදනා ගොනු කරනුයේ කවර අධිකරණයේද;
- (ඇ) ඔහු වෙනත් රටකට බාරදිය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වී තිබේද, එසේ නම්, එබඳු ඉල්ලීම් කර ඇත්තේ කවර රටවල්ද සහ ඔහු වෙනත් රටකට බාරදීම සඳහා යෝජනා වී තිබේද;
- (ඈ) රන් රිදී තොග සහ නැව් කෙරෙහි විශේෂ අවධානය සහිතව, “කේ.පී.” සන්නකයේ තිබූ එල්.ටී.ටී.ඊ. වත්කම්වල ඉරණම සහ පිහිටීම;

(ඉ) රටේ නීතිය යටතේ ඔහුට එරෙහිව කටයුතු නොකර “කේ.පී.” රඳවාගෙන සිටීමෙන්, කිසියම් නිලධාරියෙකු හෝ නිලධාරීහු ළෝඟි හැසිරීම සහ රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් වරදකරුවන් වන්නන්ද යන ප්‍රශ්නය පිළිබඳව ද විශේෂ කාරක සභාව සිය අවධානය යොමු කළ යුතුය.

2. (අ) එම කාරක සභාව සහ එහි සභාපති කථානායකතුමා විසින් නම් කළ යුතු වන්නේය.

(ආ) ස්ථාවර නියෝග 95 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, කාරක සභාව සාමාජිකයන් (21) දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතුය.

3. ඒ කාරක සභාවට,—

(අ) සිය ගණපූරණය නියම කර ගැනීමට ද;

(ආ) යම් තැනැත්තෙකු කැඳවීමට, යම් ලේඛන හෝ වාර්තා ගෙන්වා ගැනීමට, පාර්ලිමේන්තුව හෝ සිය කාරක සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස යම් තැනැත්තෙකුට නියම කිරීමට හා එබඳු තැනැත්තෙකු සන්තකයෙහි හෝ පාලනය යටතේ පවතින යම් ලේඛනයක්, පොතක්, වාර්තාවක් හෝ ලියවිල්ලක් ඉදිරිපත් කරන ලෙස නියම කිරීමට ද;

(ඇ) සාක්ෂිකරුවන් වාචිකව විභාග කිරීමෙන් සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට හෝ අන්‍යාකාරයෙන් තහවුරු කර ගැනීමට හා කාරක සභාවේ සභාපති හෝ එම කාර්යය සඳහා විශේෂයෙන් බලය පවරනු ලැබූ තැනැත්තෙකු විසින් දිවුරවනු ලැබූ සාක්ෂිකරුවන් විභාග කිරීමට ද;

(ඈ) කාරක සභාවේ සභාය පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට; සහ

(ඉ) කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමට ද, පාර්ලිමේන්තුව කල් තබන ලද්දේ වුවද රැස්වීම් පවත්වාගෙන යෑමට ද;

බලය තිබිය යුතුය.

4. සිය පළමුවැනි රැස්වීම් දිනයේ සිට වර්ෂයක කාලයක් තුළ හෝ පාර්ලිමේන්තුව විසින් වැඩිදුරටත් ලබා දෙන අන් කවර කාල සීමාවක් තුළ කාරක සභාව සිය වාර්තාව ඉදිරිපත් කළ යුතුය.

පා.135/11

11.

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා

ගරු අනෝමා ගමගේ මහත්මිය

ගරු හරිත් ප්‍රනාන්දු මහතා

ගරු රුවන් විජයවර්ධන මහතා

ගරු රෝසි සේනානායක මහත්මිය

ගරු දයාසිරි ජයසේකර මහතා,— හෙයින් ගිවිසුම් මත ලංකා බනිජ තෙල් සංස්ථාවට සිදුවූ අවාසිය හා අලාභය සහ එම ගිවිසුම් සඳහා වගකිව යුතු පුද්ගලයින්ට විරුද්ධව ගත යුතු පියවර පිළිබඳ පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව,—

ලංකා බනිජ තෙල් සංස්ථාවේ කළමනාකාරීත්වයේ පූර්ණ අකාර්යක්ෂමතාවයේ ප්‍රතිඵලයක් ලෙස සංස්ථාවට එරෙහිව ලබා දී ඇති අධිකරණ තීරණයක් ප්‍රකාරව ඇමරිකානු ඩොලර් මිලියන 160 ක මුදලක් ගෙවීමට ඇති හෙයින් ද,

සංස්ථාවට එරෙහිව තීන්දු වුවහොත් පිළිවෙළින් ඇමරිකානු ඩොලර් මිලියන 60ක් හා ඇමරිකානු ඩොලර් මිලියන 200ක් සංස්ථාව විසින් ගෙවිය යුතු නඩු දෙකක් මේ වන විට විභාග වෙමින් පවතින හෙයින් ද,

නිසි සැලසුමකින් හා සොයාබැලීමකින් තොරව මෙම හෙජින් ගිවිසුම්වලට එළඹෙන ලද්දේ හුදු අකාර්යක්ෂමතාවය හේතුවෙන්ද, නැතහොත් වංකභාවය හේතුවෙන්ද යන්න පැහැදිලි නැති හෙයින්ද,

- (අ) ලංකා බැංකු කෙළ සංස්ථාවට මුළුමනින්ම අවාසිදායක වන එවන් හෙජින් ගිවිසුම්වලට එළඹෙන ලද්දේ කෙසේද;
- (ආ) එම ගිවිසුම් පිළිබඳව වගකිව යුතු සංස්ථා නිලධාරීන් කවුරුන්ද;
- (ඇ) හෙජින් ගිවිසුම් හේතුවෙන් සංස්ථාවට සිදුවූ මුළු පාඩුව කොපමණද;
- (ඈ) ඉදිරියේදී එවන් සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු පියවර කවරේද;
- (ඉ) හෙජින් ගිවිසුම් පිළිබඳව වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව ගත යුතු පියවර කවරේද; හා
- (ඊ) ප්‍රස්තුත කරුණට යම් සම්බන්ධතාවයක් හෝ අදාළත්වයක් ඇතැයි කාරක සභාව තීරණය කරනු ලබන වෙනත් ඕනෑම කරුණක් පිළිබඳව ද,

පරීක්ෂා කර බලා වාර්තා කිරීම පිණිස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

- (2) (අ) එම කාරක සභාව සහ එහි සභාපති කථානායකතුමා විසින් නම් කළ යුතු වන්නේය,
- (ආ) ස්ථාවර නියෝග 95 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, කාරක සභාව සාමාජිකයින් විසි එක් (21) දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතුය.

(3) එම කාරක සභාවට,

- (අ) සිය ගණපුරණය නියම කර ගැනීමට ද;
- (ආ) යම් තැනැත්තෙකු කැඳවීමට, යම් ලේඛන හෝ වාර්තා ගෙන්වා ගැනීමට, පාර්ලිමේන්තුව හෝ එම කාරක සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස යම් තැනැත්තෙකුට නියම කිරීමට හා එබඳු තැනැත්තෙකු සන්නකයෙහි හෝ පාලනය යටතේ පවතින යම් ලේඛනයක්, පොතක්, වාර්තාවක් හෝ ලියවිල්ලක් ඉදිරිපත් කරන ලෙස නියම කිරීමට ද;
- (ඇ) සාක්ෂිකරුවන් වාචිකව විභාග කිරීමෙන් සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට හෝ අන්‍යාකාරයෙන් තහවුරු කර ගැනීමට හා කාරක සභාවේ සභාපති හෝ එම කාර්යය සඳහා විශේෂයෙන් බලය පවරනු ලැබූ තැනැත්තෙකු විසින් දිවුරුවනු ලැබූ සාක්ෂිකරුවන් විභාග කිරීමට ද;
- (ඈ) කාරක සභාවේ සභාය පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයින්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට; සහ
- (ඉ) කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමට ද, පාර්ලිමේන්තුව කල් තබන ලද්දේ වුවද රැස්වීම් පවත්වාගෙන යාමට ද;

බලය තිබිය යුතුය.

- (4) සිය පළමුවැනි රැස්වීම් දිනයේ සිට වර්ෂයක කාලයක් තුළ හෝ පාර්ලිමේන්තුව විසින් වැඩිදුරටත් ලබා දෙන අත් කවර කාල සීමාවක් තුළ කාරක සභාව සිය වාර්තාව ඉදිරිපත් කළ යුතුය.

12.

- ගරු ජෝන් අමරතුංග මහතා
- ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා
- ගරු මොහාන් ලාල් ශ්‍රේරු මහතා
- ගරු සුජීව සේනසිංහ මහතා
- ගරු වසන්ත අලුවිහාරේ මහතා
- ගරු ඉරාන් වික්‍රමරත්න මහතා
- ගරු තිස්ස අත්තනායක මහතා

ගරු දයාසිරි ජයසේකර මහතා, — ලංකා ඛනිජතෙල් සංස්ථාව විසින් බාල තත්ත්වයේ පෙට්‍රල් ආනයනය කරන ලද්දේ කවර ආකාරයෙන්ද යන්න, සංස්ථාවට සිදුවූ සම්පූර්ණ අලාභය සහ ගැටලුවට හේතුවූ ආනයනයන් සඳහා වගකිව යුතු පුද්ගලයන්ට විරුද්ධව ගත යුතු පියවර පිළිබඳ පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, —

මෑත අතීතයේදී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ පරිපාලනය සම්පූර්ණයෙන්ම දුර්වලව පැවති බව පෙනී ගොස් ඇති හෙයින්ද,

සංස්ථාව තත්ත්වයෙන් බාල ඛනිජ තෙල් ආනයනය කර ඇති බව දැන් හෙළිදරව් වී ඇති හෙයින් ද,

මෙම තත්ත්වයෙන් බාල ඛනිජ තෙල් නිසා වාහන දහස් ගණනකට හානි සිදුවී ඇති අතර, ඇතැම් වාහනවලට අලුත්වැඩියා කිරීමට නොහැකි තරමටම හානි සිදුවී ඇති හෙයින් ද,

ඉන්ධන පිරවුම්හල් ගණනාවක සවිකර ඇති පෙට්‍රල් පොම්ප ගණනාවකටද හානි සිදුවී ඇති හෙයින් ද,

සංස්ථාවේ මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් මිනිය නොහැකි තරමේ මූල්‍යමය පාඩු සිදුවී ඇති හෙයින් ද,

බලධාරීන් දැනටමත් වරද පැටවීමට තැනැත්තෙකු සොයාගෙන ඇති හෙයින් ද,

තත්ත්වයෙන් බාල ඛනිජ තෙල් සත්‍ය වශයෙන්ම ආනයනය කළ බව අමාත්‍යවරයා පිළිගෙන ඇති හෙයින් ද,

මෙම නින්දා සහගත ප්‍රතිඵලය සම්බන්ධයෙන් රජය පරස්පර විරෝධී ප්‍රකාශ ගණනාවක් කර ඇති හෙයින් ද,

- (අ) මෙම ඛනිජ තෙල් තොගය ඇණවුම් කිරීමේදී ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකිරීමට හේතු කවරේද;
- (ආ) සංස්ථාව විසින් තත්ත්වයෙන් බාල ඛනිජ තෙල් සත්‍ය වශයෙන්ම ආනයනය කරනු ලැබුවේද;
- (ඇ) එම ආනයනයන් කරන ලද්දේ කවර රටකින්ද;
- (ඈ) එම ආනයනයන්හි සම්පූර්ණ පිරිවැය කොපමණද;
- (ඉ) එබඳු ආනයනයන් හේතුවෙන් සංස්ථාවට සිදුවූ මුළු අලාභය කොපමණද;
- (ඊ) එබඳු ආනයනයන් වැළැක්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට හේතු කවරේද;
- (උ) පැමිණි තොග තත්ත්වයෙන් බාල බව හෙළිදරව් වූයේ නම්, ඒවා ප්‍රතික්ෂේප කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට හේතු කවරේද;

- (ඌ) ආනයනය කරන ලද තොග තත්ත්වයෙන් බාල බව දැන සිටියදීත්, ඒවා රටේ පිරවුම්හල් ගණනාවකට බෙදාහරිනු ලැබීමට හේතු කවරේද;
- (එ) ආනයනය කරන ලද තොග තත්ත්වයෙන් බාල බව හෙළිදරව්වීමෙන් පසුව එම තොග සඳහා ගෙවීම් කිරීමට හේතු කවරේද;
- (ඒ) නියත වශයෙන්ම පෙට්‍රල් භිභයක් ඇති විය හැකිව තිබූ බව ජනතාවට දැනුම් නොදීමට හේතු කවරේද;
- (ඓ) එබඳු ආනයනයන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් කවුරුන්ද;
- (ඔ) ඉදිරියේදී එබඳු සිදුවීම් වැළැක්වීමට ගත යුතු පියවර කවරේද;
- (ඕ) මෙම ආනයනයන් සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග කවරේද; සහ
- (ඔඉ) ප්‍රස්තුත කරුණුවලට සම්බන්ධ හෙයින් විමසා බැලීම යෝග්‍ය යැයි කාරක සභාවට හැඟෙන අන් කවර හෝ කරුණු,

පරීක්ෂා කර බැලීම පිණිස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

- (2) (අ) එම කාරක සභාව සහ එහි සභාපති කටානායකතුමා විසින් නම් කළ යුතු වන්නේය,
- (ආ) ස්ථාවර නියෝග 95 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, කාරක සභාව සාමාජිකයින් විසි එක් (21) දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතුය.
- (3) එම කාරක සභාවට,
- (අ) සිය ගණපුරණය නියම කර ගැනීමට ද;
- (ආ) යම් තැනැත්තෙකු කැඳවීමට, යම් ලේඛන හෝ වාර්තා ගෙන්වා ගැනීමට, පාර්ලිමේන්තුව හෝ එම කාරක සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස යම් තැනැත්තෙකුට නියම කිරීමට හා එබඳු තැනැත්තෙකු සන්නකයෙහි හෝ පාලනය යටතේ පවතින යම් ලේඛනයක්, පොතක්, වාර්තාවක් හෝ ලියවිල්ලක් ඉදිරිපත් කරන ලෙස නියම කිරීමට ද;
- (ඇ) සාක්ෂිකරුවන් වාචිකව විභාග කිරීමෙන් සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට හෝ අන්‍යාකාරයෙන් තහවුරු කර ගැනීමට හා කාරක සභාවේ සභාපති හෝ එම කාර්යය සඳහා විශේෂයෙන් බලය පවරනු ලැබූ තැනැත්තෙකු විසින් දිවුරවනු ලැබූ සාක්ෂිකරුවන් විභාග කිරීමට ද;
- (ඈ) කාරක සභාවේ සභාය පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයින්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට; සහ
- (ඉ) කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමට ද, පාර්ලිමේන්තුව කල්තබන ලද්දේ වුවද රැස්වීම් පවත්වාගෙන යාමට ද;

බලය තිබිය යුතුය.

- (4) සිය පළමුවැනි රැස්වීම් දිනයේ සිට වර්ෂයක කාලයක් තුළ හෝ පාර්ලිමේන්තුව විසින් වැඩිදුරටත් ලබා දෙන අන් කවර කාල සීමාවක් තුළ කාරක සභාව සිය වාර්තාව ඉදිරිපත් කළ යුතුය.

13.

- ගරු ඒ. ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා
- ගරු පායලී වම්පික රණවක මහතා
- ගරු රවුෆ් හකීම් මහතා
- ගරු (මහාචාර්ය) නිස්ස විතාරණ මහතා
- ගරු ඩග්ලස් දේවානන්ද මහතා
- ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
- ගරු මෙමත්‍රීපාල සිරිසේන මහතා
- ගරු වාසුදේව නානායක්කාර මහතා
- ගරු රිසාඩ් බදියුදීන් මහතා
- ගරු බැසිල් රෝහණ රාජපක්‍ෂ මහතා
- ගරු ඩී. එස්. රාධක්‍රිෂ්නන් මහතා
- ගරු ඩීවී ගුණසේකර මහතා
- ගරු මුත්තු සිවලිංගම් මහතා
- ගරු පෙරුමාල් රාජදුරයි මහතා
- ගරු රාජීව විජේසිංහ මහතා

ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— ශ්‍රී ලංකාවේ ජනතාව එකම දේශයක ජනතාවක් ලෙස සවිබල ගැන්වීම පිණිස දේශපාලන හා ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ග නිර්දේශකර වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව,—

රටෙහි සහ එහි වැසියන්ගේ ආර්ථික, සාමාජීය සහ දේශපාලන සංවර්ධනය සඳහා ජාතියක් ලෙස එකමුතු වීමට සහ කටයුතු කිරීමට ශ්‍රී ලාංකික ජනතාවට අද්විතීය අවස්ථාවක් උදාවී ඇති හෙයින්ද,

මෙම කාර්යය සඳහා ශ්‍රී ලංකාවේ ජනතාවගේ සමගිය ප්‍රවර්ධනය කිරීමට සහ ඔවුන්ගේ ආර්ථික, සමාජීය සහ දේශපාලන සංවර්ධනය සඳහා තීරණ ගැනීමට ඔවුන් සවිබල ගැන්වීම සඳහා පියවර ගැනීම කාලෝචිත හෙයින්ද,

පූර්වෝක්ත කරුණු සඳහා හැකියාව ලබා දීමට ගතයුතු පියවරවල ස්වභාවය හා විෂය පථය නිර්ණය කිරීම සඳහා වඩාත් සුදුසුකම් ඇත්තේ ජනතාවගෙන් තේරී පත්වූ නියෝජිතයන්ගේ කමිටුවක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂ කාරක සභාවකට හෙයින්ද,

- (අ) ශ්‍රී ලංකාවේ ජනතාවගේ සමගිය ප්‍රවර්ධනය කිරීම සඳහාත්,
- (ආ) එකම දේශයක ජනතාවක් ලෙස ඔවුන් තවදුරටත් සවිබල ගැන්වීම සඳහාත්, සහ
- (ඇ) ඔවුන්ගේ ආර්ථික, සමාජීය සහ දේශපාලන සංවර්ධනය සඳහා තීරණ ගැනීම සහ ක්‍රියාමාර්ගවල නියැළීමට ඔවුන්ට හැකියාව ලබා දීම සඳහාත් වූ,

ශ්‍රී ලංකාවේ ජනතාවට යෝග්‍ය හා පිළිගතහැකි විසඳුමක් සඳහා වූ දේශපාලන හා ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ග මෙම ගරු සභාවට මාස 06ක් ඇතුළත නිර්දේශ කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

2. (අ) එම කාරක සභාව සහ එහි සභාපති, කථානායකතුමා විසින් නම් කළ යුතු වන්නේය.

(ආ) ස්ථාවර නියෝග 95 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද, කාරක සභාව සාමාජිකයින් තිස් එක් (31) දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතු ය.

3. එකී කාරක සභාවට,

(අ) සිය ගණපූරණය නියමකර ගැනීමටත්;

(ආ) එය අවශ්‍ය යැයි සලකන ඕනෑම පුද්ගලයෙකු හෝ ලේඛනයක් කැඳවීමත්;

(ඇ) එසේ කැඳවනු ලබන ඕනෑම පුද්ගලයෙකු දිවුරුම් හෝ ප්‍රතිඥා මත ප්‍රශ්න කිරීමටත්;

(ඈ) කලින් කල පාර්ලිමේන්තුව කල් තබන ලද්දේ වුවද, සිය කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමටත්;

(ඉ) කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමටත්;

බලය තිබිය යුතු ය.

පා.149/'11

14.

ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා

ගරු නිර්මල කොතලාවල මහතා

ගරු මොහමඩ අස්ලම් මහතා

ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා

ගරු ඩබ්ලිව්. බී. ඒකනායක මහතා

ගරු ඒ. ආර්. එම්. අබ්දුල් කාදර් මහතා

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා

ගරු රුවන් රණතුංග මහතා

ගරු තාරානාත් බස්නායක මහතා

ගරු විනායගමුරුති මුරලිදරන් මහතා

ගරු පලනි දිගම්බරම් මහතා

ගරු සරණ ගුණවර්ධන මහතා

ගරු ජගත් බාලසූරිය මහතා

ගරු රංජිත් සියඹලාපිටිය මහතා

ගරු ඩුලිප් විජේසේකර මහතා

ගරු වයි. ජී. පද්මසිරි මහතා

ගරු සජීත් ද වාස් ගුණවර්ධන මහතා

ගරු පියංකර ජයරත්න මහතා

ගරු මනුෂ නානායකකාර මහතා

ගරු පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය

ගරු උදින් ලොකුබණ්ඩාර මහතා

- ගරු නිමල් විජේසිංහ මහතා
- ගරු ඒ. එච්. එම්. ආච්චි මහතා
- ගරු එච්. එම්. එම්. හරිස් මහතා
- ගරු ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා
- ගරු අවල ජාගොඩගේ මහතා
- ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා
- ගරු නිශාන්ත මුතුහෙට්ටිගමගේ මහතා
- ගරු (වෛද්‍ය) රෝහණ පුෂ්ප කුමාර මහතා
- ගරු ශාන්ත බණ්ඩාර මහතා
- ගරු ටී. රංජිත් ද සොයිසා මහතා
- ගරු රෝහිත අබේගුණවර්ධන මහතා
- ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
- ගරු ලසන්ත අලගියවන්ත මහතා
- ගරු සරත් කුමාර ගුණරත්න මහතා
- ගරු නිස්ස කරළිලියද්ද මහතා
- ගරු හේමාල් ගුණසේකර මහතා
- ගරු එරික් ප්‍රසන්න චිරවර්ධන මහතා
- ගරු ශෙහාන් සේමසිංහ මහතා
- ගරු කනක හේරත් මහතා
- ගරු ලොහාන් රත්වත්තේ මහතා
- ගරු රොෂාන් රණසිංහ මහතා
- ගරු ගීතාංජන ගුණවර්ධන මහතා
- ගරු රෙජිනෝල්ඩ් කුරේ මහතා
- ගරු ඩී. එස්. රාධක්‍රිෂ්නන් මහතා
- ගරු ජයරත්න හේරත් මහතා
- ගරු වික්ටර් ඇන්ටනි මහතා
- ගරු කමලා රණතුංග මෙනෙවිය
- ගරු සිරිපාල ගමලන් මහතා
- ගරු එච්. ආර්. මිත්‍රපාල මහතා
- ගරු රෝහණ දිසානායක මහතා
- ගරු උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය
- ගරු මාලනී ෆොන්සේකා මහත්මිය
- ගරු ජානක වක්කුමුර මහතා
- ගරු විජිත බේරුගොඩ මහතා

- ගරු ගාමිණී ලොකුගේ මහතා
- ගරු චන්ද්‍රසිරි ගජදීර මහතා
- ගරු සී. බී. රත්නායක මහතා
- ගරු පියසේන ගමගේ මහතා
- ගරු කුමාර වෙල්ගම මහතා
- ගරු ගාමිණී විජිත් විජිතමුණි ද සොයිසා මහතා
- ගරු නාමල් රාජපක්ෂ මහතා
- ගරු රිසාඩ් බදියුදීන් මහතා
- ගරු ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා
- ගරු ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා
- ගරු එස්. සී. මුතුකුමාරණ මහතා
- ගරු ඒ. ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා
- ගරු රවුෆ් හකීම් මහතා
- ගරු මිල්රෝයි ප්‍රනාන්දු මහතා
- ගරු (ආචාර්ය) මර්වින් සිල්වා මහතා
- ගරු ඒ. එල්. එම්. අනාචුල්ලා මහතා
- ගරු ඒ. එම්. වාමික බුද්ධදාස මහතා
- ගරු ෆීලික්ස් පෙරේරා මහතා
- ගරු විමල් වීරවංශ මහතා
- ගරු එම්. බී. ෆාරුක් මහතා

ගරු නන්දිමිත්‍ර ඒකනායක මහතා, — ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු අග්‍රවිනිශ්චයකාර ගරු සරත් එන්. සිල්වා මහතාට එරෙහිව බලය අයදා භාවිතය පිළිබඳවත්, විෂමාවාරය සහ/හෝ අවකල් ක්‍රියාව පිළිබඳවත් වූ චෝදනා පරීක්ෂාකර වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, —

එවැනි චෝදනාවලට අනුව ඔහු අධිකරණය අපකීර්තියට පත්කොට ඇති බව සඳහන් වන බැවින්ද,

අධිකරණයේ ස්වාධීනත්වය හා නීතියේ රීතිය ආරක්ෂා කිරීමට හා පවත්වාගෙන යෑමට ඔහු අපොහොසත්වූ බැවින්ද,

පහත සඳහන් කරුණු විමර්ශනයට ලක්කොට වාර්තා කිරීම පිණිස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළ යුතු බවට මේ පාර්ලිමේන්තුව යෝජනා කරයි.

- (අ) වැල්ලවාය හිටපු මහේස්ත්‍රාත් ජනක බණ්ඩාර මහතාගේ සේවය අත්හිටුවීමට තුඩුදුන් කරුණු සහ ඔහුගේ ඉල්ලා අස්වීම ඉදිරිපත් කිරීම පිණිස ඔහුට බලපෑම් එල්ල කරනු ලැබුවේද යන වග,
- (ආ) කොළඹ, හිටපු අතිරේක මහේස්ත්‍රාත් හිරාන් ඒකනායක මහතාගේ සේවය අත්හිටුවීමට තුඩුදුන් කරුණු සහ ඔහුගේ සේවය ද්වේෂ සහගත ලෙස අත්හිටුවනු ලැබුවේද යන වග;
- (ඇ) හිටපු මහේස්ත්‍රාත් සුනිල් ලෝරන්ස් ද කොස්තා මහතාගේ සේවය අත්හිටුවීමට තුඩුදුන් කරුණු සහ ඔහුගේ සේවය අත්හිටුවනු ලැබුවේද යන වග;

- (ඇ) මාතර හිටපු අතිරේක දිස්ත්‍රික් විනිශ්චයකාර අනුර බණ්ඩාර මහතාගේ සේවය අත්හිටුවීමට තුඩුදුන් කරුණු සහ ඔහුගේ සේවය අත්හිටුවනු ලැබුවේද යන වග;
- (ඉ) මාළිගාකන්ද හිටපු මහේස්ත්‍රාත් ඩී. එම්. සිරිවර්ධන මහතාගේ සේවය අත්හිටුවීමට තුඩුදුන් කරුණු සහ ඔහුගේ සේවය අත්හිටුවනු ලැබුවේද යන වග;
- (ඊ) මීගමුව හිටපු දිස්ත්‍රික් විනිශ්චයකාර පාලිත බණ්ඩාරනායක මහතාගේ සේවය අත්හිටුවීමට තුඩුදුන් කරුණු සහ ඔහුගේ සේවය අත්හිටුවනු ලැබුවේද යන වග;
- (උ) නුවරඑළිය හිටපු දිස්ත්‍රික් විනිශ්චයකාර ප්‍රභාත් ද සිල්වා මහතාගේ සේවය අත්හිටුවීමට තුඩුදුන් කරුණු සහ ඔහුගේ සේවය අත්හිටුවනු ලැබුවේද යන වග;
- (ඌ) කැබිනිගොල්ලුව හිටපු මහේස්ත්‍රාත් ඩී. එම්. ටී. බී. දිසානායක මහතාගේ සේවය අත්හිටුවීමට තුඩුදුන් කරුණු සහ ඔහුගේ සේවය අත්හිටුවනු ලැබුවේද යන වග;
- (එ) කොළඹ, හිටපු අතිරේක මහේස්ත්‍රාත් හැරල්ඩ් විජේසිරි ලියනගේ මහතාගේ සේවය අත්හිටුවීමට තුඩුදුන් කරුණු සහ ඔහුගේ සේවය අත්හිටුවනු ලැබුවේද යන වග;
- (ඒ) මොරවක හිටපු මහේස්ත්‍රාත් කේ. ඩී. ඩී. කේ. ද ආබෞ මහතාගේ සේවය අත්හිටුවීමට තුඩුදුන් කරුණු සහ ඔහුගේ සේවය අත්හිටුවනු ලැබුවේද යන වග;
- (ඔ) බලපිටිය, හිටපු මහේස්ත්‍රාත් වයි. එල්. ධර්මසේන මහතාගේ සේවය අත්හිටුවීමට තුඩුදුන් කරුණු සහ ඔහුගේ සේවය අත්හිටුවනු ලැබුවේද යන වග;
- (ඔ) මහනුවර, හිටපු අතිරේක මහේස්ත්‍රාත් නන්දන වීරසිංහ මහතාගේ සේවය අත්හිටුවීමට තුඩුදුන් කරුණු සහ ඔහුගේ සේවය අත්හිටුවනු ලැබුවේද යන වග;
- (ක) කන්තලේ හිටපු මහේස්ත්‍රාත් ඒ. එම්. ඩී. එස්. දික්කපිටිය මහතාගේ සේවය අත්හිටුවීමට තුඩුදුන් කරුණු සහ ඔහුගේ සේවය අත්හිටුවනු ලැබුවේද යන වග;
- (ග) ඇල්පිටිය හිටපු දිස්ත්‍රික් විනිශ්චයකාර ජී. ඩී. කුලතිලක මහතාගේ සේවය අත්හිටුවීමට තුඩුදුන් කරුණු සහ ඔහුගේ සේවය අත්හිටුවනු ලැබුවේද යන වග;
- (ව) ඉහත සඳහන් අවස්ථාවලට අමතර වශයෙන් අධිකරණ සේවයේ නිලධාරීන්ගේ සේවාවන් ද්වේෂසහගත ලෙස අවසන් කරනු ලැබූ අවස්ථාවන්;
- (ජ) කොළඹ 7, විජේවර්ධන මාවතේ අංක 129 දරන ස්ථානයේ පිහිටි අග්‍රවිනිශ්චයකාර නිල නිවෙස් පවත්වා ගෙන යමින් තිබූ විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ භාරකරු වශයෙන් අධිකරණය ඉදිරියේ චෝදනා ගණනාවක් එල්ලවී තිබූ රෝහණ කුමාර නමැති පුද්ගලයකුට ගරු සරත් එන්. සිල්වා මහතා විසින් පත්වීමක් ලබා දුන්නේද යන වග;
- (ච) ගරු සරත් එන්. සිල්වා මහතා ගරු අධ්‍යක්ෂවරයෙකු වශයෙන් සේවය කරනු ලබන බෞද්ධ ගුවන්විදුලි සේවාව ස්ථාපනය කරනු ලැබීමට තුඩුදුන් කරුණු සහ ද බුඩ්ධිස්ථ රූපවාහිනී නාලිකාව (The Buddhist TV Channel) ආරම්භ කිරීමට රුපියල් මිලියන 65ක ප්‍රදානයක් ලබා දුන් මුහුන්තන් කානගී පෙත්සම්කරු වශයෙන් පෙනී සිටි සී. බී. එන්. වන්දිකා (CBN Sat) නඩුවේ තීරණයට අදාළ කරුණු;
- (ඔ) පාර්ලිමේන්තුව නවීකරණය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය පිළිබඳ ලෝක බැංකු/එජාස ව්‍යා. (World Bank/ UNDP) ආධාර ව්‍යාපෘතියේදී ගරු සරත් එන්. සිල්වා මහතා විසින් ඉටු කරන ලද කාර්යභාරයට අදාළ කරුණු;
- (න) අග්‍රවිනිශ්චයකාරවරයා වශයෙන් ගරු සරත් එන්. සිල්වා මහතා සේවය කරන ලද කාල සීමාව ඇතුළත ඔහුගේ ද්වේෂසහගත ක්‍රියා හේතුවෙන් වෙනත් කිසියම් පුද්ගලයන්ට අහනියක්ද සිදුවී ඇත්ද යන වග.

- (2) (අ) එම කාරක සභාව සහ එහි සභාපති කථානායකවරයා විසින් නම් කළ යුතු වන්නේය.
- (ආ) ස්ථාවර නියෝග 95හි විධි විධානවල කුමක් සඳහන්ව තිබුණද, කාරක සභාව සාමාජිකයන් නිස්ඵල දෙනෙකුට (31) නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතුය.
- (3) එකී කාරක සභාවට,—
 - (අ) සිය ගණපුරණය නියම කර ගැනීමටද,
 - (ආ) යම් තැනැත්තෙකු කැඳවීමටද, යම් ලේඛන හෝ වාර්තා ගෙන්වා ගැනීමට, පාර්ලිමේන්තුව හෝ සිය කාරක සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස යම් තැනැත්තෙකුට නියම කිරීමට හා එබඳු තැනැත්තෙකු සන්නකයෙහි හෝ පාලනය යටතේ පවතින යම් ලේඛනයක්, පොතක්, වාර්තාවක් හෝ ලියවිල්ලක් ඉදිරිපත් කරන ලෙස නියම කිරීමටද;
 - (ඇ) සාක්ෂිකරුවන් වාචිකව විභාග කිරීමෙන් සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට හෝ අන්‍යාකාරයෙන් තහවුරු කර ගැනීමට හා කාරක සභාවේ සභාපති හෝ එම කාර්යය සඳහා විශේෂයෙන් බලය පවරනු ලැබූ තැනැත්තෙකු විසින් දිවුරවනු ලැබූ සාක්ෂිකරුවන් විභාග කිරීමටද;
 - (ඈ) කාරක සභාවේ සභාය පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට; සහ
 - (ඉ) කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමට ද, පාර්ලිමේන්තුව කල් තබන ලද්දේ වුවද රැස්වීම් පවත්වා ගෙන යාමටද බලය තිබිය යුතුය.

පා. 150/’11

15.

- ගරු ජෝන් අමරතුංග මහතා
- ගරු දයාසිරි ජයසේකර මහතා
- ගරු (වෛද්‍ය) ජයලත් ජයවර්ධන මහතා
- ගරු පී. හැරිසන් මහතා
- ගරු සුජීව සේනසිංහ මහතා
- ගරු අනෝමා ගමගේ මහත්මිය
- ගරු චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ මහත්මිය
- ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා
- ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා
- ගරු සජිත් ප්‍රේමදාස මහතා
- ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා
- ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

ගරු රවී කරුණානායක මහතා,— 2011 දෙසැම්බර් මස 1 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව මගින් අවධානයට ලක්කර තිබෙන රජයට අයත් ව්‍යාපාරවල පාඩු පිළිබඳව පරීක්ෂාකර ඒවාට වගකිව යුතු අයට එරෙහිව ගත යුතු පියවර හා ඒවා නිවැරදි කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශකර වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව,—

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති හා මානව සම්පත් අමාත්‍ය ගරු සීව් ගුණසේකර මහතා විසින් 2011 දෙසැම්බර් මස 1 වැනි දින ඉදිරිපත් කරන ලද හෙයින්ද;

රජයට අයත් පාඩු ලබන ආයතන සහ ව්‍යාපාර ගණනාවක් එම වාර්තාව මගින් අවධානයට ලක්කර ඇති හෙයින්ද;

එම ආයතන අතර වඩාත් කැපී පෙනෙන්නේ පහත සඳහන් ආයතන හෙයින්ද;

1. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල
2. ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය
3. ලංකා බණිජ තෙල් නීතිගත සංස්ථාව
4. ශ්‍රී ලංකන් ගුවන් සේවය
5. සීමාසහිත මිහින් ලංකා සමාගම
6. ශ්‍රී ලංකා වරාය අධිකාරිය
7. මාර්ග සංවර්ධන අධිකාරිය සහ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බංකොලොත්භාවයට පත් වී ශ්‍රී ලංකා රජය විසින් එම තත්ත්වයෙන් මුදවා ගත යුතුව පවතින බවද හෙළිදරව් වී ඇති හෙයින්ද;

මෙම පාඩු ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය තද බල ලෙස පිරිහීමට හේතුවන හෙයින්ද;

මෙම ආයතන පවත්වාගෙන යාමේ හා ඒවා පත්ව ඇති තත්ත්වයෙන් මුදවා ගැනීමේ පිරිවැය අවසානයේදී දැරීමට සිදුවන්නේ මහජනතාවට වන හෙයින් සහ

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව කෙරෙහි පැවරී ඇති බලතල, එය වාර්තා ඉදිරිපත් කිරීමට පමණක් සීමා කරන අතර තමන් හෙළිදරව් කරගන්නා ලද කරුණු සම්බන්ධයෙන් වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීමේ භූමිකාවක් එය සතුව නොමැති හෙයින් ද;

- (අ) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා වාර්තාවේ පිළිබිඹු කෙරෙන මෙම ආයතනවල, විශේෂයෙන්ම මෙහි ලැයිස්තුගතකර ඇති ආයතනවල කටයුතු සොයාබලා ඒවා පාඩු ලැබීමට හේතු නිශ්චය කිරීම සඳහා ද;
- (ආ) යම් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් මෙම ආයතනවල කළමනාකරණය සඳහා වගකිව යුතු ද යන්න සහ වංචා සහගත ක්‍රියාකාරකම්වලට සම්බන්ධව සිටී ද යන්න නිශ්චය කිරීම සඳහා ද;
- (ඇ) මෙම පාඩු දිගින් දිගටම සිදුවීම වැළැක්වීම සඳහා ද;
- (ඈ) වගකිව යුත්තන්ට දඬුවම් කිරීම පිණිස මුල් අවස්ථාවේදී ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා ද;
- (ඉ) මෙම පාඩු පියවා ගැනීම සඳහා ගත යුතු පියවර තීරණය කිරීම සඳහා; සහ
- (ඊ) පාර්ලිමේන්තු අයවැය කාර්යාංශයක් ස්ථාපනය කිරීම ඇතුළුව, වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය අතිරේක නීති කවරේද යන්න නිශ්චය කිරීම සඳහා ද;

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

2. (අ) එම කාරක සභාව සහ එහි සභාපතිවරයා කථානායකවරයා විසින් නම් කරනු ලැබිය යුතු ය.
- (ආ) ස්ථාවර නියෝග 95 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, මෙම කාරක සභාව සාමාජිකයින් විසි එක් (21) දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතු ය.
3. එම කාරක සභාවට—
 - (අ) සිය ගණපුරණය නියම කර ගැනීමටද;
 - (ආ) පුද්ගලයන්, ලිපි ලේඛන හා වාර්තා ගෙන්වා ගැනීමටද, පාර්ලිමේන්තුව හෝ සිය කාරක සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස යම් තැනැත්තෙකුට නියම කිරීමටද, එබඳු තැනැත්තෙකුගේ සන්නකයේ හෝ පාලනය යටතේ පවතින යම් ලිපි ලේඛන, පොතක්, ලේඛනයක් හෝ ලියවිල්ලක් ඉදිරිපත් කරන ලෙස නියම කිරීමටද;

- (ඇ) සාක්ෂිකරුවන් වාචිකව පරීක්ෂා කිරීම මගින් සත්‍ය අසත්‍යතාව විමසීමෙන් හෝ අන්‍යාකාරයකින් තහවුරු කරගැනීමටද, කාරක සභාවේ සභාපතිවරයා හෝ එම කාර්යය සඳහා විශේෂයෙන් බලය පවරන ලද තැනැත්තෙකු විසින් දිවුරුවනු ලැබූ හෝ ප්‍රතිඥා දීමට සලස්වනු ලැබූ සාක්ෂිකරුවන් පරීක්ෂා කිරීමටද;
- (ඈ) කාරක සභාවේ සභාය පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයින්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට; සහ
- (ඉ) කලින් කලට අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමට ද, පාර්ලිමේන්තුව කල්තබන ලද්දේ වුවද රැස්වීම් පවත්වාගෙන යාමට ද;

බලය තිබිය යුතු ය.

4. කාරක සභාව, එහි පළමු රැස්වීමේ සිට එක් වර්ෂයක් ඇතුළත හෝ පාර්ලිමේන්තුව විසින් නියම කෙරෙන වෙනත් හෝ වැඩිමනත් කාලයක් තුළ සිය වාර්තාව ඉදිරිපත් කළ යුතු ය.

පා. 156/12

16.

- ගරු ජෝන් අමරතුංග මහතා
- ගරු නිස්ස අත්තනායක මහතා
- ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා
- ගරු කබීර් හමීම් මහතා
- ගරු මංගල සමරවීර මහතා
- ගරු පී. හැරිසන් මහතා
- ගරු ආර්. යෝගරාජන් මහතා
- ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— 2011 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධ ගැටලු පරීක්ෂා කර බලා ඒවා නිරාකරණය කර ගැනීමට අවශ්‍ය ප්‍රතිකර්ම නිර්දේශ කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව,—

2011 අධ්‍යයන වර්ෂය සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම බරපතල ගැටලු ඇති කොට ඇති හෙයින්ද;

විවිධ පාර්ශ්ව විසින් පරස්පර විරෝධී ප්‍රකාශ සිදු කරමින් ඇති හෙයින්ද;

ගැටලු ඇති වී ඇත්තේ තාක්ෂණික දෝෂ හේතුවෙන් බව සමහර පාර්ශ්ව ප්‍රකාශ කරන හෙයින්ද;

ප්‍රතිඵල නිකුත් කිරීමේදී ඇතිවූ අනවශ්‍ය හදිසිය සම්බන්ධයෙන් තවත් සමහර අය චෝදනා කරන හෙයින්ද;

අදාළ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය නිසා ගැටලු මතු වී ඇතැයි තවත් සමහරු චෝදනා කරන හෙයින්ද;

විභාග කොමසාරිස්වරයා ස්වකීය ධුරයෙන් මුදා හැර ඇති හෙයින්ද;

මෙම කාරණය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට ජනාධිපතිවරයා තමා විසින්ම කොමිසමක් පත් කර ඇති හෙයින්ද;

සමස්ත ශිෂ්‍ය පරම්පරාවකම අනාගතය විපතට පත් කර ඇති හෙයින්ද;

අධ්‍යාපන පද්ධතිය පිළිබඳ විශ්වාසය දැඩිලෙස බිඳවැටීමට මෙය හේතු වී ඇති හෙයින්ද;

අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සහතික පිළිගැනීම සම්බන්ධයෙන් සැක මතුව ඇති හෙයින්ද;

පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළ යුතු යැයි මෙම සභාව යෝජනා සම්මත කරයි:—

- (අ) Z ලකුණු ක්‍රමය සහ එය ක්‍රියාත්මක කරන ආකාරය පරීක්ෂා කිරීමට;
 - (ආ) මෙම ගැටලුවට පාදක වූ හේතු පරීක්ෂා කිරීමට;
 - (ඇ) 2011 වර්ෂය සඳහා වූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පිළිබඳ ගැටලු නිරාකරණය කර ප්‍රතිකර්ම නිර්දේශ කිරීමට;
 - (ඈ) එවැනි ගැටලු අනාගතයේදී ඇති වීම වළකාලීම සඳහා ගත යුතු පියවර නිර්දේශ කිරීමට; සහ
 - (ඉ) කාරක සභාව විසින් අවශ්‍ය යැයි තීරණය කරන්නා වූ වෙනත් ප්‍රතිකර්ම නිර්දේශ කිරීමට
2. (අ) එම කාරක සභාව සහ එහි සභාපති කථානායකතුමා විසින් නම් කළයුතු වන්නේය.
- (ආ) ස්ථාවර නියෝග 95හි විධි විධානවල කුමක් සඳහන්ව තිබුණද, කාරක සභාව සාමාජිකයන් විසිඑක් දෙනෙකුට (21) නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතුය.
3. එම කාරක සභාවට,—
- (අ) සිය ගණපූරණය නියම කර ගැනීමටද;
 - (ආ) සිය කාරක සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස යම් තැනැත්තෙකු කැඳවීමටද, යම් ලේඛනයක් හෝ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස යම් තැනැත්තෙකුට නියම කිරීමටද, ඉහත සඳහන් කරුණු පූර්ණ ලෙස සලකා බැලීම පිණිස අවශ්‍ය යැයි කාරක සභාව කල්පනා කරන ලිඛිත හෝ වාචික සාක්ෂි ලබා ගැනීමට හා භාර ගැනීමටද;
 - (ඇ) සාක්ෂිකරුවන් වාචිකව පරීක්ෂා කිරීම මගින් සත්‍ය අසත්‍යතාව විමසීමෙන් හෝ අන්‍යාකාරයකින් තහවුරු කරගැනීමටද, කාරක සභාවේ සභාපතිවරයා හෝ එම කාර්යය සඳහා විශේෂයෙන් බලය පවරන ලද තැනැත්තෙකු විසින් දිවුරවනු ලැබූ හෝ ප්‍රතිඥා දීමට සලස්වනු ලැබූ සාක්ෂිකරුවන් පරීක්ෂා කිරීමටද;
 - (ඈ) කාරක සභාවේ සභාය පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට; සහ
 - (ඉ) කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමටද, පාර්ලිමේන්තුව කල් තබන ලද්දේ වුවද රැස්වීම් පවත්වා ගෙන යාමටද
- බලය තිබිය යුතුය.
4. සිය පළමු රැස්වීම් වාරයේ සිට වසරක් ඇතුළත හෝ පාර්ලිමේන්තුව විසින් අවසර ලබා දෙන එවැනි වෙනත් හෝ වැඩිදුර කාලයක් ඇතුළත කාරක සභාව සිය වාර්තාව ඉදිරිපත් කළ යුතුය.

පා. 157/12

17.

- ගරු දයාසිරි ජයසේකර මහතා
- ගරු සජිත් ප්‍රේමදාස මහතා
- ගරු ඩී. එම්. ස්වාමිනාදන් මහතා

- ගරු කබීර් හමීම් මහතා
- ගරු අකිල විරාජ් කාරියවසම් මහතා
- ගරු නිස්ස අත්තනායක මහතා
- ගරු කරු ජයසූරිය මහතා
- ගරු ගයන්ත කරුණාතිලක මහතා
- ගරු අජිත් පී. පෙරේරා මහතා
- ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා
- ගරු බුද්ධික පතිරණ මහතා
- ගරු තලතා අතුකෝරල මහත්මිය
- ගරු මංගල සමරවීර මහතා
- ගරු ආර්. එම්. රංජිත් මදදුම බණ්ඩාර මහතා
- ගරු අශෝක් අබේසිංහ මහතා
- ගරු චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ මහත්මිය
- ගරු අනෝමා ගමගේ මහත්මිය
- ගරු ඉරාන් වික්‍රමරත්න මහතා
- ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
- ගරු අබ්දුල් හලීම් මහතා
- ගරු වසන්ත අලුවිහාරේ මහතා
- ගරු පාලිත රත්ගෙ බණ්ඩාර මහතා
- ගරු පාලිත තෙවරප්පෙරුම මහතා
- ගරු ජයන්ත කැටගොඩ මහතා
- ගරු සුජීව සේනසිංහ මහතා
- ගරු අර්ජුන රණතුංග මහතා
- ගරු ආර්. යෝගරාජන් මහතා
- ගරු රවී කරුණානායක මහතා
- ගරු දිලීප් වෙදආරච්චි මහතා
- ගරු දුනේෂ් ගන්කන්ද මහතා
- ගරු රෝසි සේනානායක මහත්මිය

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය
 ගරු ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා කෙරෙහි විශ්වාස භංගත්වය,—

මේ රටේ රැකියා විරහිත උපාධිධාරීන් අද වන විට 40,000කට වැඩි ප්‍රමාණයක් සිටින
 හෙයින් ද;

මෙම රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රජයේ රැකියා ලබා දීමේදී විධිමත් සහ සාධාරණ
 වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන හෙයින්ද;

රජය විසින් රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා සැපයීමේදී දේශපාලන හිතවත්කම්, පවුල් සම්බන්ධතා, වෙනත් ඥාති සම්බන්ධකම් මත මෙකී පිරිසට රැකියා ලබා දීම සඳහා කටයුතු කරගෙන යනු ලබන හෙයින් ද;

“දේශපාලන ලැයිස්තු” මගින්, රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රජයේ රැකියා ලබා දීම අසාධාරණ, අවිධිමත් සහ රජයේ රැකියාවලට බඳවා ගැනීමේ පිළිගත් පරිපාටිය සහමුලින්ම උල්ලංඝනය කරනු ලැබ ඇති හෙයින් ද;

දේශපාලන පක්ෂපාතීත්වය සලකා රජයේ රැකියා ලබාදීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් කඩවී ඇති හෙයින් ද;

රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්මයන්හි 27(2)(අ) ව්‍යවස්ථාව මගින් මූලික අයිතිවාසිකම් සැබෑ ලෙස ක්‍රියාත්මක කිරීමේ වගකීම රජය වෙත භාර කර ඇති හෙයින් ද;

මෙසේ රැකියා ලබා දීමට හේතු වූ කරුණු කාරණා සම්බන්ධයෙන් සාධාරණ කරුණු දැක්වීමක් කිරීමට අදාළ අමාත්‍යවරයා අපොහොසත් වී ඇති හෙයින් ද;

රැකියා විරහිත උපාධිධාරීන්ට මෙසේ සැලකීම, මේ රටේ තරුණ සම්පත නිකරුණේ දේශපාලනඥයින් පසුපස යන පිරිසක් බවට පත් කිරීමේ මූලික අරමුණ ඇතිව ක්‍රියාත්මක වන්නක් බවට සැලකිය හැකි හෙයින් ද;

රාජ්‍ය සේවයට සීමිත තරග විභාගවලින් රාජ්‍ය නිලධාරීන් බඳවා ගැනීමේදී තරග විභාග ප්‍රතිඵල ප්‍රසිද්ධ නොකරමින් සම්මුඛ පරීක්ෂණ මගින් ඔවුන් බඳවාගෙන පසුව ප්‍රතිඵල නිකුත් කිරීම මගින් රාජ්‍ය සේවයට බඳවා ගැනීම පිළිබඳව කිසිදු විනිවිදභාවයක් නොමැතිවීමෙන් රටේ අති බහුතරයකින් යුත් උගත් තරුණ පරපුරට අසාධාරණයක් වන හෙයින්; සහ

රාජ්‍ය නිලධාරීන්ගේ පත් කිරීම්, මාරු කිරීම්, උසස් කිරීම්, පිළිබඳව ඇති ස්වාධීන රාජ්‍ය ආයතනය වන රාජ්‍ය සේවා කොමිෂන් සභාව ස්වාධීන ලෙස ක්‍රියාත්මක කරවීමට ඇති ඉඩකඩ අහුරා ඇති හෙයින් ද;

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා කෙරෙහි සභාවේ විශ්වාසය භංගවී ඇති බව මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

පා. 168/12

18.

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා

ගරු අජිත් පී. පෙරේරා මහතා

ගරු නිරෝෂන් පෙරේරා මහතා,— ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රීක බැඳුම්කරවලින් කරන ලද ආයෝජනයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතා අමාත්‍ය ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය පිළිබඳ පරීක්ෂා කර වාර්තා කිරීම පිණිස වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව,—

වගකීමෙන් තොර දේශීය ආර්ථික කළමනාකරණය විසින් වඩාත් අයහපත් තත්ත්වයට පත්කරන ලද, ගෝලීය මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙන් යුරෝපා කලාපයේ ආර්ථිකයන් කිහිපයක්ම 2010 වර්ෂයේදී පමණ අර්බුදකාරී තත්ත්වයට ඇද වැටුන හෙයින්ද;

ශ්‍රීසිය සිය ඇස්තමේන්තුවලට වඩා බෙහෙවින් පහළට වැටුණු වර්ධන වේගයක්ද, විශාල පරතරයකින් බදු ආදායමට වඩා අධික වූ වියදම් සමග ගොඩනැගුණු රාජ්‍ය මූල්‍ය අසමතුලිතතාවන්ද, පාලනය කළ නොහැකි ලෙස ඉහළ යමින් ඇති ණය බරද, රජය සිය අයවැය පරතරය පිළිබඳව මවා පෑ අගයන් ලබාදෙමින් යුරෝපා සංගමය නොමග යැවූ බව අනාවරණය වීමෙන් පසුව විශ්වාසය තැබිය හැකි බව සහමුලින්ම පාහේ ගිලිහී ගිය නිල සංඛ්‍යා දත්තද හේතුවෙන් වඩාත් හානියට පත් වූ රටවලින් එකක් බවට පත් වූ හෙයින්ද;

2010 ප්‍රථම කාර්තුව වනවිට ශ්‍රීක රජයට සිය ණය ආපසු ගෙවීම සඳහා වූ බැඳීම් සපුරාලීමට ඇති හැකියාව බරපතල ප්‍රශ්නයකට භාජනය වී රාජ්‍ය ණය ආපසු ගෙවීම පැහැර හරිනු ඇතැයි යන බිය ඇති කළ හෙයින්ද;

ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රීක ණයවලට “නොවටිනා” යන තරාතිරම ලබා දී, එමගින් ශ්‍රීසිය වෙත ලබා දෙන පුද්ගලික ණය සම්පූර්ණයෙන්ම සිඳි තිබූ හෙයින්ද;

2010 අප්‍රේල් මාසයේදී ශ්‍රීක රජය ආර්ථික ගොඩගැනීමේ ණයක් සඳහා අයැදුම් කළ අතර, ආර්ථිකය තව තවත් අයහපත්වීම නවතාලීමේ අපේක්‍ෂාවෙන්, දෘඪතර අරපිරිමැස්මකින් කටයුතු කිරීම සඳහා වූ යෝජනාවලියක්ද කොන්දේසි වශයෙන් පනවමින්, යුරෝපා කලාපයේ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒකාබද්ධව අරමුදල් සපයන ලද, යුරෝ බිලියන 110ක ආධාරයක් අනුමත කරනු ලැබූ හෙයින්ද;

මුදල් අංශයෙන් කිසිදු සුනම්‍යතාවයක් නොමැති වීම හේතුවෙන් ශ්‍රීක රජයට එම දැඩි මූල්‍ය පාලන කොන්දේසි අනුව කටයුතු කිරීමට නොහැකි වීම නිසා ක්‍රියාත්මක කරන ලද ක්‍රියාමාර්ගයන් ජනතාවට විදි බැස කැරලි ගැසීමට සැලැස්වූ හෙයින්ද;

ශ්‍රීක ආර්ථිකය ඇද වැටීම දිගින් දිගටම සිදු වෙමින්, ශ්‍රීක ණය පිළිබඳ විශ්වාසය කැපී පෙනෙන ලෙස අඩු වී, එමගින් රාජ්‍ය ණය ආපසු ගෙවීම පැහැර හරිනු ඇතැයි යන අපේක්‍ෂාව තවත් ඉහළ නැංවූ හෙයින්ද;

2011 මාර්තු මාසයේදී “මුඩ්” නමැති ආයතනය විසින් ශ්‍රීක ණය “නොවටිනා” යන ප්‍රභේදයේ ගැඹුරටම ඇද දමා, එයට ඉහළ අවදානමක් සහිත ශ්‍රේණියක් ලබා දෙමින්, සෘණාත්මක ස්වරූපයක් ලබා දුන් හෙයින්ද;

මෙම ප්‍රවණතාවයන් සමග ආයෝජකයින් සිසුයෙන් ශ්‍රීක බැඳුම්කර “වටිනාකමකින් තොර කඩදාසි” ලෙස බැහැර කිරීම සහ ශ්‍රීක රජයට අරපිරිමැස්මෙන් කටයුතු කිරීමේ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම නිසා, යුරෝපා කලාපයේ රටවල් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒකාබද්ධව ලබාදෙන ආර්ථිකය ගොඩගැනීමේ ආධාර මුදල ඇණ හිටීමෙන් නුදුරේ එන රාජ්‍ය ණය ආපසු ගෙවීම පැහැර හැරීමේ තත්ත්වය නිසා ශ්‍රීක බැඳුම්කරවලට ඉදිරිපත් කෙරෙන ප්‍රතිලාභ ඉහළ යාම ඇරඹුණු හෙයින්ද;

මෙම පසුබිම තුළ ශ්‍රී ලංකා මහ බැංකුව 2011 අප්‍රේල් මස මුල් භාගයේදී විශාල අලාභයක් ඇතිවීමේ අවදානම ඇතිව යුරෝ මිලියන 22ක් ශ්‍රීක බැඳුම්කරවල ආයෝජනයකර ඇතැයි පැවසෙන හෙයින් ද;

ශ්‍රීක බැඳුම්කර සමහරක් පාඩුපිට විකිණීමෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට විශාල අලාභයක් සිදුව ඇති බවට පුවත්පත් හෙළිදරව් කිරීමෙන් අනතුරුව, 2012 ජූලි 17 වැනි දින මෙය පාර්ලිමේන්තුවේ මතු කළ හෙයින් ද;

එය සත්‍යයක් නම්, ආයෝජනයන්හි විස්තර සහ විශේෂයෙන්ම මූල්‍ය මණ්ඩලයේ කැමැත්තෙන් තොරව එබඳු ආයෝජනයක් සිදුකළේ මන්දැයි අමාත්‍යතුමාගෙන් විමසා සිටි හෙයින් ද;

එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින්, අප්‍රේල් මස මුල් භාගයේදී මහ බැංකුව ඇත්ත වශයෙන්ම ශ්‍රීක බැඳුම්කරවල ආයෝජනය කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ අමාත්‍ය ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා ප්‍රකාශ කළ හෙයින් ද;

එම ආයෝජනය සාධාරණීකරණය කරමින් “එම තීරණයට (ශ්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීමට) බලපානු ලැබූයේ එම කාලය වනවිට (2011 අප්‍රේල් 05) යුරෝපයේ පැවති, මූල්‍ය ස්ථාවරත්ව පැකේජයක් මගින් සහය දෙනු ලැබූ අර්බුද කළමනාකරණය සඳහා වූ ශක්තිමත් රාමුවක් පැවතීම නිසා” බව ගරු අමාත්‍යතුමා පැවසූ හෙයින් ද;

“එබැවින් එම අවස්ථාව වනවිට ශ්‍රීසිය බේරාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අධිකාරීන් විසින් නිර්මාණයකර තිබූ මෙම විශාල අරමුදල පැවතියේය. එහෙයින් අවස්ථානුගත කරුණු යටතේ, අවදානම සැලකිය යුතු ලෙස අඩු සහ දරාගත හැකි යැයි සලකන ලදී.” යනුවෙන් ගරු අමාත්‍යතුමා තවදුරටත් සඳහන් කළ හෙයින් ද;

ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතා අමාත්‍ය ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා සිදුකළ උක්ත ප්‍රකාශය අසත්‍ය බව පෙනී ගොස් ඇති හෙයින් ද;

ශ්‍රීක බැඳුම්කරවල අවදානම සැලකිය යුතු ඉහළ සහ ගෙවීම් පැහැර හැරීම අත්‍යාවශ්‍ය වූ හෙයින් ද;

ශ්‍රීක බැඳුම්කරවල ඉහත කී ආයෝජනය සිදුකළ කාල වකවානුව වනවිට එම රට සමග යුරෝපීය මූල්‍ය ස්ථාවරත්ව පහසුකම (EFSF) පිළිබඳ සැලැස්මක් නොතිබූ හෙයින් ද;

යුරෝපීය මූල්‍ය ස්ථාවරත්ව පහසුකම මගින් ශ්‍රීසිය සිය මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මූල්‍යාධාර ලබාගත්තේ වුවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පමණක් දෙවැනි වන්නා වූ “වරණික ණය හිමියා” තත්ත්වය සහිත නිත්‍ය යුරෝපීය ස්ථාවර යාන්ත්‍රණයක් (ESM) බවට තාවකාලික යුරෝපීය මූල්‍ය ස්ථාවරත්ව පහසුකම (EFSF) පරිවර්තනය කරමින් තිබූ බැවින්, එය ශ්‍රී ලංකාවට වාසිදායක නොවන හෙයින් ද;

“වරණික ණය හිමියා” තත්ත්වය යනුවෙන් අදහස්වන්නේ, වරණික අනුපිළිවෙළ අනුව ගෙවීම් සිදුකිරීමේදී, යුරෝපීය ස්ථාවරත්ව යාන්ත්‍රණය (ESM) මගින් සිදුකළ ආයෝජනයන්ට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර අනෙකුත් සියලු පාර්ශවයන්ට වඩා ප්‍රමුඛතාව ලැබෙනු ඇතැයි යන බව හෙයින් ද;

ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ ආයෝජන නොගෙවා පැහැර හැරීමේ බරපතළ අනතුරක් පැවති හෙයින් ද;

ශ්‍රී ලංකා මහ බැංකුව ආයෝජනය කළ අරමුදල් සැබෑ ලෙසම දැඩි අවදානමක පවතිද්දී, ඒවා සුරක්ෂිත බව හභවමින් ගරු අමාත්‍යතුමා සභාව නොමඟ යවා ඇති හෙයින් ද;

ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රීක බැඳුම්කරවල සිදුකළ නොසැලකිලිමත් ආයෝජනයෙන් ඉක්බිතිවම, ශ්‍රීක රජය යළිත්වරක් අසමත්ව, එහි ණය ශ්‍රේණිගත කිරීම ලොව අඩුම අගය දක්වා පහත හෙළා හෙයින් ද;

2011 ඔක්තෝබර් වනවිට, එහි ණය සියයට 50කට වැඩි ප්‍රමාණයකින් කපා හැරීමට ණය හිමියන් එකඟ වූ පාලිත ණය පැහැර හැරීමකට ශ්‍රීසිය එළැඹී හෙයින් ද;

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ඉතිරිව පැවති ශ්‍රීක බැඳුම්කරවල ආයෝජිත මුළු මුදලින් 53.5% (අධික වට්ටමක් සහිතව විකිණීමෙන් පසුවද) රටට විශාල අලාභයක් සිදු කරමින් අහිමි කර ගනු ලැබූ හෙයින් ද;

ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ අමාත්‍ය ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා 2012 ජූලි 17 දින කරන ලද ප්‍රකාශයේ සත්‍ය හෙළි නොකරමින් සහ එම ආයෝජනය සාධාරණීකරණය කරමින් “එම අවස්ථාවේ ශ්‍රීසිය ආරක්ෂා කිරීමට ගෝලීය මූල්‍ය අධිකාරිය විසින් අරමුදලක් ඇති කළ බව” සහ එනිසා “එම අවදානම මධ්‍යස්ථ වශයෙන් අඩු සහ දරාගත හැකි මට්ටමක පවතින බවට සලකණු ලැබූ බව” හභවමින්, හිතාමතාම සභාව නොමඟ යවා ඇති හෙයින්ද;

(අ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රීක බැඳුම්කරවල කරන ලද යුරෝ මිලියන 22ක ආයෝජන සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතා අමාත්‍ය ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා සභාව නොමඟ යැව්වේද සහ සභාව නොමඟ යවා ඇත්තේ කොපමණ ප්‍රමාණයකට ද යන්න තීරණය කිරීමට; සහ

(ආ) එම අවස්ථාවන්හිදී ගත හැකි පියවර පිළිබඳව සභාවට නිර්දේශ කිරීමටත්,

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

2. (අ) එම කාරක සභාව සහ එහි සභාපති කථානායකවරයා විසින් නම් කළ යුතුය.

(ආ) ස්ථාවර නියෝග 95හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද කාරක සභාව සාමාජිකයන් විසි එක් (21) දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතු ය.

3. එම කාරක සභාවට,—

(අ) සිය ගණපුරණය නියම කර ගැනීමටද;

(ආ) පුද්ගලයන්, ලියවිලි සහ වාර්තා කැඳවීමටත්, යම් තැනැත්තෙකුට පාර්ලිමේන්තුව හෝ සිය කාරක සභාව ඉදිරියේ පෙනී සිටින ලෙසත්, එම තැනැත්තන් සතුව හෝ ඔවුන්ගේ පාලනය යටතේ තිබෙන ලියවිලි, පොත්, සටහන් හෝ ලේඛන ඉදිරිපත් කරන ලෙසට විධාන කිරීමටත් බලය තිබිය යුතු ය.

(ඇ) කාරක සභාවේ සභාපතිවරයා හෝ ඒ සඳහා විශේෂයෙන් බලය පැවරූ නිලධාරියෙක් විසින් සිදුකරවන දිවුරුම් දීමක් හෝ ප්‍රතිඥා දීමක් මත සාක්ෂිකරුවන් පරීක්ෂා කිරීම සහ සාක්ෂිකරුවන්ගේ වාචික පරීක්ෂණ මගින් තහවුරු කරගැනීම හෝ වෙනත් ලෙසකින් නිශ්චය කරගැනීමටද;

(ඈ) කාරක සභාවේ සහය පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමටද;

(ඉ) එමෙන්ම කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමට ද, පාර්ලිමේන්තුව කල් තබන ලද්දේ වුව ද රැස්වීම් පවත්වාගෙන යාමටද බලය තිබිය යුතු ය.

4. කාරක සභාව තම වාර්තාව කාරක සභාව පළමුවරට රැස්වූ දින සිට වසරක් ඇතුළත හෝ පාර්ලිමේන්තුව ලබාදෙන එවැනි වෙනත් හෝ ඉදිරි කාලසීමාවක් තුළ ඉදිරිපත් කළ යුතු ය.

පා. 169/12

19.

ගරු ජෝන් අමරතුංග මහතා

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා

ගරු සුජීව සේනසිංහ මහතා

ගරු විජයකලා මහේස්වරන් මහත්මිය,— 2012 නොවැම්බර් මස 09 වැනි දින සිදු වූ බන්ධනාගාර කැරැල්ල සම්බන්ධයෙන් විමර්ශනය කොට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව,—

2012 නොවැම්බර් මස 09 වැනි දින රාත්‍රී කාලයෙහි මහා පරිමාණයේ බන්ධනාගාර කැරැල්ලක් හටගත් අතර 2012 නොවැම්බර් මස 10 වැනි දින අලුයම කාලය දක්වා පැවති එම කැරැල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් 30 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්වී විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පතිවරයාද ඇතුළුව, ඒ හා සමාන පුද්ගලයන් සංඛ්‍යාවකට තුවාල සිදුවී ඇති හෙයින්ද; බන්ධනාගාර තුළ මෙවැනි ආකාරයේ සිදුවීම් ඇති වූ පළමුවතාව මෙය නොවන හෙයින්; සහ බන්ධනාගාර පද්ධතිය තුළ ඇති දුෂණ ක්‍රියා හේතුකොට ගෙන මෙම සිදුවීම් ඇති වී තිබෙන බව පෙනී යන හෙයින් ද;

පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කොට වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළ යුතු යැයි මෙම සභාව යෝජනා සම්මත කරයි.

- (අ) මෙවර ඇති වූ කැරැල්ලට ආසන්නම හේතුව කවරේද;
- (ආ) බන්ධනාගාර තුළ නීතර කැරලි ඇති වීමට හේතු සාධකවන කරුණු කවරේද;
- (ඇ) බන්ධනාගාර තුළ විනය පවත්වා ගෙනයාම කෙරෙහි බලපාන දිගුකාලීන ගැටලු කවරේද;
- (ඈ) මෙවැනි සිදුවීම් වළක්වාලීම සඳහා ගත යුතු කෙටිකාලීන හා දිගුකාලීන පියවර කවරේද;
- (ඉ) කාරක සභාව විසින් අදාළ වේ යැයි සිතිය හැකි වෙනත් කිසියම් කරුණු ඇතොත් එම කරුණු;

- 2. (අ) මෙම කාරක සභාව සහ එහි සභාපති, කථානායකවරයා විසින් නම් කළ යුතුය.
- (ආ) ස්ථාවර නියෝග 95 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද, කාරක සභාව සාමාජිකයන් විසි එක් (21) දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතු ය.

3. එකී කාරක සභාවට,—

- (අ) සිය ගණපූරණය නියම කර ගැනීමට ද;
- (ආ) පුද්ගලයන්, ලිපි ලේඛන හෝ වාර්තා ගෙන්වා ගැනීමට ද, පාර්ලිමේන්තුව හෝ සිය කාරක සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස යම් තැනැත්තෙකුට නියම කිරීමට ද, එම පුද්ගලයා සතුව තිබෙන හෝ එම පුද්ගලයා භාරයේ පවතින කිසියම් ලියවිල්ලක්, පොතක්, වාර්තාවක් හෝ ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස නියම කිරීමට ද;
- (ඇ) සාක්ෂිකරුවන් වාචික පරීක්ෂණවලට භාජනය කිරීම මගින් සාක්ෂිවල සත්‍ය අසත්‍යභාවය පරීක්ෂා කිරීමට හෝ අන්‍යාකාරයකින් ඒවා තහවුරු කර ගැනීමට හා කාරක සභාවේ සභාපති හෝ එම කාර්යය සඳහා විශේෂයෙන් බලය පවරන ලද පුද්ගලයෙක් විසින් සිදු කරවන දිවුරුම්දීමක් හෝ ප්‍රතිඥා දීමක් මගින් සාක්ෂිකරුවන් විභාග කිරීමට ද;
- (ඈ) කාරක සභාවේ සභාය පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට; සහ
- (ඉ) කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමට ද, පාර්ලිමේන්තුව කල් තබන ලද්දේ වුවද, රැස්වීම් පවත්වාගෙන යෑමට ද

බලය තිබිය යුතු ය.

- 4. කාරක සභාව තම පළමුවැනි රැස්වීම් දිනයේ සිට වර්ෂයක කාල සීමාවක් තුළ හෝ පාර්ලිමේන්තුව විසින් ලබා දෙන එවන් වෙනත් හෝ වැඩිදුර කාලසීමාවක් තුළ තම වාර්තාව ඉදිරිපත් කළ යුතු ය.

පා. 185/'13

20.

- ගරු රවී කරුණානායක මහතා
- ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
- ගරු දයාසිරි ජයසේකර මහතා
- ගරු ඩී. එම්. ස්වාමීනාදන් මහතා

ගරු (වෛද්‍ය) ජයලත් ජයවර්ධන මහතා

ගරු ජේ. ශ්‍රී රංගා මහතා

ගරු විජයකලා මහේස්වරන් මහත්මිය

ගරු රෝසි සේනානායක මහත්මිය

ගරු පාලිත තෙවරප්පෙරුම මහතා

ගරු දිලීප් වෙදආරච්චි මහතා

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා

ගරු රන්ජන් රාමනායක මහතා

ගරු චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ මහත්මිය

ගරු අජිත් පී. පෙරේරා මහතා

ගරු නිරෝෂන් පෙරේරා මහතා

ගරු රුවන් විජයවර්ධන මහතා

ගරු ආර්. යෝගරාජන් මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු පවිත්‍රාදේවී චන්දිකාරච්චි මහත්මිය කෙරෙහි විශ්වාස හංගන්වය,—

විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් 2013 අප්‍රේල් මස 23 වැනි දින විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ජෝන් අමරතුංග මහතා නගන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය ගරු පවිත්‍රාදේවී චන්දිකාරච්චි මහත්මිය මෙම විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව එතුමිය මෙම තනතුර හාර ගැනීමට පෙර මෙම තනතුර හෙබවූ ගරු පාදලී වම්පික රණවක මහතා විසින් සකස් කරන ලද බව අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කළ හෙයින් ද;

වත්මන් තාක්ෂණ, පර්යේෂණ සහ පරමාණුක බලශක්ති අමාත්‍ය ගරු පාදලී වම්පික රණවක මහතා 2013 අප්‍රේල් මස 24 වැනි දින නිකුත් කළ ප්‍රකාශයකින් විදුලි ගාස්තු ඉහළ නැංවීම පිළිබඳ තමාගේ කිසිදු වගකීමක් නොමැති බව දක්වමින් ඉහත කාරණය පැහැදිලිව ප්‍රතික්ෂේප කර තිබූ හෙයින් ද;

එසේම, ගරු පවිත්‍රාදේවී චන්දිකාරච්චි මහත්මියගේ ප්‍රකාශය තහවුරු කිරීම සඳහා සාක්ෂි ඉදිරිපත් කරන ලෙසට එතුමියට අභියෝග කරන තත්වයකට එතුමා සිය ප්‍රකාශය කර ඇති හෙයින් ද;

විදුලිබල සහ බලශක්ති අමාත්‍යතුමිය හිතාමතාම මෙම සභාව නොමග යවා ඇති බවත්, එසේ කිරීමෙන් මෙම සමස්ත සභාවේම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩකිරීම සම්බන්ධයෙන් අමාත්‍යතුමිය වරදක් කර ඇති බවත් ඉතා පැහැදිලි වන හෙයින් ද;

ගරු පවිත්‍රාදේවී චන්දිකාරච්චි මහත්මිය විදුලිබල සහ බලශක්ති අමාත්‍ය තනතුරෙහි තවදුරටත් කටයුතු කිරීම සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

පා. 260/'14

21.

ගරු රනිල් වික්‍රමසිංහ මහතා

ගරු කරු ජයසූරිය මහතා

ගරු නිස්ස අත්තනායක මහතා

ගරු අජිත් පී. පෙරේරා මහතා,— බෞද්ධ විහාර හා දේවාලගම් ආඥාපනතට යෝජිත සංශෝධන මගින් ඇති කරන බලපෑම පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව,—

නීති කෙටුම්පත් සම්පාදක විසින් රජයේ උපදෙස් ප්‍රකාරව බෞද්ධ විහාර හා දේවාලගම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් (දැනට එල්. ඩී. ඕ. 20/2014 දරන) පිළියෙල කර ඇති හෙයින් ද;

දැනට පවතින බෞද්ධ විහාර හා දේවාලගම් ආඥාපනතට පුළුල් හා ඵලදායී සංශෝධන යෝජනා ලැබෙමින් පවතින හෙයින් ද;

මෙකී යෝජිත සංශෝධනවල විධිවිධාන සම්බන්ධයෙන් කිසිදු ප්‍රසිද්ධ සාකච්ඡාවක් සිදුව නොමැති හෙයින් ද;

මහා සංඝයාවහන්සේ සහ විහාර සතුව පවතින දේපළ ද ඇතුළත්වන්නා වූ බුද්ධගාසනය ආරක්ෂා කිරීමට සහ සුරක්ෂිත කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව රජය බැඳී ඇති හෙයින් සහ

විශේෂයෙන්ම මෙකී සංශෝධන මගින් වැඩි වශයෙන්ම බලපෑමට ලක්වන නිකාය කිහිපයෙහි මහා නායක හිමිවරුන් සහ බෞද්ධ භික්ෂූන්වහන්සේලා සමඟ කිසිදු සාකච්ඡාවක් සිදු කොට නොමැති හෙයින් ද;

පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි:—

- (අ) මහා සංඝයාවහන්සේ භාරයේ ඇති විහාර දේපළ සහ අනිකුත් දේවාලගම් සම්බන්ධයෙන් යෝජිත සංශෝධන මගින් ඇති කරන බලපෑම;
 - (ආ) විහාර දේපළ සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය බවට කාරක සභාවට හැඟෙන කිසියම් සංශෝධන;
 - (ඇ) මේ වනවිට මහා සංඝයාවහන්සේ භාරයේ පවතින විහාර දේපළ අයිතිකර ගැනීම හෝ බැහැර කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය කරනු ලබන පියවර;
 - (ඈ) විහාරස්ථාන සතු දේපළ හා මහා සංඝයාවහන්සේ සතු වෙනත් සාංඝික දේපළ පිළිබඳව යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර ඊට අදාළ මහානායක හිමිවරුන්ගේ උපදෙස් ගැනීමේ ක්‍රියාවලියක් අනුගමනය කිරීම සහතික කිරීම සඳහා යොදාගත යුතුය;
 - (ඉ) අවස්ථානුකූලව, සුදුසුයැයි හා අවශ්‍යයැයි කාරක සභාවට හැඟෙන සහ කාරක සභාව විසින් සලකා බලනු ලබන කරුණට බලපාන වෙනත් යම් කරුණු.
2. (අ) එම කාරක සභාව සහ එහි සභාපතිවරයා කථානායකතුමා විසින් නම් කරනු ලැබිය යුතුය.
 - (ආ) ස්ථාවර නියෝග අංක 95 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, කාරක සභාව සාමාජිකයින් විසි එක් (21) දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතුය.
3. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ගෞරවනීය මහා නායක හිමිවරුන් විමසා ඔවුන්ගේ උපදෙස් මත කටයුතු කළ යුතු ය.
4. එම කාරක සභාවට,
 - (අ) සිය ගණපුරණය නියම කර ගැනීමට ද;
 - (ආ) යම් තැනැත්තෙකු කැඳවීමට, යම් ලේඛන හෝ වාර්තා ගෙන්වා ගැනීමට, පාර්ලිමේන්තුව හෝ එම කාරක සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස යම් තැනැත්තෙකුට නියම කිරීමට හා එබඳු තැනැත්තෙකු සන්නකයෙහි හෝ පාලනය යටතේ පවතින යම් ලේඛනයක්, පොතක්, වාර්තාවක් හෝ ලියවිල්ලක් ඉදිරිපත් කරන ලෙස නියම කිරීමට ද;
 - (ඇ) සාක්ෂිකරුවන් වාචිකව විභාග කිරීමෙන් සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට හෝ අන්‍යාකාරයෙන් තහවුරු කර ගැනීමට හා කාරක සභාවේ සභාපති හෝ එම කාර්යය සඳහා විශේෂයෙන් බලය පවරනු ලැබූ තැනැත්තෙකු විසින් දිවුරවනු ලැබූ සාක්ෂිකරුවන් විභාග කිරීමට ද;

(ඇ) කාරක සභාවේ සභාය පිණිස අදාළ කේන්ද්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයින්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට; සහ

(ඉ) කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමට ද, පාර්ලිමේන්තුව කල්තබන ලද්දේ වුවද රැස්වීම් පවත්වාගෙන යාමට ද

බලය තිබිය යුතුය.

5. සිය පළමුවැනි රැස්වීම් දිනයේ සිට මාස හයක කාලයක් තුළ හෝ පාර්ලිමේන්තුව විසින් වැඩිදුරටත් ලබා දෙන අන් කවර කාල සීමාවක් තුළ කාරක සභාව සිය වාර්තාව ඉදිරිපත් කළ යුතුය.

පා. 304/15

22.

ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා

ගරු දී. මු. ජයරත්න මහතා

ගරු බන්දුල ගුණවර්ධන මහතා

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා

ගරු පී. දයාරත්න මහතා

ගරු ඒ. එල්. එම්. අනාවැල්ලා මහතා

ගරු ඒ. එච්. එම්. ආචාර්ය මහතා

ගරු මිල්රෝයි ප්‍රනාන්දු මහතා

ගරු ජගත් බාලසූරිය මහතා

ගරු ජීවන් කුමාරණකුංග මහතා

ගරු රෙජිනෝල්ඩ් කුරේ මහතා

ගරු තිස්ස කරල්ලියද්ද මහතා

ගරු මහින්ද අමරවීර මහතා

ගරු එස්. එම්. වන්දසේන මහතා

ගරු ඒ. පී. ජගත් පුෂ්පකුමාර මහතා

ගරු විජිත බේරුගොඩ මහතා

ගරු ලසන්ත අලගියවන්ත මහතා

ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා

ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා

ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා

ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා

ගරු ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා

ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා

- ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා
- ගරු චන්ද්‍රසිරි ගජදීර මහතා
- ගරු කිලංග සුමතිපාල මහතා
- ගරු ටී. බී. ඒකනායක මහතා
- ගරු සුමේධා ජී. ජයසේන මහත්මිය
- ගරු ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා
- ගරු එස්. බී. නාවිත්ත මහතා
- ගරු ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා
- ගරු ඩිලාන් පෙරේරා මහතා
- ගරු සජීන් ද වාස් ගුණවර්ධන මහතා
- ගරු ටීරාන් අලස් මහතා
- ගරු වීරකුමාර දිසානායක මහතා
- ගරු එස්. බී. දිසානායක මහතා
- ගරු ඩීවී ගුණසේකර මහතා
- ගරු විමල් වීරවංශ මහතා
- ගරු ලලිත් දිසානායක මහතා
- ගරු රංජිත් සියඹලාපිටිය මහතා
- ගරු සුසන්ත පුංචිනිලමේ මහතා
- ගරු සරණ ගුණවර්ධන මහතා
- ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය
- ගරු එච්. ආර්. මිත්‍රපාල මහතා
- ගරු පවිත්‍රාදේවී චන්දිආරච්චි මහත්මිය
- ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා
- ගරු සී. ඒ. සූරියආරච්චි මහතා
- ගරු ඒ. ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා
- ගරු තෙරන්ජන් වික්‍රමසිංහ මහතා
- ගරු ජානක බණ්ඩාර මහතා
- ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා
- ගරු ශාන්ත බණ්ඩාර මහතා
- ගරු පියසේන ගමගේ මහතා
- ගරු නිරූපමා රාජපක්ෂ මහත්මිය
- ගරු ෆීලික්ස් පෙරේරා මහතා

- ගරු සාලින්ද දිසානායක මහතා
- ගරු නිශාන්ත මුතුහෙට්ටිගමගේ මහතා
- ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා
- ගරු රෝහණ දිසානායක මහතා
- ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා
- ගරු විදුර වික්‍රමනායක මහතා
- ගරු කමලා රණතුංග මෙනෙවිය
- ගරු උදින් ලොකුබණ්ඩාර මහතා
- ගරු රුවන් රණතුංග මහතා
- ගරු වයි. ජී. පද්මසිරි මහතා
- ගරු එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා
- ගරු සී. පී. ඩී. බණ්ඩාරනායක මහතා
- ගරු ගෙනන් සේමසිංහ මහතා
- ගරු ජානක වක්කුඹුර මහතා
- ගරු වී. කේ. ඉන්දික මහතා
- ගරු එස්. සී. මුතුකුමාරණ මහතා
- ගරු නාමල් රාජපක්‍ෂ මහතා
- ගරු තාරානාත් බස්නායක මහතා
- ගරු ඒ. එම්. වාමික බුද්ධදාස මහතා
- ගරු ඩුලිප් විජේසේකර මහතා
- ගරු ගීතාංජන ගුණවර්ධන මහතා
- ගරු සී. බී. රත්නායක මහතා
- ගරු පියංකර ජයරත්න මහතා
- ගරු ඩබ්ලිව්. බී. ඒකනායක මහතා
- ගරු වාසුදේව නානායකකාර මහතා
- ගරු දයාශ්‍රිත නිසේරා මහතා
- ගරු ආර්. දුමින්ද සිල්වා මහතා
- ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා
- ගරු කනක හේරත් මහතා
- ගරු අනාවුද සෙනෙවිරත්න මහතා
- ගරු සරත් කුමාර ගුණරත්න මහතා
- ගරු කුමාර වෙල්ගම මහතා

- ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
- ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
- ගරු ජයරත්න හේරත් මහතා
- ගරු වික්ටර් ඇන්ටනි මහතා
- ගරු ලොහාන් රත්වත්තේ මහතා
- ගරු ජයන්ත කැටගොඩ මහතා
- ගරු (වෛද්‍ය) රෝහණ පුෂ්ප කුමාර මහතා
- ගරු තේනුක විදානගමගේ මහතා
- ගරු පී. පියසේන මහතා
- ගරු (මහාචාර්ය) තිස්ස විතාරණ මහතා
- ගරු ඩලස් අලහප්පෙරුම මහතා
- ගරු ඒ. ආර්. එම්. අබ්දුල් කාදර් මහතා
- ගරු විනායගමුර්ති මුරලිදරන් මහතා
- ගරු එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා
- ගරු රෝහිත අබේගුණවර්ධන මහතා
- ගරු ගාමිණී ලොකුගේ මහතා
- ගරු සිරිපාල ගමලන් මහතා
- ගරු හේමාල් ගුණසේකර මහතා
- ගරු (පුජ්‍ය) එල්ලාවල මේධානන්ද හිමි
- ගරු ප්‍රභා ගනේසන් මහතා
- ගරු විජය දහනායක මහතා
- ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා
- ගරු නිර්මල කොතලාවල මහතා
- ගරු ජයසිංහ බණ්ඩාර මහතා
- ගරු දිළුම් අමුණුගම මහතා

ගරු සනී රෝහන කොඩිතුචක්කු මහතා,— මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ගරු ජෝන් අමරතුංග මහතාට එරෙහි විශ්වාස භංගත්වය,—

නීතිය හා සාමය සුරැකීමේ වගකීමත් හා නීතිය සෑම පුරවැසියාටම සාධාරණ ලෙස ක්‍රියාත්මක කිරීමේ වගකීමත්, නීතිය ක්‍රියාත්මක කිරීමේදී පක්ෂග්‍රාහීත්වයෙන් තොරව පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන නිසි ලෙස මෙහෙයවීමෙන් දේශපාලන පක්ෂ හේදයන්ගෙන් හෝ පුද්ගලයින්ගේ තරාතිරමිවලින් තොරව නීතිය ක්‍රියාත්මක කරවීමේ වගකීමත්, එසේ නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම්, එවැනි නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීමේ වගකීමත් පැවරෙන මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ වර්තමාන අමාත්‍යවරයා වන ගරු ජෝන් අමරතුංග මහතා,—

- (අ) සිය ධුරය භාරගත් දිනයේ සිට මේ දක්වා තමා වෙත පැවරුණු එකී වගකීම් සාධාරණ හා අපක්ෂපාතී ලෙස ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වී ඇති බව පැහැදිලිව පෙනී යන හෙයින්ද;
- (ආ) ශ්‍රී ලංකාවේ මැතිවරණ කොට්ඨාශ රාශියක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා අභි-සක වෘත්තීය සමිතීවල නායකයින්ට හා ක්‍රියාකාරීන්ට එරෙහිව විරුද්ධ දේශපාලන පක්ෂ ආධාරකරුවන් හා ප්‍රාදේශීය නායකයින් විසින් දියත් කරන ලද ප්‍රචණ්ඩත්වය තුළින් සිදුවූ ජීවිත හානි, ශාරීරික හානි හා දේපළ හානි පිළිබඳව නිසි ලෙස පරීක්ෂා කොට, වූදිනකින් අධිකරණය හමුවට ගෙන ඒමට පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතන මෙහෙයවීම පැහැර හරිමින්, පක්ෂග්‍රාහීව කටයුතු කර ඇති බව පැහැදිලිව පෙනෙන හෙයින්ද;
- (ඇ) අමාත්‍ය ගරු ජෝන් අමරතුංග මහතා වත්තල ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම පැවැත්වූ 2015 ජනවාරි 30 වැනි දින එම ස්ථානයට පැමිණ, පිළිගැනීමේ රැස්වීමක් පැවැත්වීමේ ස්වරූපයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් එම ස්ථානයට කැඳවා, ඔවුන් කුපිත කරවන කථාවන් පැවැත්වීමට සලස්වා, ඉන් අනතුරුව මැරවරයින් පිරිසක් ප්‍රාදේශීය සභාවේ රැස්වීම පැවති සභා ගර්භයට නීති විරෝධී ලෙස, බලහත්කාරයෙන් ඇතුළු වී, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන්ට පහරදී, ඔවුන් රෝහල් ගතකරන ලද මෙම සිද්ධිය සම්පූර්ණයෙන්ම උසස් පොලීසි නිලධාරීන් නිහඬව බලා සිටියදී සිදුවූ බව පැහැදිලිවම තහවුරු වී ඇති නිසා මෙවැනි බරපතල සිද්ධියක් ගරු ජෝන් අමරතුංග අමාත්‍යතුමා දේශපාලන නායකත්වය ලබා දෙන වත්තල මැතිවරණ කොට්ඨාශය තුළ සිදුවූයේ එතුමාගේ වක්‍ර සහයෝගය හා අනුබලය නිසා බව පැහැදිලිවම පෙනෙන හෙයින්ද, එයට අදාළව නීති විරෝධී ක්‍රියාවල නිරත වූ මැරවරයින් අත්අඩංගුවට ගෙන යාම පරිදි කටයුතු කිරීමට පොලීසිය අපොහොසත් වූ හෙයින්ද, විශේෂයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද සමහර සැකකරුවන් එදිනම ඇප මත මුදා හැර ඇති බව වාර්තා වන හෙයින්ද, මෙවැනි බරපතල අපරාධවල නිරත වූ සැකකරුවන් එසේ වහාම ඇප මත මුදාහරින ලද්දේ දේශපාලන බලපෑම් මත බව පැහැදිලිව පෙනෙන හෙයින්ද;
- (ඈ) තලවකැලේ පොලීසි වසමේ, ග්‍රේට් වෙස්ටන් ගල්කන්දවත්තේ විසූ මනෝජ් නමැති පුද්ගලයා තලවකැලේ පොලීසිය විසින් අනවශ්‍ය ලෙස ලුහුබැඳීම නිසා බියට පත්වී ජලාශයට පැන මිය ගිය අවස්ථාවේදී පොලීසිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවූ බව පැවසූ විට, අභි-සක වතු කම්කරු ජනතාවගෙන් පලිගැනීමේ චේතනාවෙන් පොලීසිය ක්‍රියාත්මක වන අවස්ථාවේ අමාත්‍යාංශයේ ප්‍රධානියා වශයෙන් ගරු ජෝන් අමරතුංග මහතා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය නොකර, එය පසෙක තබා මේ සිද්ධිය සම්බන්ධයෙන් උද්ඝෝෂණ කළ අභි-සක වතු කම්කරු ජනතාව මේ වනවිටත් අත්අඩංගුවට ගනිමින් සිටින බැවින්, ඔවුන් තවදුරටත් පීඩාවට ලක්ව ඇති හෙයින්ද;
- (ඉ) මීට අමතරව උසාවිවල විනිසුරුවන් පවා සිය විනිශ්චය ආසනවලින් බලහත්කාරයෙන් ඉවත් කිරීමට පෙළඹවූ පුද්ගලයින්ට එරෙහිව පියවර ගැනීමට පොලීසිය අපොහොසත් වූ නිසා මෙවැනි සිද්ධීන් ගණනාවක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති අතර, මෙම අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය යටතේ ඇති පොලීසිය ක්‍රියා කර ඇති ඉතා ඇල්මැරුණු තත්ත්වය මෙම සාහසික ක්‍රියාව පිළිබඳව පියවර නොගත් බව පැහැදිලිවම පෙනී යන හෙයින්ද, සමස්තයක් ලෙස රටේ බොහෝ ප්‍රදේශයන්හි නීතියේ ආධිපත්‍ය බිඳ වැටී, කැලෑ නීතිය රජ කරන යුගයකට අවතීර්ණ වන බවක් පෙනී යන හෙයින්ද, සමහර පොලීසි මගින් පීඩාවට පත් වූ පුද්ගලයින්ගේ පැමිණිලි භාර ගැනීම පවා ප්‍රතික්ෂේප කර ඇති බවට තොරතුරු ලැබී ඇති හෙයින්ද;

මෙකී සමස්ත කාරණා සැලකිල්ලට ගැනීමේදී මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු විෂය භාර අමාත්‍ය ගරු ජෝන් අමරතුංග මහතා පක්ෂග්‍රාහී ලෙස කටයුතු කර ඇති බවත්, නීතිය හා සාමය රැකීම සඳහා අවශ්‍ය උපදෙස් හා ක්‍රියාමාර්ග

ගැනීමට නායකත්වය ලබා දීමට අපොහොසත් වී ඇති බවත්, විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන්ට එරෙහිව කරන ලද අධන්තේට්ටම්වලදී නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරවීමට අපොහොසත් වී ඇති බවත් පැහැදිලිවම පෙනී යන හෙයින්ද;

මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ගරු ජෝන් අමරතුංග මහතාට තවදුරටත් මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමේ හැකියාව පිළිබඳව විශ්වාසයක් නොපවතින බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

පා. 305/15

23.

- ගරු බන්දුල ගුණවර්ධන මහතා
- ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා
- ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
- ගරු ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා
- ගරු කුමාර වෙල්ගම මහතා
- ගරු සාලින්ද දිසානායක මහතා
- ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා
- ගරු ටී. රංජිත් ද සොයිසා මහතා
- ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා
- ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා
- ගරු සුසන්ත පුංචිනිලමේ මහතා
- ගරු කමලා රණතුංග මෙනෙවිය
- ගරු එස්. සී. මුතුකුමාරණ මහතා
- ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
- ගරු ජානක චන්ද්‍රසිර මහතා
- ගරු ඒ. එම්. වාමික බුද්ධදාස මහතා
- ගරු තේනුක විදානගමගේ මහතා
- ගරු චීරකුමාර දිසානායක මහතා
- ගරු ටී. බී. ඒකනායක මහතා
- ගරු උදින් ලොකුබණ්ඩාර මහතා
- ගරු ශෙහාන් සේමසිංහ මහතා
- ගරු රෝහිත අබේගුණවර්ධන මහතා
- ගරු ජානක බණ්ඩාර මහතා
- ගරු ජයන්ත කැටගොඩ මහතා
- ගරු එච්. ආර්. මිත්‍රපාල මහතා
- ගරු ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා

- ගරු නිස්ස කරල්ලියද්ද මහතා
- ගරු එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා
- ගරු වයි. ජී. පද්මසිරි මහතා
- ගරු නාමල් රාජපක්ෂ මහතා
- ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය
- ගරු මාලනී ෆොන්සේකා මහත්මිය
- ගරු ආර්. දුමින්ද සිල්වා මහතා
- ගරු සුමේධා ජී. ජයසේන මහත්මිය
- ගරු සජීන් ද වාස් ගුණවර්ධන මහතා
- ගරු සරත් කුමාර ගුණරත්න මහතා
- ගරු ගීතාංජන ගුණවර්ධන මහතා
- ගරු ඩලස් අලහප්පෙරුම මහතා
- ගරු විමල් වීරවංශ මහතා
- ගරු ඩුලිප් විජේසේකර මහතා
- ගරු නිශාන්ත මුතුහෙට්ටිගමගේ මහතා
- ගරු (වෛද්‍ය) රෝහණ පුෂ්ප කුමාර මහතා
- ගරු කනක හේරත් මහතා
- ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා
- ගරු සී. පී. ඩී. බණ්ඩාරනායක මහතා
- ගරු දී. මු. ජයරත්න මහතා
- ගරු ජේ. ආර්. පී. සුරියප්පෙරුම මහතා
- ගරු විජිත බේරුගොඩ මහතා
- ගරු ලොහාන් රත්වත්තේ මහතා
- ගරු දිප්ති අමුණුගම මහතා
- ගරු පියංකර ජයරත්න මහතා
- ගරු පී. පියසේන මහතා
- ගරු තාරානාත් බස්නායක මහතා
- ගරු ශාන්ත බණ්ඩාර මහතා
- ගරු එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා
- ගරු සී. බී. රත්නායක මහතා
- ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා
- ගරු ඩබ්ලිව්. බී. ඒකනායක මහතා
- ගරු රොෂාන් රණසිංහ මහතා

- ගරු නියෝමාල් පෙරේරා මහතා
- ගරු සිරිපාල ගමලන් මහතා
- ගරු ජයසිංහ බණ්ඩාර මහතා
- ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා
- ගරු ජයරත්න හේරත් මහතා
- ගරු මිල්රෝයි ප්‍රනාන්දු මහතා
- ගරු නිමල් විජේසිංහ මහතා
- ගරු (මහාචාර්ය) නිස්ස විතාරණ මහතා
- ගරු ඒ. ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා
- ගරු වාසුදේව නානායක්කාර මහතා
- ගරු ඩග්ලස් දේවානන්ද මහතා
- ගරු අර්ල් ගුණසේකර මහතා
- ගරු වන්දුසිරි ගජදීර මහතා
- ගරු ඩී. කේ. ඉන්දික මහතා
- ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා
- ගරු හේමාල් ගුණසේකර මහතා
- ගරු විජය දහනායක මහතා
- ගරු දයාශ්‍රිත නිසේරා මහතා
- ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා
- ගරු ඒ. පී. ජගත් පුෂ්පකුමාර මහතා
- ගරු අනාවුද සෙනෙවිරත්න මහතා
- ගරු මහින්ද අමරවීර මහතා
- ගරු නිර්මල කොතලාවල මහතා
- ගරු සනත් ජයසූරිය මහතා
- ගරු සරණ ගුණවර්ධන මහතා
- ගරු නිලංග සුමනිපාල මහතා
- ගරු මොහන් ලාල් ශ්‍රේරු මහතා
- ගරු උපේක්‍ෂා ස්වර්ණමාලි මහත්මිය
- ගරු ඩීලාන් පෙරේරා මහතා
- ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා
- ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
- ගරු සනී රෝහන කොඩිතුචක්කු මහතා
- ගරු මනුෂ නානායක්කාර මහතා

- ගරු ඒ. ආර්. එම්. අබ්දුල් කාදර් මහතා
- ගරු ලසන්ත අලගියවත්ත මහතා
- ගරු රෙජිනෝල්ඩ් කුරේ මහතා
- ගරු පවිත්‍රාදේවී චන්ද්‍රිකාචාර්ය මහත්මිය
- ගරු ගුණරත්න චිරකෝන් මහතා
- ගරු වික්ටර් ඇන්ටනි මහතා
- ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය
- ගරු රුවන් රණතුංග මහතා
- ගරු නෙරන්ජන් වික්‍රමසිංහ මහතා
- ගරු (පුස්ත) එල්ලාවල මේධානන්ද හිමි
- ගරු ජගත් බාලසූරිය මහතා
- ගරු ගාමිණී ලොකුගේ මහතා
- ගරු රාජීව විජේසිංහ මහතා

ගරු විනායගමුර්ති මුරලිදරන් මහතා,— අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන දිල්ලක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ අත්තනෝමතික හා ද්වේෂ සහගත ක්‍රියාකාරකම්,—

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන දිල්ලක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටින ලෙසට කරන ලද දැන්වීම ප්‍රකාරව, පහත සඳහන් කාරණා පදනම් කරගෙන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ උල්ලංඝනය කර තිබෙන බවට මෙම පාර්ලිමේන්තුව අදහස් කරයි:—

1. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තමාගේ ජනාධිපති ධුරය හොබවන කාල සීමාවේදී එම බලතල අනුව ක්‍රියාකරමින් කරන ලද කටයුත්තක් සම්බන්ධව එම ජනාධිපති බලතල සම්බන්ධව දැනීමක් ඇති අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් දැන දැනම හා හිතාමතාම හිටපු ජනාධිපතිතුමා අමාත්‍යවරයන් පත්කිරීම සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කිරීමෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 4 (2) වගන්තිය උල්ලංඝනය කර ඇති හෙයින්ද;
2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 (1) වැනි ව්‍යවස්ථාව යටතේ ජනාධිපති ධුරය දැරූ හෝ දරන කවර හෝ තැනැත්තෙකු විසින් පෞද්ගලික තත්ත්වයෙහි ලා හෝ නිල තත්ත්වයේ ලා හෝ කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම අධිකරණයක හෝ විනිශ්චය අධිකාරයක කිසිම නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම නොකළ යුතු බවට වන විධිවිධානයන් නොසලකා හැරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති හෙයින්ද;
3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (1) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට ඇති බලතල අනුව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ගේ විෂය හා කාර්යය නිශ්චය කිරීම හා අමාත්‍යවරයන් පත්කිරීම ජනාධිපතිවරයාගේ කාර්යයක් වන බව පැහැදිලිවම දක්වා තිබියදීත් එය නොසලකා ක්‍රියාකිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති හෙයින්ද;

4. එවැනි බලයක් මත කටයුතු කරමින් අමාත්‍යවරයෙකු පත්කිරීම අල්ලස් හෝ දූෂණ කටයුත්තක් බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෙත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් කොමිෂන් සභාවේ නියෝගයක් මත හෝ කොමිෂන් සභාවේ නියෝගයක් නොමැතිව දැනුම්දීමක් කිරීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව දැන දැනම, ද්වේෂ සහගතව අදාළ විමර්ශනයක් සිදු කිරීම සඳහා කැඳවීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද, 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතද, උල්ලංඝනය කර ඇති හෙයින්ද;
5. 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 8(1) වගන්තිය යටතේ “කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන සෑම සිතාසියක්ම කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අත්සන සහිතව විය යුතුය” යන නියෝගය කඩකරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් යන නමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටින ලෙසට නියෝගයක් ලබා දීමෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 8(1) වගන්තිය උල්ලංඝනය කර ඇති හෙයින්ද;
6. 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 16(1) වගන්තිය යටතේ “කොමිෂන් සභාව වෙත පැවරී ඇති කර්තව්‍ය ඉටු කිරීමෙහිලා කොමිෂන් සභාවට සහාය වීම පිණිස ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාවේ සාමාජිකයන් විමසා අල්ලස් හා දූෂණ වැළැක්වීමේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කරනු ලැබිය හැකිය” යන වගන්තියට පටහැනිව කටයුතු කරමින් මෙම අධ්‍යක්ෂ ජනරාල්වරිය පත්කර ඇති බව අග්‍රාමාත්‍යතුමා විසින් 2015.04.20 වැනි දින පාර්ලිමේන්තුවේදී කරන ලද “නම් කීපයක් මෙම තනතුරට ඉදිරිපත් වෙලා ඉල්ලුම් කර තිබුනා. මම ඒක අධිකරණ ඇමතිතුමාට දුන්නා මේක බලලා සුදුසු කෙනෙක්ව දාන්න කියලා.” යන ප්‍රකාශයෙන් තහවුරු වන හෙයින්ද;
7. එමෙන්ම ඇය, අග්‍රාමාත්‍යතුමාගේ සම්පතමයෙක් බව අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවේදී කරන ලද “දැන් ඉන්න අධ්‍යක්ෂ ජනරාල්තුමිය මගේ භාර්යාවගේ මිතුරියක් කියලා දන්නවා කියලා. හැබැයි මම තමයි දීපාල් වික්‍රමසිංහ මැතිතුමන් මෙයන් දැනගත්තේ. ඒ නිසා මාගේ භාර්යාව මේකට ගාවන්න එපා.” යන ප්‍රකාශයෙන් තහවුරු වන හෙයින්ද;
8. 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 16(2)(1) උප වගන්තිය යටතේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප පාර්ලිමේන්තුවෙන් නිශ්චය කළ යුතු අතර එය ඒකාබද්ධ අරමුදලට වැය බරක් කරනු ලැබිය යුතු හෙයින්ද, කොමිෂන් සභාවේ ඔහුගේ සේවා කාලය තුළ ඒ වැටුප අඩු කරනු නොලැබිය යුතු බැවින් අදාළ වැටුප නිශ්චය කරනු ලබන්නේ පාර්ලිමේන්තුව වන හෙයින්ද, අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවය නිර්පාකෂිතව, ස්වාධීනව, අවංකවම සිදුකළ යුතුයැයි උත්තරීතර පාර්ලිමේන්තුව අදහස් කරන හෙයින්ද, අධ්‍යක්ෂ ජනරාල්වරිය පිළිබඳව තිබෙන අවිශ්වාසය, දේශපාලන සම්බන්ධතා, ද්වේෂ සහගත ලෙස කටයුතු කිරීම් වැනි කටයුතු නිසා පාර්ලිමේන්තුවෙන් ඇය වෙත ලබා දෙන වැටුප මහජනතාවගේ මුදල් අනිසි ලෙස භාවිතා කිරීමක් වන හෙයින්ද;
9. 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 17 වගන්තිය යටතේ කොමිෂන් සභාවේ සෑම සාමාජිකයෙකු විසින්, අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ කොමිෂන් සභාවට සහාය වීම සඳහා පත් කරන ලද සෑම නිලධරයෙකු හෝ සේවකයෙකු විසින්, ස්වකීය ධුරයේ කාර්ය භාරගැනීමට ප්‍රථම

මෙම පනතේ විධිවිධාන බලාත්මක කිරීමේ කාර්යය සඳහා හැර, මේ පනත යටතේ ස්වකීය බලතල ක්‍රියාත්මක කිරීමේදී හා කර්තව්‍ය ඉටු කිරීමේදී තමන්ට ලැබෙන හෝ තමන්ට දැනගැනීමට ලැබෙන තොරතුරු කිසිවක් අනාවරණය නොකරන බවට ප්‍රකාශයක් අත්සන් කරමින් බැඳී සිටියදී 2015.04.20 දිනැති මව්බිම, ලංකාදීප, දිවයින, ඩෙලි මිරර් ඇතුළු දිවයිනේ සියලුම ජාතික පුවත්පත් මගින්ද, එදින වෙබ් අඩවි හා සමාජ ජාලා මගින්ද, ගුවන් විදුලි නාලිකා හා රූපවාහිනී නාලිකා මගින්ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ආරංචි මාර්ග මගින් පැවසිය යනුවෙන් දක්වමින් හා ඒ සඳහා ඉමහත් ප්‍රචාරණයක් ලබාදීමෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ අත්සනින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට සිතාසියක් නිකුත් කිරීමෙන් 17 වැනි වගන්තියේ සඳහන් රහස්‍යභාවය රැකීමේ යුතුකම උල්ලංඝනය කර ඇති හෙයින්ද;

- 10. 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 22 වගන්තිය යටතේ රහස්‍යභාවය කඩ කිරීම වරදක් වන බව දැන එය උල්ලංඝනය කිරීමෙන් අපරාධ නඩුවක් පැවරීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය යටත් වන හෙයින්ද;
- 11. ඇය නීතිපති දෙපාර්තමේන්තුවේ සිටියදී තමන්ගේ නිලයේ බලය භාවිතා කරමින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති මාතලේ, නකල්ස් රක්ෂිතයට අයත් අක්කර 25ක ඉඩමක් අත්පත් කරගෙන තිබීම සහ එම ඉඩම සංවර්ධනය කිරීම පිළිබඳ ලේඛල පොලිසියේ නඩුකරයක් පැවැත්වීම පිළිබඳ චෝදනාවක් ඇති හෙයින්; සහ
- 12. අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරමින් වෙළඳපොළේ රුපියල් 65,000/= ක වටිනාකමින් යුත් ජංගම දුරකථනයක් රුපියල් 125,000/= ක වැඩි මුදලකට මිලදී ගැනීමෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මුදල් අනිසි ලෙස භාවිතා කර ඇති හෙයින්ද;

පාර්ලිමේන්තුවෙන් වැටුප් තීන්දු කරනු ලබන නිලධාරියෙකු වශයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන දිල් රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත අමු අමුවේ උල්ලංඝනය කරමින් හා දේශපාලන පත්වීමක් ලැබීමෙන් ඒ අනුව කටයුතු කිරීමෙන්ද, මෙම පාර්ලිමේන්තුවේ විශ්වාසය බිඳ හෙළා ඇති බැවින් මෙකී නිලධාරියාගේ සේවය අවසන් කොට ඇය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් පහ කළ යුතු බවට මෙම පාර්ලිමේන්තුව අදහස් කරයි.

* සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.